

2014

වාර්ෂික වාර්තාව



ශ්‍රී ලංකා රාජ්‍ය දුම්රියෙහි සංස්ථාව

පටුන

	පිටු අංක
ආයතනික තොරතුරු	2
සංස්ථාවේ දැක්ම සහ මෙහෙවර ප්‍රකාශය	3
ඉලක්කයන් සහ හර වටිනාකම්	3
සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය	4
ආයතනික කළමනාකරණය	5
ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම	5
සභාපතිතුමාගේ ප්‍රකාශය	6 - 7
අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාව	8
විගණන කමිටු වාර්තාව	9 - 10
මෙහෙයුම් පිළිබඳ ප්‍රගති සමාලෝචනය	11 - 15
ආංගික කාර්යසාධනය	
ඉදිකිරීම්	16 - 24
ඉදිකිරීම් උපාංග	25 - 27
යාන්ත්‍රික හා විදුලි	28 - 32
විශේෂ මෙහෙයුම්	33 - 34
උපදේශාත්මක	35 - 38
යන්ත්‍රෝපකරණ	39 - 40
මානව සම්පත් හා පාලන	41 - 43
අභ්‍යන්තර විගණන	44
මූල්‍ය	45
විගණකාධිපති වාර්තාව	46 - 73
මූල්‍ය ප්‍රකාශය	74 - 107

ආයතනික තොරතුරු

සංස්ථාවේ නාමය

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව

තෛතික තත්ත්වය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුවේ පූර්ණ අයිතිය සතු ව්‍යවසායකි.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය

ලියාපදිංචි කාර්යාලය

130, ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවත, කොළඹ 02.

දුරකථන : 011 - 2434691

ෆැක්ස් : 011 - 2421262

විද්‍යුත් තැපෑල E - mail : chairman@secsl.lk / www.secsl.lk

ජාතිය ගොඩනැගීමේ නිර්මාණකරුවෝ

දැක්ම

නිර්මාණ කාර්යයෙහි ප්‍රමුඛයා බවට පත්වීම.

මෙහෙවර

සමෘද්ධිමත් ව්‍යාපාරයක් තුළ සේවාදායක සන්තුෂ්ටිය පවත්වා ගනිමින්, තරගකාරී සහ උද්යෝගීමත් ශ්‍රම බලකායක සහභාගිත්වයෙන් යුතුව පර්යේෂණ සහ සංවර්ධනය තුළින් සහාය වනු ලබන අතිවිශිෂ්ට උපදේශක සේවා, ඉදිකිරීම් නිෂ්පාදන සහ ව්‍යාපෘති කළමනාකරණ සේවා තුළින් නිර්මාණශීලී සහ එකාබද්ධ ඉංජිනේරුමය විසඳුම් සම්පාදකයා ලෙස ජාතික සංවර්ධනයට දායකත්වය සැලසීම.

අපගේ ඉලක්කයන්

- තාක්ෂණික ප්‍රමිතීන්ගේ සහ වෘත්තීමයභාවයේ ඉහළම මට්ටම අත්කර ගැනීම.
- වාණිජමය ඉලක්ක සහිත, මූල්‍ය වශයෙන් ස්ථායී, ස්වයංපෝෂිත, රාජ්‍ය ව්‍යවසායක් බවට පත්වීම.
- සංස්ථාවේ ව්‍යාපාර කටයුතු විවිධාංගීකරණය කිරීම.
- දේශීය තාක්ෂණය සහ දේශීය අමුද්‍රව්‍ය භාවිතය සංවර්ධනය කර ප්‍රවර්ධනය කිරීම.
- ජාතික සංවර්ධන වැඩසටහන් වල ප්‍රමුඛ සහකරුවා බවට පත්වීම.
- සංස්ථාවේ කළමනාකාරිත්වය සහ මානව සම්පත් වැඩි දියුණු කිරීම.

අපගේ හර වටිනාකම්

- සේවාදායක සන්තුෂ්ටිය
- ඒකාබද්ධතාවය
- සමාජ මෙහෙවර
- සේවක සන්තුෂ්ටිය
- සුරක්ෂිතභාවය
- ගුණාත්මකභාවය

අධ්‍යක්ෂ මණ්ඩලය - 2014



ඩී. කේ. ජේ. කේ. පෙරේරා මහතා
සභාපති



අඛිල සාලිය එල්ලාවල මහතා
උප සභාපති



එම්. එල්. එම්. මුසම්මිල් මහතා
ක්‍රියාකාරී අධ්‍යක්ෂ



දමිතා රත්නායක මහත්මිය
භාණ්ඩාගාර නියෝජිත



ප්‍රශාන්ත ඩයස් මහතා
අධ්‍යක්ෂ



එච්. ජී. කැමිසන් හේරත් මහතා
අධ්‍යක්ෂ



ඉංජිනේරු විමල් ජයවර්ධන මහතා
අධ්‍යක්ෂ



අයි. වික්‍රමනායක ඇලෙක්සැන්ඩර් මහත්මිය
අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

ආයතනික කළමනාකරණය

- එම්.ඩී. පත්මසිරි මහතා - සාමාන්‍යාධිකාරී
- කේ.ඒ. ශාන්ත කුමාර මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ඉදිකිරීම්
- ඒ.ඒ. පියදාස මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ඉදිකිරීම් උපාංග
- එම්.ඩී.බී. අබේරත්න මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - යාන්ත්‍රික හා විදුලි
- එම්.ඩී.බී. අබේරත්න මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - යන්ත්‍රෝපකරණ
- එස්.පී. ලොකුහැන්නැදිගේ මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත් හා පාලන
- යූ.ආර්. හෙට්ටිආරච්චි මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - විශේෂ මෙහෙයුම් අංශය
- එම්.එච්. සේනවීර මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මූල්‍ය

ජ්‍යෙෂ්ඨ කළමනාකරණය

- පී.එම්.ඒ. කරුණාසිංහ මහතා - කළමනාකරු (මූල්‍ය)
- පී.ඩී. කරවිට මහත්මිය - කළමනාකරු (ඉදිකිරීම්)
- ඒ.පී.කේ. මනම්පේරි මහතා - වැඩ බලන කළමනාකරු (ඉදිකිරීම්)
- ඩබ්ලිව්.ජී.ඒ. ගජසිංහ මහතා - වැඩ බලන කළමනාකරු (ඉදිකිරීම්)
- ඒ.එම්.එස්.ටී.බී. අලහකෝන් මහතා - වැඩ බලන කළමනාකරු (ඉදිකිරීම්)
- එස්.පී.එස්. සිරිසේන මහතා - වැඩ බලන කළමනාකරු (ඉදිකිරීම්)
- ඒ.පී. තෙන්නකෝන් මහතා - වැඩ බලන කළමනාකරු (ඉදිකිරීම් උපාංග)
- ආර්.එෆ්.ජී. රාමනායක මිය - කළමනාකරු (තොරතුරු තාක්ෂණ)
- චම්පික අනුරාධ මහතා - කළමනාකරු (අලෙවි ප්‍රවර්ධන හා පාලන)
- පී.ආර්.ඒ.එල්.යූ. කුමාර මහතා - කළමනාකරු (පාලන)
- ඩී.ටී. රාජසේකරන් මහතා - ප්‍රධාන ඉංජිනේරු (නිර්මාණ)
- ඩී.එන්.ඒ. ගලප්පත්ති මහතා - ප්‍රධාන ප්‍රමාණ සමීක්ෂක
- කේ.ඊ.එච්.ඒ. රණසිංහ මහතා - ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී
- කේ.ඒ. ප්‍රහාන් මහතා - ප්‍රධාන අභ්‍යන්තර විගණක
- සී.එම්.එස්.ආර්. ප්‍රනාන්දු මහතා - වැඩ බලන ප්‍රධාන ඉංජිනේරු (කොන්ක්‍රීට් හා සැලසුම්)
- ඊ.එස්.එස්. ද සිල්වා මහතා - ප්‍රධාන ආරක්ෂක නිලධාරී
- ටී. රංජන් ප්‍රේමදාස මහතා - වැඩ බලන ප්‍රධාන සැපයුම් නිලධාරී



සභාපතිතුමාගේ ප්‍රකාශය

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව 2014 වර්ෂය තුළ ධනාත්මක වසරක් අත්විඳි බවත්, අභියෝගාත්මක අභිනව ව්‍යාපෘති ඉටු කිරීමේ කාර්යභාරයට උරුන් බවත්, සංස්ථාවට අයත් ඇතැම් අංශවල ක්‍රියාකාරිත්වය වඩාත් ශක්තිමත් කළ බවත් අප වාර්තා කරනුයේ ආඩම්බරයෙනි. විවිධාකාර කාර්යභාර සමුදායක් ඔස්සේ ශක්තිමත් කාර්යසාධනයක් සහිතව රුපියල් බිලියන 7.4 ක ආදායමක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් වාර්තා කරන ලද්දේය. ප්‍රධාන අංශවලට අයත් මෙහෙයුම්වල ප්‍රතිඵල තුළ විවිධ යෝධ ව්‍යාපෘති හා සම්බන්ධව රටේ සියලු ප්‍රදේශවල සේවයෙහි නිරත වූ 3000 ක ශ්‍රම බලකායකින් සමන්විත සේවක සේවිකාවන්ගේ දක්ෂතාව, පළපුරුද්ද හා කැපවීම යන ගුණාංග විදහාමාන විය.

සවිමත් දායකත්වය

2014 වර්ෂය තුළ වාර්තා වූ සාර්ථකත්වයෙහිලා ප්‍රධාන අංශ දෙකක දායකත්වය සුවිශේෂී වූ අතර එහිලා ප්‍රමුඛත්වය ගෙන නැවත වරක් කටයුතු කළේ ඉදිකිරීම් අංශය සහ ඉදිකිරීම් උපාංග අංශයයි. ඇස්තමේන්තුගත මුළු පිරිවැටුම් ප්‍රමාණයම පාහේ සාක්ෂාත් කරගත් මෙම දෙඅංශය තුළ විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය වනුයේ, ඉදිකිරීම් උපාංග අංශය ඉකුත් වසරේ ඉපැයූ රු.මි. 113 ක් වූ ශුද්ධ මෙහෙයුම් ලාභය හා සංසන්දනාත්මකව මෙම වසර තුළ පෙර නොවූ විරු වාර්තාගත රු. මි. 179 ක ලාභයක් අත්කර ගැනීමයි.

යාන්ත්‍රික හා විදුලි අංශය ද 2014 වර්ෂය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් 35 කට වැඩි නිවාස ව්‍යාපෘතිවල නිවාස පිළිසකර කිරීමේ කාර්යයෙහි නිවාස අංශය සේවා පුළුල් කිරීමේ විවිධ කර්තව්‍යයන්හි නියැලුණු අතර කඩිනම් කාලරාමු යටතේ එම ව්‍යාපෘති වේගවත් ලෙස ඉටු කිරීම සම්බන්ධයෙන් ද උත්සුක විය.

කලට වේලාවට හා නියමිත වැය ඇස්තමේන්තු යටතේ සාර්ථක අයුරින් ව්‍යාපෘති හා සම්බන්ධ කාර්යයන් ඉටු කිරීමේ අපගේ හැකියාව විශාල වශයෙන් රඳා පවතිනුයේ අපගේ කාර්යකරණය හා බැඳී ගුණාත්මක භාවයයි. 2010 වසරේ සිට සෑම මාසයකදීම අංශ ප්‍රධානීන්ගේ පසුපරම් කාර්ය රැස්වීම් අඛණ්ඩව පවත්වමින් එලදායි ව්‍යාපෘති කළමනාකරණ පද්ධතියක් ද භාවිතා කිරීම මගින් අපගේ මෙහෙයුම් කටයුතුවල නව ජීවයක් ඇති වූ අතර ගුණාත්මකභාවය ඉහළ නැංවීම මගින් කාලය හා මුදල් ඉතිරි කර ගැනීමට ද හැකියාව ලැබුණේය. 2014 වසර තුළ තවදුරටත් සවිමත් වූ එම කටයුතු තුළින් ධනාත්මක ප්‍රතිඵල සාක්ෂාත් කරගනු පිණිස වෙළඳපළ පරිසරයට අනුගත ව්‍යාපෘති කළමනාකරණ ක්‍රමවේදයක් හරහා ඒවා නොකඩවා ප්‍රබලත්වයට පත් කෙරිණි.

වසර 2010 දී රු.මි.5448 ක් පමණක් වූ ජංගම වත්කම් ප්‍රමාණය වසර කීපයකින් රු.මි. 11,457 දක්වා වූ ප්‍රමාණයකට ළඟා කර ගනිමින් සිය ජංගම හා ජංගම නොවන වත්කම් ඉහළ නංවා ගැනීමට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට හැකිවීම අතිශය සුවිශේෂී කාරණයකි.

ව්‍යාපෘති විශේෂාංග

2014 වර්ෂය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අභියෝගාත්මක එකක් වූ නමුදු සැලසුම් නිර්මාණකරණය, ප්‍රසම්පාදනය හා ඉදිකිරීම් කළමනාකරණය යනාදී ක්ෂේත්‍රවල ස්වකීය කාර්යසාධනය ඉහළ නංවා ගැනීම උදෙසා නිර්මාණාත්මක හා නවෝත්පාදක සංකල්ප යොදාගැනීම තුළ තිරසාර වර්ධනයක් අත්කර ගනිමින් ව්‍යාපෘති කටයුතු වේගවත්ව ඉටු කිරීමට සංස්ථාවට හැකි විය. හම්බන්තොට සඟරි උද්‍යානය, පින්තවල සත්ව උද්‍යානය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ පල්ලකැලේ බන්ධනාගාර සංකීර්ණය වැනි ඇතැම් ප්‍රධාන ව්‍යාපෘති නිම කිරීමට ඉදිකිරීම් අංශයට හැකි වූ අතර ඉතා කෙටි කාල පරිච්ඡේදයක් තුළ කඩිනම් ඉදිකිරීම් කාල රාමුවක් තුළ වයඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රවණාගාරය ඉදිකර දීමට ද ඊට හැකි විය. ඊට අමතරව අඟුලාන හා සොයිසාපුර පිහිටි ප්‍රධාන නිවාස ව්‍යාපෘති ද, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ පවත්නා විවිධ නිවාස යෝජනා ක්‍රම ආශ්‍රිත අලුත්වැඩියා කටයුතු ද නිම කිරීමට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට හැකියාව ලැබුණි.

ආයතනික සේවා වගකීම

ඉදිකිරීම් කර්මාන්තයේ අග්‍ර ආයතනය ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සිය ආයතනික සේවා වගකීම් අගයන අතර ව්‍යාපාර ප්‍රජාව තුළ පරමාදර්ශය ද වෙමින් ඉහළ ප්‍රමුඛත්වයක් සලසාදිය යුතු ක්ෂේත්‍රයක් වන ප්‍රජා සේවා උදෙසා සහය දක්වා ඊට දායකවීමේ සිය කේන්ද්‍රීය කාර්යභාරය ද වටහා ගනිමින් කටයුතු කර ඇත. එනමින් බලන කළ, 2014 වසර තුළ බොහෝමයක් ප්‍රජා සේවා ව්‍යාපෘතිවලට අදාළ කටයුතු සංස්ථාව විසින් භාරගනු ලැබ නිමකර තිබේ. ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිත මාතෘ සායනික ගොඩනැගිලි 10කට වැඩි ප්‍රමාණයක් ද, සතිපොළ හා බස් නැවතුම් පොළ ගණනාවක් ද ඉදිකර දෙනු ලැබ ඇති අතර පාසල් හා ආගමික ස්ථාන සංවර්ධනය පිණිස ද වූ බොහෝ ප්‍රජා සන්කාරක සේවා වගකීම් සංස්ථාව ඉටුකර දී ඇත.

සේවක සවිමත් භාවය ගොඩනැගීම

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අනාගතය ගොඩනැගීම සඳහා නිරන්තරව දායක වනුයේ එහි සේවක සේවිකා ශ්‍රම බලකාය වන අතර ඔවුන් හට වඩා යහපත් සේවා තත්වයන් අත්කරදීම සඳහා සංස්ථාව හා එහි කළමනාකරණය විසින් හරවත් ක්‍රියාදාමයන් රැසක් ගනු ලැබ ඇත. ඒ අනුව, සංස්ථාවේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට කටයුතු කරන ලදී. තවද, සේවක සේවිකාවන් වෙත වාර්ෂික ප්‍රසාද දීමනා හා විශේෂ අලුත් අවුරුදු දීමනාද ප්‍රදානය කෙරුණි. කාර්මික කාර්ය මණ්ඩලවලට අයත් සාමාජික සාමාජිකයන් 76 දෙනෙකුහට ස්ථිර පත්වීම් ලබාදෙන ලද අතර සියලු කාර්ය මණ්ඩලවල සේවා තත්වය නංවා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එක් කුටුම්භයක් ලෙස දිවිගැන්වීමටත් අවශ්‍ය කටයුතු සිදුකර ඇත.

මෙම මහඟු කාර්යයෙහිලා නිරන්තර සහය හා ආධාරය සලසා දුන් සැමට මම හෘදයාංගමව ස්තූති කරමි. මෙම සහයෝගය හා අනුබලය සහිතව එලදායි වූද, සවිමත් වූද සංවර්ධනයක් අනාගතයේදී ද මුදුන් පමුණුවා ගැනීමට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට හැකි වනු ඇත.


බී.කේ.ජේ.කේ. පෙරේරා
සභාපති

අධ්‍යක්ෂ මණ්ඩලයේ පණිවුඩය

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව තවත් එක් සාර්ථක මූල්‍ය වර්ෂයක් සාක්ෂාත් කර ගත් පණිවුඩය දැනුම් දී සිටිනුයේ ඉමහත් සතුටින් යුතුවය. 2010 වසරේ සිට එළදායී මූල්‍ය වර්ෂ නොකඩවා ලගාකර ගනිමින් සිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට 2014 වර්ෂය ද අභියෝගාත්මක එකක් වූයේය. පිරිවැටුමෙහි සුළු පහත වැටීමක් දැකිය හැකි වුවද, එළදායී මුදල් ප්‍රවාහයක් පවත්වා ගැනීමටත්, සෑම ඉදිකිරීම් වැඩ බිමකම ඉතා හොඳ ප්‍රගතියක් දක්වා සිටීමටත් සංස්ථාවට හැකි විය.

ඉහත සඳහන් කළ පරිදි, සංස්ථාවේ ප්‍රධාන අංශය වන ඉදිකිරීම් අංශය, එළදායී ව්‍යාපාර පරිසරයක් පත්වා ගනිමින් සිය වාර්ෂික ඇස්තමේන්තුගත අදායමෙන් 94% ක් වූ ප්‍රමාණයක් අත්කර ගැනීමට සමත් විය. කෙසේ වුවද, එහි ලාභයෙහි පහත වැටීමක් වාර්තා වූ නමුත් අනෙකුත් සියලුම අංශ ඉක්මවා ඉහළම පිරිවැටුම දිනා ගැනීමට ඊට හැකිවිය. ඉදිකිරීම් උපකරණ අංශය සිය ශුද්ධ මෙහෙයුම් ලාභය තුළ නොකඩවා වර්ධනයක් වාර්තා කරමින් රු.මි. 176.9 ක මූල්‍ය අගයක් දක්වා සිටි අතර එම ප්‍රමාණය 2013 වර්ෂය තුළ රු.මි. 113.8 ක් පමණක් වූයේය. උපදේශාත්මක අංශය මෙන්ම යාන්ත්‍රික හා විදුලි අංශය ද ස්වකීය මෙහෙයුම් කළමනාකරණ කටයුතු තුළ සාර්ථක කාර්ය සාධනයක් විද්‍යාමාන කළද, අතැති ව්‍යාපෘති ප්‍රමාණය ඉතා විශාල වූ හෙයින් ඒවායේ ශුද්ධ මෙහෙයුම් ලාභ ප්‍රමාණයන්හි සුළු පහත වැටීම් දක්නට හැකි විය. කෙසේ වුවද, ඉකුත් පස් වරසක කාලය හා සසඳන කළ, යාන්ත්‍රික හා විදුලි අංශයට සිය ඉහළම පිරිවැටුම 2014 වර්ෂය තුළ සලසා ගැනීමට හැකි වූයේය. මාර්ගවල කාපට ඇතිරීමේ ව්‍යාපෘති ඉටුකිරීම සඳහා පිහිටුවන ලද විශේෂ මෙහෙයුම් අංශය ධනාත්මක වර්ෂයක් පවත්වා ගෙන ගියද, ඉටු කිරීමට නියමිත ඉතිරි වැඩ ගණනාවක් පවතින නිසාත්, අදාළ කටයුතුවල අවසාන බිල්පත් විශ්ලේෂණය කර අවසන් වශයෙන් සැකසිය යුතුව ඇති නිසාත් ඉහළ පිරිවැටුම් ප්‍රමාණයක් ලබා ගැනීමට ඊට නොහැකි විය. එසේ වුවද, සංස්ථාවට බරක් නොවෙමින් එම අංශය එළදායී ලෙස සිය කටයුතු නොකඩවා ඉටුකරනු ලැබීය. උපකරණ හා යන්ත්‍රසූත්‍ර අංශය සඳහා වූ මෙහෙයුම් හෙවත් ව්‍යාපෘති සම්බන්ධ කටයුතු එළදායී තත්වයක නොපැවති අතර එම අංශය නොකඩවා පාඩු ලබමින් පැවතියේය. මෙම අංශය සඳහා පූර්ණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් අවශ්‍ය වන අතර මෙම අංශය නගා සිටුවීම සඳහා වසර තුළ සාකච්ඡා ගණනාවක් පවත්වන ලදී. ඉදිරි වර්ෂවලදී එහි ප්‍රතිඵලය යහපත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සමස්තයක් වශයෙන් ගෙන බලන කළ, පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ආශ්‍රිත ආයතන හා සසඳන කළ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ශක්තිමත් පදනමක සිටී. පසුගිය කාල වකවානුව මුළුල්ලේ සංස්ථාව විසින් ඇතැම් අති විශාල ව්‍යාපෘති ගණනාවක කටයුතු දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ඉටුකරනු ලැබ ඇත. සංස්ථා කළමනාකරණයේත්, එහි සේවක සේවිකාවන්ගේත් සාමූහික ප්‍රයත්නය සංස්ථාවේ සාර්ථකත්වයට ඉවහල් වූ ප්‍රධාන සාධකයයි. ඒ අනුව, නිසැකවම ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව ඉංජිනේරු කර්මාන්තයේ සවිමත් පරමාදර්ශය වන අතරම එහි ප්‍රමුඛයාද වන බව මෙහිලා සනිටුහන් කළ යුතු වන්නේය.

විගණන කමිටු වාර්තාව

★ සංයුතිය

1. දමිතා රත්නායක මහත්මිය (විධායක නොවන අධ්‍යක්ෂ) - කමිටු සභාපතිනිය
විද්‍යාවේදී (ව්‍යාපාර පරිපාලන) පශ්චාත් උපාධි ඩිප්ලෝමා (ආර්ථික සංවර්ධන)
නියෝජ්‍ය අධ්‍යක්ෂ - රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව
2. ඉංජිනේරු විමල් ජයවර්ධන මහතා (විධායක නොවන අධ්‍යක්ෂ) - කමිටු සාමාජික
FHE, GCGI, I Eng.
3. ප්‍රශාන්ත ඩයස් මහතා (විධායක නොවන අධ්‍යක්ෂ) - කමිටු සාමාජික
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ උපදේශක
අධ්‍යක්ෂක - සී/ස ඕෂන් විව් ඩිව්ලොප්මන්ට් (පෞද්ගලික) සමාගම

★ කමිටුවේ කාර්යභාරය

විගණන කමිටුව අධ්‍යක්ෂක මණ්ඩල උප කමිටුවක් වන අතර, එය අධ්‍යක්ෂ මණ්ඩලයට වගකීමට බැඳේ.

සංස්ථාවේ මූල්‍ය ප්‍රතිඵල, අභ්‍යන්තර පාලනය සහ අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ගිණුම්කරණ ප්‍රමිත සහ වෙනත් අදාළ නීති රෙගුලාසි වලට අනුකූලවද මනා පරිවයකින් යුතුව ඵලදායී ලෙස කළමනාකරණය කෙරෙන බවට අධ්‍යක්ෂ මණ්ඩලයට තහවුරු කිරීම මෙම කමිටුවේ වගකීම වේ.

★ විගණන කමිටු රැස්වීම්

2014 වර්ෂය සඳහා කමිටු රැස්වීම් 04 ක් පවත්වන ලදී. කමිටු ආරාධනය මත සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) සහ ප්‍රධාන අභ්‍යන්තර විගණක සියලු විගණක කමිටු රැස්වීම් සඳහා සහභාගි වූ අතර රජයේ විගණන අධිකාරී සහ අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක මෙම සියලු රැස්වීම් සඳහා කැඳවුම් ලැබූහ.

කමිටු සාකච්ඡා සටහන් අධ්‍යක්ෂක මණ්ඩලය වෙත යොමු කරන ලද අතර වැදගත් කරුණු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට ඉදිරිපත් කරනු ලැබ සාකච්ඡාවට භාජනය කෙරිණි.

★ ප්‍රධාන ක්‍රියාකාරකම්

2014 වර්ෂය තුළ විගණන කමිටුව පහත දැක්වෙන ප්‍රධාන ක්‍රියාකාරකම් ඉටු කරන ලදී.

- ඉහළ කළමනාකරණයේ මග පෙන්වීම අනුව ශක්තිමත් සහ ඵලදායී පාලනය, අවදානම් කළමනාකරණය සහ අභ්‍යන්තර පාලනය යන කාර්ය ක්ෂේත්‍ර සාක්ෂාත් කර ගැනීම උදෙසා මුළු මහත් ආයතනයේ කැපවීම අරබයා සහය වීම.
- අදාළ නීතිරීති, රෙගුලාසි, ආචාර ධර්ම, බැඳියාව පිළිබඳ ගැටුම් සහ විෂමාවාර හා වංචා විමර්ශන යනාදියට අනුකූලව කටයුතු කිරීම හා සම්බන්ධ සංස්ථාවේ ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම.
- මූල්‍ය ප්‍රකාශ වටහාගත හැකි බවටත්, විනිවිදභාවයෙන් සහ විශ්වාසනීයත්වයෙන් පවත්වාගනු ලබන බවටත් සහතික වීම.
- යථා තත්ත්වය, ප්‍රගතිය හා නව ප්‍රවණතා සහ ප්‍රශ්නාන්විත ක්ෂේත්‍ර පිළිබඳව ජ්‍යෙෂ්ඨ කළමනාකරණය සමඟ සන්නිවේදනය පවත්වා ගැනීම.
- අභ්‍යන්තර විගණන සැලසුම්, වාර්තා සහ වැදගත් අනාවරණ පිළිබඳ සමාලෝචනය.
- රජයේ විගණන නිලධාරීන් සමඟ සෘජු වාර්තාකරණ සම්බන්ධතාවක් ස්ථාපිත කර ගැනීම.

විගණන කමිටුව වෙනුවෙන්


විගණන කමිටුවේ සභාපති.

2016 සැප්තැම්බර් මස 06 වන දින.

සංස්ථාවේ ප්‍රගති සමාලෝචනය

පිරිවැටුම හා ලාභය

2014 මුදල් වර්ෂයේදී සංස්ථාව රු.මි. 7,403 ක්වූ පිරිවැටුමක් සහ රු. මි. 46.6 ක්වූ ශුද්ධ ලාභයක් (බදු වලට පෙර) වාර්තා කර ඇත.




වගුව I (2010 - 2014 සංස්ථාවේ සංසන්දනාත්මක පිරිවැටුම හා ලාභය)

	2010	2011	2012	2013	2014
පිරිවැටුම (ශුද්ධ)	5,921	5,473	7,951	7,965	7,403
දළ ලාභය	320	527	653	522	342
බදු අඩු කිරීමට පෙර ලාභ/අලාභය	133	252	225	148	46.6

තැනීම් කාණ්ඩය

2014 මූල්‍ය වර්ෂය තුළ ඉදිකිරීම් කණ්ඩායම් රු. මි. 3,460 ක පිරිවැටුමක් වාර්තා කර ඇත. එය වසර ආරම්භයේ දී රු. මි. 3,666 ක් හෙවත් 94% ක් වූ වාර්ෂික ඇස්තමේන්තුගත ආදායම එල්ලේ වාර්තා වූ ඉහළ කාර්යඵලයකි. 2014 මූල්‍ය වර්ෂය අවසානයේ දී වාර්තා වූ ශුද්ධ මෙහෙයුම් ලාභය රු. මි. 40.4 ක් වූයේය.

පිරිවැටුම හා ශුද්ධ මෙහෙයුම් ලාභය / (අලාභය)




වගුව II - ඉදිකිරීම් කාණ්ඩයාමේ පිරිවැටුම සහ ශුද්ධ මෙහෙයුම් ලාභය / (අලාභය)

ඉදිකිරීම් උපාංග කාණ්ඩය

2014 මූල්‍ය වර්ෂය තුළ ඉදිකිරීම් උපාංග කාණ්ඩයම රු.මි. 1,579 ක පිරිවැටුමක් වාර්තා කර ඇත. එය වසර ආරම්භයේදී රු.මි. 1,840 ක් හෙවත් වාර්ෂික ඇස්තමේන්තුගත ආදායම එල්ලේ වාර්තා වූ ඉහළ කාර්යඵලයකි.

මෙම කාණ්ඩයම පසුගිය වසර 5 තුළ උපයා ගැනුණු ඉහළම ලාභ ප්‍රමාණය වූ රු.මි. 179.6 ක්වූ මුදලක් මෙම වසරේ ශුද්ධ මෙහෙයුම් ලාභය වශයෙන් වාර්තා කර ඇත. තවද, 2013 සිට 2014 වසර දක්වා මෙම කාණ්ඩයම විසින් 6% සිට 11% දක්වා වූ වර්ධනීය ශුද්ධ ලාභ අනුපාතයක් පවත්වාගෙන ගොස් ඇත.

පිරිවැටුම හා ශුද්ධ මෙහෙයුම් ලාභය / අලාභය




වගුව III - 2010 - 2014 ඉදිකිරීම් උපාංග කාණ්ඩයමේ පිරිවැටුම සහ ශුද්ධ මෙහෙයුම් ලාභය / අලාභය

උපදේශක කාණ්ඩය

උපදේශක කාණ්ඩයම එහි ආදායම සහ ශුද්ධ මෙහෙයුම් ලාභය රු. මි. 267 ක් සහ රු. මි. 46.8 ක් වාර්තා කර ඇත.

පිරිවැටුම හා ශුද්ධ මෙහෙයුම් ලාභය / අලාභය




වගුව IV - උපදේශක කාණ්ඩයමේ පිරිවැටුම සහ ශුද්ධ මෙහෙයුම් ලාභය / අලාභය

යාන්ත්‍රික හා විදුලි කාණ්ඩය

ඉකුත් වසර හා සසඳන කළ මෙම අංශයට අයත් 2014 වර්ෂයේ ආදායම රු.මි. 739 ක් වශයෙන් සැලකිය යුතු ප්‍රගතියක් දක්වා ඇත. පිරිවැටුම 150% කින් ඉහළ ගොස් ඇත ද, කණ්ඩායමේ වාර්ෂික ඇස්තමේන්තුව කරා ළඟා වී ඇත්තේ 98% ක්වූ ප්‍රමාණයකිනි.

පිරිවැටුම සහ ශුද්ධ මෙහෙයුම් ලාභය / (අලාභය)




වගුව V - යාන්ත්‍රික හා විදුලි අංශයේ පිරිවැටුම සහ ශුද්ධ මෙහෙයුම් ලාභය / (අලාභය)

යන්ත්‍රෝපකරණ කාණ්ඩය

මෙම අංශයේ ප්‍රගතිය බලාපොරොත්තු මට්ටමට පැමිණ නොමැත්තේ එවකට ක්‍රියාත්මකව පැවති දැනට ප්‍රතිව්‍යුහගත කිරීමේ අදියරේ පවත්නා නෙමෝ (NEMO) ආයතනයට අයත් ආවේනික සීමාවන් නිසාවෙනි.

පිරිවැටුම හා ශුද්ධ මෙහෙයුම් ලාභය / (අලාභය)




වගුව VI - යන්ත්‍රෝපකරණ කාණ්ඩයේ පිරිවැටුම සහ ශුද්ධ මෙහෙයුම් ලාභය / (අලාභය)

විශේෂ මෙහෙයුම් අංශය

මෙම කාණ්ඩය පළාත්බද මාර්ග අංශයේ තනි ක්‍රියාකාරකම් වෙනුවෙන් ස්ථාපිත කළ අතර අදාළ සේවාදායක ආයතනය විසින් ලබා දී තිබූ මාර්ග සංවර්ධන ව්‍යාපෘති අඩු කිරීම හේතු කොටගෙන කාණ්ඩයමේ වාර්ෂික පිරිවැටුම සහ ශුද්ධ මෙහෙයුම් ලාභය පිළිවෙලින් රු. මි. 1879 සිට 1307 දක්වාත් රු.මි. 185 සිට 118 දක්වාත් 2013 දී සහ 2014 දී පහත වැටුණි.


පිරිවැටුම හා ශුද්ධ මෙහෙයුම් ලාභය / (අලාභය)



වගුව VII - විශේෂ මෙහෙයුම් කාණ්ඩයමේ පිරිවැටුම සහ ශුද්ධ මෙහෙයුම් ලාභය / (අලාභය)

මුදල් ප්‍රවාහය


2014 වර්ෂය තුළ සේවාදායකයන් විෂයයෙහි මුදල් එකතු කිරීම් තුළ පසුගිය වසර හා සංසන්දනාත්මකව 10% ක සුළු පසුබෑමක් විද්‍යාමාන කර ඇත. මෙම පසුබෑම මධ්‍යයේ වුවද ස්වකීය නෛතික ගෙවීම් හා මෙහෙයුම් බැඳියාවන් සියල්ල සපුරාලීමට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට හැකිවිය.



වගුව VIII - මූල්‍ය ප්‍රවාහ

වත්කම්

2014 වසර තුළ සංස්ථාවේ මුළු වත්කම් 10% කින් වර්ධනය විය. සංස්ථාව එහි ජංගම වත්කම් ප්‍රමාණය 2013 වසරේ වූ රු.මි.10,431 සිට 2014 දී රු.මි.11,457 දක්වා ඉහළ නංවා ගෙන ඇත.



වගුව IX - වත්කම් වර්ධනය

	2010	2011	2012	2013	2014
ජංගම නොවන වත්කම්	170	312	8011	8612	8783
ජංගම වත්කම්	5439	7703	9857	10431	11457

වෙනත් ආදායම්

	2010 (රු. ,000)	2011 (රු. ,000)	2012 (රු. ,000)	2013 (රු. ,000)	2014 (රු. ,000)
කුලිය	7,208	7,911	8,480	8,152	8,875
ස්ථාවර වත්කම් විකිණීම (පාවිච්චි කළ නොහැකි වත්කම්)	-	60	14,895	4,187	4,469
වෙනත් (2004 ප්‍රතිපාදන හැර)	6,816	14,216	-	-	-
ප්‍රතිපාදනය ඉක්මවූ ප්‍රත්‍යාවර්තන තොග	-	-	-	31,308	-
බොලීණය ප්‍රතිපාදන ප්‍රත්‍යාවර්තනය (අධි ප්‍රතිපාදනය)	-	-	-	18,056	130,538
වෙනත් ප්‍රතිපාදන ප්‍රත්‍යාවර්තනය	-	-	-	22,541	-
ප්‍රදාන ක්‍රමකේෂය කිරීම	-	-	-	33,343	147,131
ලියාපදිංචි ගාස්තු ආදායම	-	-	1,898	2,879	8,193
විවිධ ආදායම්	-	-	637	1,249	217
	14,024	22,187	25,910	121,715	299,423

තැනීම් කාණ්ඩය

කළමනාකරණයේ ප්‍රධාන සාමාජිකයන්

- නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ඉජේනේරු කේ.ඒ. ශාන්ත කුමාර මහතා
- කළමනාකරු - ඉජේනේරු පී.ඩී. කරවිට මහත්මිය
- වැඩ බලන කළමනාකරු - ඉජේනේරු ඒ.පී.කේ. මනම්පේරි මහතා
- වැඩ බලන කළමනාකරු - ඉජේනේරු ඒ.එම්.එස්.ටී.බී.අලහකෝන් මහතා
- වැඩ බලන කළමනාකරු - ඉජේනේරු ඩබ්ලිව්.ජී.ඒ. ගජසිංහ මහතා
- වැඩ බලන කළමනාකරු - ඉජේනේරු එස්. පී. සුනන්ද සිරිසේන මහතා
- වැඩ බලන කළමනාකරු - ඉජේනේරු සී. එල්. මුණසිංහ මහතා
- වැඩ බලන කළමනාකරු - ඉජේනේරු යූ. එන්. පියසිරි මහතා
- ගණකාධිකාරී - එච්.කේ. බන්දුල යෝධිෂ්වර මහතා



තැනීම් කාණ්ඩයේ ප්‍රගති සමාලෝචනය

2014 වසරේ ඉදිකිරීම් කණ්ඩායමේ ඉන්වොයිස්ගත වටිනාකම සහ ලාභය පිළිවෙලින් රු.මි. 3460 හා රු.මි. 40.3 ක් වේ. මෙහි ඉන්වොයිස් අගය 2014 දී ඉලක්කගත මුදලට වඩා මිලියන 206 කින් අඩුවේ. 2013 වසර හා සැසඳීමේදී ඉන්වොයිස් අගයෙහි රු.මි. 91.2 ක අඩුවීමක් ඇත.

පසුගිය වසරවල මෙන් ඉදිකිරීම් කණ්ඩායම ඉතා සුවිශේෂී ව්‍යාපෘති ආශ්‍රිත කාර්යයන් නිමකර ඇත. ඒ අනුව 2014 වසරේදී සම්පූර්ණයෙන් නිම කරන ලද ව්‍යාපෘති වල වටිනාකම රු.මි.2974.32 ක් වේ.

2014 වසරේ ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා පහත සඳහන් කළමනාකරුවන් ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දුනි.

කළමනාකරුගේ නම

සම්පූර්ණ කළ ව්‍යාපෘති වටිනාකම (රු. මිලියන)

කළමනාකරු	- ඉංජිනේරු පී.ඩී. කරවිට මහත්මිය	223.80
වැඩ බලන කළමනාකරු	- ඉංජිනේරු ඒ.පී.කේ. මනම්පේරි මහතා	1468.55
වැඩ බලන කළමනාකරු	- ඉංජිනේරු ඒ.එම්.එස්.වී. අලහකෝන් මහතා	912.69
වැඩ බලන කළමනාකරු	- ඉංජිනේරු ඩබ්ලිව්.ජී.ඒ. ගජසිංහ මහතා	120.09
වැඩ බලන කළමනාකරු	- ඉංජිනේරු එස්. පී. සුනන්ද සිරිසේන මහතා	7.17
වැඩ බලන කළමනාකරු	- ඉංජිනේරු. යූ. එන්. පියසිරි මහතා	242.02
		<u>2974.32</u>

2014 වසර තුළ භාර ගන්නා ලද ප්‍රධාන ව්‍යාපෘති පහත දැක්වේ

ඉසුරුපාය ගොඩනැගිලි සංකීර්ණය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආශ්‍රිත ඉදිකිරීම් - 6 වන සහ 7 වන මහල්.

කාලිංග මාවතේ අංක 50/30 දරණ ස්ථානයේ නිවාස ඒකක 144 ක් ඉදිකිරීම ආශ්‍රිත II වන අදියර සහ ටොරින්ටන් වතුරග්‍රයේ 187 දරණ ස්ථානයේ නිවාස ඒකක 120 ක් ඉදිකිරීම.

2014 වසර තුළ නිමකළ ව්‍යාපෘති

අංකය	වැඩබිම් අංකය	ව්‍යාපෘතියේ නම	කොන්ත්‍රාත් මුදල (රු.මිලියන)
1	1753/24	දෙහිවල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා රයිනෝ සතුන් ප්‍රදර්ශනය කිරීමේ දැනට පවත්නා යුගල ගුණ පිළියකර කිරීමේ II වන අදියර	7.77
2	1771	යෝජිත දිසා ලේකම් කාර්යාලය, මාතර	172.9
3	1805	ක්‍රීඩා සංකීර්ණය, අනුරාධපුරය	241
4	1820	අවිස්සාවේල්ල යෝජිත පිවිසුම් ශාලාව, අමුත්තන්ගේ ශාලාව සහ වැසිකිළි ඒකක	48.56
5	1865	පල්ලකැලේ නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීම හා නිම කිරීම, 2 වන පියවර (A1) 2 වන අදියර - වරදකරුවන්ගේ ගොඩනැගිල්ල	118.29
6	1913	II වන ශ්‍රේණියේ බන්ධනාගාර ජේලර්වරුන්ගේ බැරැක්ක (ජේලර්වරු 10 දෙනෙකු සඳහා අවිවාහක බැරැක්ක) සහ පිරිමි බන්ධනාගාර නියාමකවරුන් සඳහා වූ බැරැක්ක ගොඩනැගිල්ලේ පළමු කොටස යනාදිය ඉදිකිරීම හා නිම කිරීම - නව බන්ධනාගාර සංකීර්ණය, පල්ලකැලේ.	202.03
7	1933	බහුකාර්ය ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකිරීම - ඉංගිරිය	26.47
8	1934	ජේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආහාර විද්‍යා දෙපාර්තමේන්තුව සඳහා වූ විද්‍යාගාර ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ ඉදිකිරීම - II වන අදියර	30
9	1963	වෛද්‍ය පීඨයේ සායනික පර්යේෂණ හා සේවා විද්‍යාගාරය සඳහා යෝජිත ගොඩනැගිල්ල	34.13
10	1962	පල්ලකැලේ නව බන්ධනාගාර සංකීර්ණයේ පිවිසුම් ප්‍රදේශයේ උද්‍යාන අලංකරණ කටයුතු ඉදිකිරීම හා නිම කිරීම	12.89
11	1964	වාද්දුව ආයුර්වේද රෝහලේ ආයුර්වේද පංචකර්ම ගොඩනැගිල්ල ඉදිකිරීම (II වන අදියර)	24.29
12	1976	හම්බන්තොට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සතාරි උද්‍යානයේ දොරටු පාලක කාමර අංක 1 ඉදිකිරීම හා නිම කිරීම	1.38
13	1978	කුලියාපිටිය විශ්ව විද්‍යාල විද්‍යායතනය සඳහා යෝජිත තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම	139.79
14	1980	රත්මලාන විශ්ව විද්‍යාල විද්‍යායතනය සඳහා යෝජිත තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම	157.67
15	1993	මලාපවහන පිරිපහදු යන්ත්‍රාගාරය ඉදිකිරීම හා නිමකිරීම, II වන අදියර, පල්ලකැලේ	46.96
16	2021	2014 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන යටතේ කුලියාපිටිය ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රවණාගාරය ඉදිකිරීම	206.38
17	2022	අමුත්තන්ගේ නැවතුම් කලාප ගොඩනැගිල්ල, I වන ශ්‍රේණියේ බන්ධනාගාර ජේලර්වරුන්ගේ නිවසේ ගොඩනැගිල්ල, වීදුලි උත්පාදක යන්ත්‍රාගාරය හා ඒ ආශ්‍රිත මූලික වැඩ කටයුතු ඉදිකිරීම හා නිමකිරීම	46.17
18	2029	හම්බන්තොට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සතාරි උද්‍යානයේ මෙහෙයුම් කලාපය ආශ්‍රිත මාර්ග ජාලය ඉදිකිරීම හා නිමකිරීම	9.94
19	2035	2014 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන යටතේ කුලියාපිටිය ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රවණාගාරය ඉදිකිරීම	26.79
20	2038	වෙනත්පුටු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය	9.9
21	2039	හල්දඹුවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය	3.49
22	2040	උල්ගිටියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය	7.73
23	2041	නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය	7.73

අංකය	වැඩබිම් අංකය	ව්‍යාපෘතියේ නම	කොන්ත්‍රාත් මුදල (රු.මිලියන)
24	2042	යෝගියාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය	9.08
25	2043	මුද්‍රකවූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය	11.33
26	2063	හම්බන්තොට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සඟරි උද්‍යානයේ සිංහ කලාපයේ ද්විත්ව ද්වාර පිවිසුම් හා පිටවීම් ස්ථාන ඉදිකිරීම හා නිම කිරීම	10.71
27	2073	මොල්ලිගොඩ, වාද්දුව ආයුර්වේද රෝහලේ ආයුර්වේද පංචකර්ම ගොඩනැගිල්ල (III වන අදියර) ඉදිකිරීම	9.84
28	2105	මීගොඩ ආයුර්වේද රෝහලේ ඔසු උයන සංවර්ධනය (II වන අදියර) යටතේ පොකුණක් ඉදිකිරීම	3.88
29	2106	මීගොඩ ආයුර්වේද රෝහලේ ඔසු උයන සංවර්ධනය (III වන අදියර) යටතේ ගේට්ටු හා වැට ඉදිකිරීම	1.65
30	2115	සෙත්සිරිපාය උද්‍යාන අලංකරණ වැඩ දියුණු කිරීමේ කටයුතු, විශේෂ අමුත්තන්ගේ පිවිසුම ඉදිකිරීම (II වන අදියර) සහ වොගල් කොන්ක්‍රීට් තට්ටුව ඉදිකිරීම	3.68
31	2138	බෙලිඅත්ත ලංකා බැංකු ගොඩනැගිල්ල ඉදිකිරීම	40.13
32	2139	සෙත්සිරිපාය උද්‍යාන අලංකරණ වැඩදියුණු කිරීමේ කටයුතු, විශේෂ අමුත්තන්ගේ පිවිසුම ඉදිකිරීම (II වන අදියර) සහ මාර්ග වැඩ ඉදිකිරීම	3.49
33	2192	හම්බන්තොට උද්භිද උද්‍යානයේ පිවිසුම් ගොඩනැගිල්ල සඳහා වූ දිය උරා ගැනීමේ වල අලුත්වැඩියා කිරීමේ කටයුතු	0.67
34	1860	රිඩ් ඇවනියුනි හොකි පිටියේ ක්‍රීඩාගාරය	31.93
35	2160	රිඩ් ඇවනියුනි හොකි පිටියේ ක්‍රීඩාගාරය ආශ්‍රිත විධායක කලාපයේ උද්‍යාන අලංකරණය නිර්මාණය කිරීම, වැඩි දියුණු කිරීම හා ඉදිකිරීම	12.01
36	1630/2	ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පින්නවල සතුන් වත්තේ අභ්‍යන්තර ප්‍රවේශ මාර්ග හා හර්සන්ත සේවා මාර්ග ඉදිකිරීම	112.9
37	1643/1	හම්බන්තොට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සඟරි උද්‍යානයේ තාප්පය සහ දම්වැල් සම්බන්ධ කළ වැට ඉදිකිරීම	160.9
38	1643/5	හම්බන්තොට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සඟරි උද්‍යානයේ අප්‍රිකානු සිංහ කලාපයේ අප්‍රිකානු සිංහයන්ගේ නිරෝධායන කුටි ඉදිකිරීම	11.39
39	1643/6	හම්බන්තොට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සඟරි උද්‍යානයේ අප්‍රිකානු සිංහ කලාපයේ අප්‍රිකානු සිංහයන්ගේ ගුහා සංකීර්ණය ඉදිකිරීම	11.93
40	1643/7	හම්බන්තොට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සඟරි උද්‍යානයේ සත්ව රෝහල ඉදිකිරීම	47.88
41	1643/10	හම්බන්තොට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සඟරි උද්‍යානයේ ප්‍රධාන සඟරි මාර්ග ජාලය ඉදිකිරීම	114.99
42	1643/13	හම්බන්තොට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සඟරි උද්‍යානයේ බොරළු ඇකිරු සේවා මාර්ගය ඉදිකිරීම - II වන අදියර	44.48
43	1645/1	මිනුවන්ගොඩ දිසා රෝහලේ නව ශල්‍යාගාරය හා ලේ බැංකු සංකීර්ණය ආශ්‍රිත ඉදිකිරීම්වලට වැඩි දියුණු කිරීම	38.48
44	1713	පින්නවල යෝජිත සත්වෝද්‍යානයේ පානීය ජලය බෙදාහැරීමේ පද්ධතිය ඉදිකිරීම	26.64
45	1713/1	පින්නවල යෝජිත සත්වෝද්‍යානයට ජලනල සැපයුම සහ නල එලීම, පොම්පාගාර සේදුම් පිටවන කුටිය ඉදිකිරීම සහ පද්ධති විශේෂතා සවි කිරීම.	12.46
46	1713/2	පින්නවල යෝජිත සත්වෝද්‍යානයේ වැසි කුණාටු ජලය රැස්කිරීමේ හා ව්‍යාපහරණය කිරීමේ පද්ධතිය ඉදිකිරීම	7.4

අංකය	වැඩබිම් අංකය	ව්‍යාපෘතියේ නම	කොන්ත්‍රාත් මුදල (රු.මිලියන)
47	1713/3	පින්තවල යෝජිත සත්වෝද්‍යානයේ සත්වෝද්‍යාන සේවා සඳහා විශේෂිත ව්‍යුහ (පෝෂණය, ආහාර වට්ටෝරු වෙන්කිරීම හා ආපන ශාලාව) ඉදිකිරීම	119.57
48	1713/4	පින්තවල යෝජිත සත්වෝද්‍යානයේ විදුලිය බෙදාහැරීමේ ජාල සේවා පද්ධතිය ඉදිකිරීම	70
49	1753/7	දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ රයිනෝ සතුන් ප්‍රදර්ශනය කිරීමේ කලාපය ආශ්‍රිත ඉදිකිරීම්	25.28
50	1879	බාහිර බාධක බැම්ම ඉදිකිරීම (ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට සඟරි උද්‍යානයේ මී.මී. 2400 ක් උස කොන්ක්‍රීට් පිටත තාප්පය)	283.09
51	1879/1	හම්බන්තොට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සඟරි උද්‍යානයේ ආහාර සැකසුම් පහසුකම් සැලසීමේ ගොඩනැගිල්ල ඉදිකිරීම හා නිමකිරීම	37.38
52	1879/2	හම්බන්තොට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සඟරි උද්‍යානයේ යෝජිත වැසිකිළි ගොඩනැගිලි (අදියර I) ඉදිකිරීම හා නිමකිරීම	16.61
53	1879/3	හම්බන්තොට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සඟරි උද්‍යානයේ යෝජිත දම්වැල් සම්බන්ධිත වැට (සිංහ කලාපයේ ඇතුළත බිත්තිය) ඉදිකිරීම හා නිමකිරීම	48.62
54	1974 (1879/4)	හම්බන්තොට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සඟරි උද්‍යානයේ වැසිකිළි ගොඩනැගිලි (අදියර II) ඉදිකිරීම හා නිමකිරීම	16.61
55	1942	පින්තවල මුඛ උද්‍යාන කලාපය ඉදිකිරීම	30.55
56	2029	හම්බන්තොට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සඟරි උද්‍යානයේ මෙහෙයුම් කලාපයේ මාර්ග ජාලය ඉදිකිරීම හා නිමකිරීම	9.94
57	2031	හම්බන්තොට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සඟරි උද්‍යානයේ සත්ව රෝහල (අදියර II) ඉදිකිරීම හා නිමකිරීම	5.54
58	2037	ශ්‍රී ලංකා හික්සු විශ්ව විද්‍යාලයේ බෞද්ධ ධර්ම අධ්‍යයන පීඨයේ පරිගණක විද්‍යාගාරය සඳහා අතිරේක විදුලි සම්බන්ධය සැලසීම	1.02
එකතුව			2974.32

2014 වසර තුළ ආරම්භ කළ ව්‍යාපෘති

අංකය	වැඩබිම් අංකය	ව්‍යාපෘතියේ නම	කොන්ත්‍රාත් මුදල (රු.මිලියන)
1	2125	කල්පිටිය සනිපොළ ඉදිකිරීම	34.30
2	2126	කල්පිටිය බස්නැවතුම් පොළ ඉදිකිරීම	37.80
3	2133	ගාල්ල සංසමන්තා බාලිකා මහා විද්‍යාලයේ යුගල තෙමහල් ගොඩනැගිල්ල (36000x950) (I වන අදියර) දැනට පවත්නා ගොඩනැගිල්ල කඩා දමා ඉදිකිරීම	15.95
4	2134	ඉසුරුපාය ගොඩනැගිලි සංකීර්ණය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආශ්‍රිත 6 වන සහ 7 වන මහල් ඉදිකිරීම	275.94
5	2135	තුන්තිරිපිටිය බස් නැවතුම්පොළ ඉදිකිරීම	20.59
6	2136	කාලිංග මාවතේ අංක 50/30 දරන ස්ථානයේ පිහිටි නිවාස ඒකක 144 ක් ඉදිකිරීම (II වන අදියර) සහ ටොරි-ටන් පටුමගේ අංක 187 දරන ස්ථානයේ පිහිටි නිවාස ඒකක 120 ක් ඉදිකිරීම	695.67

අංකය	වැඩබිම් අංකය	ව්‍යාපෘතියේ නම	කොන්ත්‍රාත් මුදල (රු.මිලියන)
7	2138	බෙලිඅත්ත නව ලංකා බැංකු 'බී' ශ්‍රේණියේ ශාඛා ගොඩනැගිල්ල සහ කළමනාකරු වාසස්ථානය ඉදිකිරීම	40.13
8	2139	සෙන්සිටිව්‍යාය උද්‍යාන අලංකරණ වැඩිදියුණු කිරීම් හා විශේෂ අමුත්තන්ගේ පිවිසුම (II වන අදියර) සහ මාර්ග වැඩ ඉදිකිරීම	3.49
9	2140	නාන්තන්ඩිය ඇවිදියාමේ මංකිරු ඉදිකිරීම	12.18
10	1753/24	දෙහිවල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ දැනට පවත්නා රයිනෝ සතුන් පුද්ගල කලාපයේ යුගල ගුණා පිළිසකර කිරීම (II වන අදියර)	7.77
11	2153	මොරටුව විශ්ව විද්‍යාලයේ යෝජිත ශිෂ්‍ය මධ්‍යස්ථානය හා ආපන ශාලා ගොඩනැගිලි දිගුව (අතිරේක සියුන් බඳවා ගැනීම නිසා) නිර්මාණය කර ඉදිකිරීම	47.80
12	2155	දැරණියගල බස් නැවතුම් පොළෙහි යෝජිත රැඳවුම් බැම්ම	6.65
13	2156	රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය පිළිසකර කිරීම	24.00
14	2157	පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරුමය අධ්‍යයනය සඳහා වන ගොඩනැගිල්ල නිර්මාණය කර ඉදිකිරීම (II වන අදියර)	76.33
15	2159	ප්‍රධාන ගබඩාව, අවි ආයුධ ගබඩා ගොඩනැගිල්ල, පිරිමි හා කාන්තා ඇඳුම් මාරු කිරීමේ කාමරය, බන්ධනාගාර රෝහල හා ඒ ආශ්‍රිත මූලික වැඩ නිර්මාණය කර ඉදිකිරීම	129.47
16	2160	රිඬ ඇවිනියුනි හොකි ක්‍රීඩාගාරයේ උද්‍යාන අලංකරණ වැඩිදියුණු කිරීමේ කටයුතු නිර්මාණය කර ඉදිකිරීම	12.01
17	2161	දිප්පිටිය සතිපොළ (II වන අදියර) ඉදිකිරීම	7.13
18	2162	රුහුණ විශ්ව විද්‍යාලයේ විභාග ශාලාවට අයත් ඉතිරි වැඩ	19.08
19	2163	පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගලායාගාරය සඳහා යෝජිත ගොඩනැගිලි දිගුව නිර්මාණය කර ඉදිකිරීම	72.27
20	2166	කලපව්වාව ප්‍රජා සේවා වගකීම් ව්‍යාපෘතිය	4.80
21	2167	පතුල් මාලයේ මෝටර් රථ ගාලක් (බීම් මට්ටම දක්වා) සහිතව නව කෙමහල් ගොඩනැගිල්ලක් මහනුවර නගරයේ ඉදිකිරීම	62.07
22	2169	මොරවක බස් නැවතුම් පොළ ඉදිකිරීම	42.73
23	2170	දංගල පිටබැද්දර යෝජිත සාප්පු ගොඩනැගිල්ල ඉදිකිරීම	8.06
24	2171	පිටබැද්දර මහජන පොළ ආශ්‍රිත කඩ සාප්පු ඉදිකිරීම	14.94
25	2172	වීරකැටිය පෝජ් රාජපක්ෂ ක්‍රීඩා පිටියේ ක්‍රීඩාගාරය නිර්මාණය කර ඉදිකිරීම	55.79
26	2193	කැලණිය විශ්ව විද්‍යාලයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය සඳහා යෝජිත ගොඩනැගිලි සංකීර්ණය	157.59
27	2194	කාර්මික ගොඩනැගිලි, අමුත්තන්ගේ කාමරය, බාහිර ආරක්ෂක ආලෝකකරණය හා ඒ ආශ්‍රිත වැඩ ඉදිකිරීම හා නිමකිරීම	157.99
28	2196	පල්ලකැල්ලේ රාජ්‍ය සේවකයන් සඳහා වූ නිවාස සංකීර්ණය ඉදිකිරීම	30.46
29	2198	මාතර බන්ධනාගාර නිලධාරීන් සඳහා යෝජිත පුහුණු මධ්‍යස්ථානය ඉදිකිරීම	28.35
30	2199	බෙරලපනාතර කඩ සාප්පු සඳහා යෝජිත ගොඩනැගිල්ල නිර්මාණය කර ඉදිකිරීම	20.44

අංකය	වැඩබිම් අංකය	ව්‍යාපෘතියේ නම	කොන්ත්‍රාත් මුදල (රු. මිලියන)
31	2200	කොටපොල කඩ සාප්පු සඳහා යෝජිත ගොඩනැගිල්ල නිර්මාණය කර ඉදිකිරීම	15.82
32	2201	මාලඹේ පිරිමි විද්‍යාලයේ රැස්වීම් ශාලාවේ ඉතිරි වැඩ (තෙමහල් ගොඩනැගිල්ලේ පළමු හා දෙවන මහල්)	20.31
33	2203	දෙනියාය මහජන පොළ ඉදිකිරීම (භූමිය වැඩි දියුණු කිරීම)	49.06
34	2216	හක්මන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිකිරීම	411.46
35	2217	හක්මන නැපැල් කාර්යාලය ඉදිකිරීම	44.18
එකතුව			2,662.61

2014 වසර තුළ ප්‍රදානය කළ ව්‍යාපෘති

අංකය	වැඩබිම් අංකය	ව්‍යාපෘතියේ නම	කොන්ත්‍රාත් මුදල (රු. මිලියන)
1	2125	කල්පිටිය සතිපොළ ඉදිකිරීම	34.30
2	2126	කල්පිටිය බස්නැවතුම් පොළ ඉදිකිරීම	37.80
3	2133	ගාල්ල සංසමිත්තා බාලිකා මහා විද්‍යාලයේ යුගල තෙමහල් ගොඩනැගිල්ල (36000x950) (I වන අදියර) දැනට පවත්නා ගොඩනැගිල්ල කඩා දමා ඉදිකිරීම	15.95
4	2134	ඉසුරුපාය ගොඩනැගිලි සංකීර්ණය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආශ්‍රීත 6 වන සහ 7 වන මහල් ඉදිකිරීම	275.94
5	2135	තුන්තිරිපිටිය බස් නැවතුම්පොළ ඉදිකිරීම	20.59
6	2136	කාලිංග මාවතේ අංක 50/30 දරන ස්ථානයේ පිහිටි නිවාස ඒකක 144 ක් ඉදිකිරීම (II වන අදියර) සහ ටොරිංටන් පවුමගේ අංක 187 දරන ස්ථානයේ පිහිටි නිවාස ඒකක 120 ක් ඉදිකිරීම	695.67
7	2138	බෙලිඅත්ත නව ලංකා බැංකු 'බී' ශ්‍රේණියේ ශාඛා ගොඩනැගිල්ල සහ කළමනාකරු වාසස්ථානය ඉදිකිරීම	40.13
8	2139	යෙන්සිරිපාය උද්‍යාන අලංකරණ වැඩිදියුණු කිරීම හා විශේෂ අමුත්තන්ගේ පිවිසුම (II වන අදියර) සහ මාර්ග වැඩ ඉදිකිරීම	3.49
9	2140	නාන්තන්ඩිය ඇවිදියාමේ මංකිරු ඉදිකිරීම	12.18
10	1753/24	දෙහිවල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ දැනට පවත්නා රයිනෝ සතුන් ප්‍රදර්ශන කලාපයේ යුගල ගුණ පිළිසකර කිරීම (II වන අදියර)	7.77
11	2153	මොරවුව විශ්ව විද්‍යාලයේ යෝජිත ශිෂ්‍ය මධ්‍යස්ථානය හා ආපන ශාලා ගොඩනැගිලි දිගුව (අතිරේක සිසුන් බඳවා ගැනීම නිසා) නිර්මාණය කර ඉදිකිරීම	47.79
12	2155	දැරණියගල බස් නැවතුම් පොළෙහි යෝජිත රැඳවුම් බැම්ම	6.65

අංකය	වැඩබිම් අංකය	ව්‍යාපෘතියේ නම	කොන්ත්‍රාත් මුදල (රු.මිලියන)
13	2156	රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය පිළිසකර කිරීම	24.00
14	2157	ජේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරුමය අධ්‍යයනය සඳහා වන ගොඩනැගිල්ල නිර්මාණය කර ඉදිකිරීම (II වන අදියර)	76.33
15	2159	ප්‍රධාන ගබඩාව, අට්ටි ආශ්‍රිත ගබඩා ගොඩනැගිල්ල, පිරිමි හා කාන්තා ඇඳුම් මාරු කිරීමේ කාමරය, බන්ධනාගාර රෝහල හා ඒ ආශ්‍රිත මූලික වැඩ නිර්මාණය කර ඉදිකිරීම	129.47
16	2160	රිඪ ඇවිදීමේ පොදු ක්‍රීඩාගාරයේ උද්‍යාන අලංකරණ වැඩිදියුණු කිරීමේ කටයුතු නිර්මාණය කර ඉදිකිරීම	12.01
17	2161	දිස්ට්‍රික් සතිපොළ (II වන අදියර) ඉදිකිරීම	7.13
18	2162	රුහුණ විශ්ව විද්‍යාලයේ විභාග ශාලාවට අයත් ඉතිරි වැඩ	19.08
19	2163	ජේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගල්‍යාගාරය සඳහා යෝජිත ගොඩනැගිලි දිගුව නිර්මාණය කර ඉදිකිරීම	72.27
20	2165	මාදම්පිටිය 312 වත්තේ නිවාස 268 ක් නිර්මාණය කර ඉදිකිරීම	924.60
21	2166	පතුල් මාලයේ මෝටර් රථ ගාලක් (බිම් මට්ටම දක්වා) සහිතව තව තෙමහල් ගොඩනැගිල්ලක් මහනුවර නගරයේ ඉදිකිරීම	4.80
22	2167	මොරවක බස් නැවතුම් පොළ ඉදිකිරීම	62.07
23	2169	දංගල පිටබැද්දර යෝජිත සාප්පු ගොඩනැගිල්ල ඉදිකිරීම	42.73
24	2170	පිටබැද්දර මහජන පොළ ආශ්‍රිත කඩ සාප්පු ඉදිකිරීම	8.06
25	2171	වීරකැටිය ජෝජ් රාජපක්ෂ ක්‍රීඩා පිටියේ ක්‍රීඩාගාරය නිර්මාණය කර ඉදිකිරීම	14.94
26	2172	කැලණිය විශ්ව විද්‍යාලයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය සඳහා යෝජිත ගොඩනැගිලි සංකීර්ණය	55.79
27	2193	කාර්මික ගොඩනැගිලි, අමුත්තන්ගේ කාමරය, බාහිර ආරක්ෂක ආලෝකකරණය හා ඒ ආශ්‍රිත වැඩ ඉදිකිරීම හා නිමකිරීම	157.59
28	2194	පල්ලකැලේ රාජ්‍ය සේවකයන් සඳහා වූ නිවාස සංකීර්ණය ඉදිකිරීම	157.99
29	2195	මාහෝ ජාතික නිවාඩු නිමේනය පිළියකර කිරීම	38.54
30	2196	පල්ලකැලේ රාජ්‍ය සේවකයන් සඳහා වූ නිවාස සංකීර්ණය ඉදිකිරීම	30.46
31	2198	මාතර බන්ධනාගාර නිලධාරීන් සඳහා යෝජිත පුහුණු මධ්‍යස්ථානය ඉදිකිරීම	28.35
32	2199	බෙරලපනානර කඩ සාප්පු සඳහා යෝජිත ගොඩනැගිල්ල නිර්මාණය කර ඉදිකිරීම	20.44
33	2200	කොටපොල කඩ සාප්පු සඳහා යෝජිත ගොඩනැගිල්ල නිර්මාණය කර ඉදිකිරීම	15.82

අංකය	වැඩකිම අංකය	ව්‍යාපෘතියේ නම	කොන්ත්‍රාත් මුදල (රු.මිලියන)
34	2201	මාලුගොඩ පිරිමි විදුහලයේ රැස්වීම් ශාලාවේ ඉතිරි වැඩ (තෙමහල් ගොඩනැගිල්ලේ පළමු හා දෙවන මහල්)	20.31
35	2203	දෙනියාය මහජන පොළ ඉදිකිරීම (භූමිය වැඩි දියුණු කිරීම)	49.06
36	2204	වෙනත්නේපුව උල්භිටියාව සහ මුදුකඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගොඩනැගිලි සඳහා යෝජිත ජල සම්පාදනය (නල ලිං)	0.68
37	2216	හක්මන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිකිරීම	411.46
38	2217	හක්මන තැපැල් කාර්යාලය ඉදිකිරීම	44.18
39	2218	පල්ලකැලේ නව බෝගම්බර බන්ධනාගාර සංකීර්ණයේ අත්කම් කර්මාන්ත උපකරණ ගබඩාව සඳහා මඩුවක් ඉදිකිරීම	7.20
40	2221	අභංගම සාප්පු සංකීර්ණය ඉදිකිරීම	99.65
41	2222	කඹුරුවිටිය නාරංදෙනිය මධ්‍ය මහා විදුහලයේ මායිම් තාපජය ඉදිකිරීම	7.68
42	2223	මාලිමබඩ කඩසාප්පු ඉදිකිරීම	50.26
43	2224	බත්තරමුල්ල බප/පය/ශ්‍රී යුතුති ජාතික පාසලේ තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම	5.99
44	2226	බත්තරමුල්ල ඉන්ද්‍රජෝති මාවතේ දැනට පවත්නා හරස් කැපුම සඳහා රැඳවුම් තාපජයක් ඉදිකිරීම	4.28
45	2227	නුගදෙනිය මාතෘ හා ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ ගොඩනැගිලි දිගුව ඉදිකිරීම	9.19
46	2228	බත්තරමුල්ල වික්‍රමසිංහපුර "සේවා පියස" ගොඩනැගිල්ල ඉදිකිරීම	3.54
47	2229	තලංගම "සේවා පියස" ගොඩනැගිල්ල ඉදිකිරීම	3.53
48		කැටනාවල සතිපොළ ඉදිකිරීම	29.95
49	2236	කැකුනදුර සතිපොළ ඉදිකිරීම (අදියර I)	18.01
50	2237	කුඹල්ගමුව සතිපොළ ඉදිකිරීම	12.52
51		අකුරැස්ස රෝහලේ පිළිසකර කටයුතු	9.57
එකතුව			3,814.21

ඉදිකිරීම් උපාංග කාණ්ඩය

ප්‍රධාන සාමාජිකයෝ

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී	- ඒ.ඒ. පියදාස මහතා
කළමනාකරු	- ඒ.පී. තෙන්නකෝන් මහතා
කළමනාකරු	
ව්‍යාපෘති කළමනාකරු (සිල්පර අංගනය, දෙමටගොඩ)	- සී.ඒ.එස්. හෙට්ටිආරච්චි මහතා
ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකරු (දූතාව)	- ඒ.ආර්.එල්. විජේබණ්ඩාර මහතා
වැඩ කළමනාකරු (ඒකල)	- ජේ.පී.එල්.එම්. ජයසිංහ මහතා
වැඩ කළමනාකරු (රත්මලාන)	- හේමාල් ලසන්තන මහතා
ගණකාධිකාරී	- කේ.බී.ඒ.එච්.එන්. කාරියවසම් මහතා



ඉදිකිරීම් උපාංග කාණ්ඩය

ප්‍රගති සමාලෝචනය

පසුගිය වසර ගණනාව මුළුල්ලේ දෙවන වැඩිම ආදායම උපදවන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් සේවා අංශය වනුයේ ඉදිකිරීම් උපාංග කාණ්ඩයයි. පෙරසවි නිපැයුම් නිෂ්පාදනයෙහි නියැලීමත්, රාජ්‍ය අංශයේ සේවා දායකයන්ට අඩු පිරිවැය නිවාස ඉදිකිරීමත් මෙම කාණ්ඩයේ ප්‍රධාන ව්‍යාපාර කාර්යයෝ වන්නාහ.

2014 වසර තුළ කාණ්ඩයට විසින් උපදවන ලද මුළු පිරිවැටුම රු.මි. 1, 579 ක් වූ අතර එය වර්ෂය සඳහා තක්සේරු කළ අගයට වඩා සුළු පහත වැටීමක් වූයේය. මෙම කාර්ය සාධනය අත්කර ගැනීම පිණිස රු.මි. 843 ක් වශයෙන් ගණනය වන වටිනාකමක් සහිත ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රමුඛ දායකත්වයක් සලසා දුන් අතර ඒකල, රත්මලාන, දෙමටගොඩ, දංකොටුව හා වැලිකන්ද යන ස්ථානවල පිහිටි පෙරසවි අංගන එහිලා අතිරේක දායකත්වයක් සලසා දුන්නේය.

ඉකුත් වසර හා සංසන්දනාත්මකව රු.මි. 67 ක ඉහළ යාමක් විද්‍යාමන කළ කාණ්ඩයට විසින් වාර්තා කරන ලද ශුද්ධ මෙහෙයුම් ලාභය රු.මි. 173 ක් වූයේය. බොහොමයක් පෙරසවි අංගන ලාභ ඉපදවීමට සමත් වුවද, දංකොටුවේ පිහිටි ගඩොල් හා වඩුකාර්මික අංශය රු.මි. 4.3 ක අලාභයක් අත්වින්දේය.

අගුලානෙහි ඉදිකරන ලද අඩු පිරිවැය නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කෙරුණු අතර එහි නිවාස අදාළ සේවාදායකයා වන නාගරික වාසස්ථාන සංවර්ධන අධිකාරිය වෙත භාර දෙන ලද අතර රු.මි. 1,023 ක් වූ වටිනාකමක් සහිත එම කර්තව්‍යය 2014 වසර තුළ සිදුවූ සුවිශේෂී ජයග්‍රහණයක් වූයේය. එසේම, දිවයින පුරා විවිධ ස්ථානවල ඉදිකෙරුණු මාතෘ සායන ගොඩනැගිලි හා සම්බන්ධ වැඩ නිමවා ඒවා අදාළ සේවාදායකයන් වෙත පවරා දෙනු ලැබිණි.

මෙම කාණ්ඩයට සමස්ත කාර්ය සාධනය සතුටුදායක මට්ටමක පැවති අතර එහි සාර්ථකත්වය අත්කරගනු පිණිස සියලුම සේවක සේවිකාවන් එක් කාණ්ඩයමක් ලෙස කැපවී කටයුතු කර ඇත.



2014 වර්ෂය තුළ නිම කරන ලද ප්‍රධාන ව්‍යාපෘති සමහරක් මෙසේය.

අනුක්‍රමික අංකය	සේවා ලාභියා	ව්‍යාපෘතියේ නම	මුදල (රු.මිලියන)
01	නාගරික වාසස්ථාන සංවර්ධන අධිකාරිය	අඟුලාන නිවාස ව්‍යාපෘතිය	1,023.28
02	නිස්ස විද්‍යාලය, කළුතර	තෙමහල් පෙරසවි ගොඩනැගිල්ල	22.19
03	මාර්ග සංවර්ධන අධිකාරිය	වේයන්ගොඩ රුවන්වැල්ල මාර්ගය	30.24
04	ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය	මාතෘ සායන ගොඩනැගිල්ල	190.96
05	බාලිකා උසස් විද්‍යාලය, ගල්කිස්ස	ගෘහස්ත ක්‍රීඩාංගන සංකීර්ණය	23.06
	එකතුව		1,289.73

වසර තුළ භාර ගැනුණු නව ප්‍රධාන ව්‍යාපෘති මෙසේය.

අනුක්‍රමික අංකය	සේවා ලාභියා	ව්‍යාපෘතියේ නම	මුදල (රු.මිලියන)
01	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	පස්මහල් අඩු ආදායම් නිවාස සංකීර්ණය, සොයිසාපුර (අදියර - 2)	44.64
02	වයිනා හාබර් ඉංජිනියරිං	අතුරුගිරිය අන්තර් හුවමාරුවේ ගාස්තු අයකිරීමේ ද්වාරය හා ඒ ආශ්‍රිත ගොඩනැගිලි ඉදිකිරීම	316.32
03	ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය	යෝජිත කඩසාප්පු 115 ක් ඉදිකිරීම හා ඒ ආශ්‍රිත අභ්‍යන්තර වැඩ කටයුතු - II වන අදියර මරදගහමුල	115.06
	එකතුව		476.02

යාන්ත්‍රික හා විදුලි කාණ්ඩය

කළමනාකරණයේ ප්‍රධාන සාමාජිකයෝ

- | | |
|------------------------------------|--|
| 1. එම්.ඩී.බී. අබේරත්න මයා | - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී |
| 2. එච්.එස්.එන්.ජේ. හේවාසිලියන් මයා | - වැඩ කළමනාකරු (ඒකල වැඩපොළ) |
| 3. එම්.එස්. ඇහැලියගොඩ මයා | - වැඩ කළමනාකරු (ඩොලමයිට් වැඩපොළ) |
| 4. සන්ජය ධර්මසේන මයා | - වැඩ කළමනාකරු (රත්මලාන වැඩපොළ) |
| 5. ඊ.එම්.ඩී. ඒකනායක මයා | - සහකාර වැ. කළ. (පැලියගොඩ වැඩපොළ) |
| 6. ටී.ඩබ්.එම්.තෙන්නකෝන් මයා | - සහකාර වැ. කළ. (ඒකල වැඩපොළ) |
| 7. එස්.ඒ. ද විජේතුංග මයා | - වැඩබිම් කළමනාකරු. (සුගතදාස) |
| 8. ඩී.බී. සේමසිංහ මයා | - වැඩබිම් කළමනාකරු. (ගිනි ආරක්ෂණ සේවා) |
| 9. ඉමන්ත ජයරත්න මයා | - වැඩබිම් කළමනාකරු. (ඇලුමිනියම් වැඩ) |
| 10. පාලිත වික්‍රමසිංහ මයා | - වැඩබිම් කළමනාකරු. (රේගු පරිශ්‍රය) |
| 11. ප්‍රදීප් රත්නායක මයා | - කාර්මික ඉංජිනේරු |
| 12. එස්.ඒ.එන්. ව්‍යාම මිය | - විදුලි ඉංජිනේරු |
| 13. එච්.එම්.ඒ.අයි.හේරත් මිය | - විදුලි ඉංජිනේරු |
| 14. ඊ.කේ.සී.එස්.මදුරංග මයා | - කාර්මික ඉංජිනේරු |
| 15. ටී.එස්.අප්සරා රොහාන් මිය | - ගණකාධිකාරී |



ප්‍රගති සමාලෝචනය

යාන්ත්‍රික හා විදුලි කණ්ඩායමේ 2014 වසරේ වාර්ෂික පිරිවැටුම හා ලාභය පිළිවෙළින් රු.මි. 739 ක් සහ රු.මි. 55.1 ක් විය.

මෙම කණ්ඩායම වසර තුළ රු. මි. 11.9 ක් වූ ශුද්ධ මෙහෙයුම් ලාභයක් ඉපදවීය. දේශීය ආදායම් ගොඩනැගිල්ල, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගන සංකීර්ණය හා දැනටමත් ඉටු වෙමින් පවත්නා ඉදිකිරීම් ව්‍යාපෘති වලට අදාළ නඩත්තු කටයුතු ගිවිසුම් ඇතුළු ඉදිකිරීම් හා නඩත්තු කටයුතු ව්‍යාපෘති මෙම ලාභය ඉපදවීමෙහිලා ප්‍රධාන වශයෙන් දායක වූයේය.

- වානේ ව්‍යුහ නිර්මාණය හා ඉදිකිරීම සහ යාන්ත්‍රික හා විදුලි මෙහෙයුම් කටයුතු
- ඉදිකිරීම් කර්මාන්තයට අදාළ බර යන්ත්‍ර සහ උපකරණ කුලියට දීම සහ නඩත්තු කිරීම.
- ඩොලමයිට් පොහොර, හුණු කුඩු සහ ස්ලයිම් ආස්තර නිෂ්පාදනය
- ගොඩනැගිලි පහසුකම් නඩත්තු කිරීම.
- නල එලීමේ ව්‍යාපෘති
- ගිනි ආරක්ෂණය හා නිවාරණය පිළිබඳ ව්‍යාපෘති
- ඇලුමිනියම් වැඩ

2014 වසර තුළ නිමකළ ව්‍යාපෘති

අංකය	වැඩබිම් අංකය	සේවාවලියා	ව්‍යාපෘති විස්තරය	අ.ඒ.බ. රහිත ඇස්තමේන්තුගත වටිනාකම (රු.මිලියන)
1	2002	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	ගුණසිංහපුර නිවාස යෝජනා ක්‍රමය	142.62
2	2009	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	සිරිධම්ම මාවත නිවාස යෝජනා ක්‍රමය	10.56
3	2083	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	යුවරිත මාවත නිවාස යෝජනා ක්‍රමය	12.453
4	2079	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	යුවරිත මල් පුර නිවාස යෝජනා ක්‍රමය	10.84
5	2078	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	පල්ලියවත්ත නිවාස යෝජනා ක්‍රමය	10.15
6	2082	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	මොහිදින් මස්ඪී මාවත නිවාස යෝජනා ක්‍රමය	5.48
7	2004	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	ආරාමය පෙදෙස නිවාස යෝජනා ක්‍රමය	15.102
8	2003	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	යමගිපුර නිවාස යෝජනා ක්‍රමය	53.18
9	1904	ජලසම්පාදන හා ප්‍රවාහන මණ්ඩලය	ඩිපිපෙසු ජී.වී.සී. නල හා සවිකිරීම සහ විශේෂ උපාංග එළීම	31.091
10	1969	මාර්ග සංවර්ධන අධිකාරිය	ගොඩගම අන්තර් නුවමාරුව	17.87
11	2010	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	ආයුරුප්පු වීදියේ නිවාස යෝජනා ක්‍රමය	16.57
12	2006	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	අබ්දුල් හමීඩ් නිවාස යෝජනා ක්‍රමය	8.102
13	2008	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	සාමපුර නිවාස යෝජනා ක්‍රමය	28.66
14	2066	මාර්ග සංවර්ධන අධිකාරිය	කොකලාවල අන්තර් නුවමාරුව	67.39
15	2081	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	සංසරාජ මාවත නිවාස යෝජනා ක්‍රමය	46.65
16	2085	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	සිරිමාපුර නිවාස යෝජනා ක්‍රමය	12.58
17	1940	පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව	ගල්විහාරයේ උඩුවියන පිළිසකර කර ප්‍රතිවර්ණ ගැන්වීම	9.04
18	1943	රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව (ඉදිකිරීම් අංශය)	අඟුලාන නිවාස ව්‍යාපෘතියේ ගිනි නිවාරණ පද්ධතිය සම්පාදනය, ස්ථාපනය, පිරික්සීම හා සවිකිරීම.	18.8
19	2137	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	කාක දිවයිනේ නිවාස යෝජනා ක්‍රමය	6.26
එකතුව				523.398

2014 වසර තුළ ආරම්භ කළ ව්‍යාපෘති

අංකය	වැඩබිම් අංකය	සේවාරාමියා	ව්‍යාපෘති විස්තරය	මුළු කොන්ත්‍රාත් මුදල (රු.මිලියන)
1	2213	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	කඳවලවත්ත නිවාස යෝජනා ක්රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	8.42
2	2210	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	ඇල්විවිගල මාවත නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	1.96
3	2209	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	797 වත්ත II වන අදියර නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	12.78
4	2208	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	මයුර පෙදෙස නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	1.72
5	2207	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	වොට්-වන් නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	6.67
6	2206	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	ශාන්ත අත්තෝනි නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	11.12
7	2205	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	මහවත්ත නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	6.47
8	2190	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	නවලෝක නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	7.54
9	2189	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	මැනිං ටවුන් නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	1.383
10	2188	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	බේස්ලයින් නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	2.105
11	2187	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	ගෝතමී පුර නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	6.851
12	2186	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	ඇල්බියන් මාවත නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	4.523
13	2185	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	පිරිසයිලු නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	2.165
14	2184	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	සයිමන්ඩේල් නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	2.353
15	2183	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	හිඹුටු උයන නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	11.725
16	2182	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	කම්මල්වත්ත නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	6.89
17	2215	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	මත්තේගොඩ නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	10.14
18	1800	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	මාලිගාවත්ත නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	45.51
19	2179	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	ඩයස් පෙදෙස නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	65.28
20	2178	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	චිත්‍රා පටුමග නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	12.48
21		ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	ඇල්විවිගල නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	9.27
22	2176	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	සිද්ධාර්තපුර නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	13.822
23	2175	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	වොට්-වන් නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	0.496
24	2174	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	පාමන්කඩ නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	12.83

අංකය	වැඩිදුරු අංකය	සේවාරාමය	ව්‍යාපෘති විස්තරය	මුළු කොන්ත්‍රාත් මුදල (රු.මිලියන)
25	2177	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	රත්මලාන නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	9.27
26	2148	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	සොයිසාපුර නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතියේ මාර්ග ජාලයේ II වන අදියර	20.20
27	2151	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	පෝබස් ලේන් නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතියේ මාර්ග ජාලයේ I වන හා II වන අදියර	7.689
28	2150	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	797 වත්ත නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	5.329
29	2149	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	කෙන්ට් පාර නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	3.133
30	2215	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	සොයිසාපුර නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතියේ II වන අදියර	10.28
31	2147	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	සොයිසාපුර නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතියේ V වන අදියර	17.46
32	2146	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	ගල්කිස්ස නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	14.92
33	2145	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	කොට්ටාව දිසා කාර්යාල ගොඩනැගිල්ල/ නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතියේ I වන අදියර	10.762
34	2143	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	ගපුර් ගොඩනැගිල්ල වානේ යොදා තැනීමේ පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	109
35		ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	කාක දිවයින නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	6.263
36	2137	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	සංසරාප මාවතේ නිවාස යෝජනා ක්‍රමය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය	12.13
එකතුව				490.939

විශේෂ මෙහෙයුම් අංශය

කළමනාකරණයේ ප්‍රධාන සාමාජිකයෝ

යූ.ආර්.හෙට්ටිආරච්චි මහතා	- නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
ජී.ජේ.පීටර් මහත්මිය	- ඉංජිනේරු (සිවිල්)
එල්.ආර්. අභයරත්න මහතා	- ඉංජිනේරු (සිවිල්)
ඩී.ඩී.ඩී.පී. ස්ටීවන් මහතා	- ඉංජිනේරු (සිවිල්)
කේ.ඒ.එම්.ලාලිත්ද මහතා	- ඉංජිනේරු (සිවිල්)
එම්.එච්.ඩී.පී. කරුණාරත්න මහතා	- ඉංජිනේරු (සිවිල්)
ඩී.ජී.එස්.සේනාධර මහතා	- ඉංජිනේරු (සිවිල්)
ටී.ඩී.කේ චන්තක මහතා	- ඉංජිනේරු (සිවිල්)
එල්.පී.පලිහක්කාර මහතා	- ඉංජිනේරු (සිවිල්)
පී.එස්.එස්. දාබරේ මහතා	- ඉංජිනේරු (සිවිල්)
ඒ.අන්මුගනාදන් මහතා	- ප්‍රමාණ සමීක්ෂක
කේ.ඒ.ජී.ඩයනා මහත්මිය	- ගණකාධිකාරී

ප්‍රගති සමාලෝචනය

විශේෂයෙන් රත්නපුර, ගාල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක වල මාර්ග කාපටි අතුරා සකස් කිරීම සඳහා විශේෂ මෙහෙයුම් අංශය 2011 වර්ෂයේ මැද භාගයේදී පිහිටුවන ලදී. සේවාලාභියා වන ආර්ථික හා සංවර්ධන අමාත්‍යාංශය පළාත් මාර්ග ව්‍යාපෘති 180 ක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත ප්‍රදානය කරන ලද අතර, රු.මිලියන 14,683 ක් වටිනා ඇස්තමේන්තුගත කොන්ත්‍රාත් අගයක් සහිතව මෙම කර්තව්‍යයේ සම්පූර්ණ වැඩ කොටස විශේෂ මෙහෙයුම් අංශය විසින් ඉටු කරන ලදී.

2014 වර්ෂය තුළ මෙම අංශය අත්කරගත් සම්පූර්ණ පිරිවැටුම රු.මි. 1,307 ක් වූ අතර එහි ශුද්ධ මෙහෙයුම් ලාභය රු.මි. 110.2 ක් වූයේය. 2014 වසර අවසානය වන විට මාර්ග 140 කට වැඩි ප්‍රමාණයක කි.මීටර් 554 කට අධික දුරක් දක්වා මාර්ගවල කාපටි ඇතිරීමේ කටයුතු නිම කිරීමට මෙම අංශය සමත් විය.



ප්‍රධාන ක්‍රියාකාරකම්

පළාත්බද මාර්ගවල කාපටි අතුරා සැකසීමේ වැඩ හා ඉදිකිරීම් සහ මාර්ග ව්‍යුහ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු

2014 වර්ෂය තුළ ක්‍රියාත්මකව පවතින ව්‍යාපෘති

දිස්ත්‍රික්කයේ නම	මාර්ග ගණන	තකා දුර (කි. මී)	කොන්ත්‍රාත් වටිනාකම (රු. මිලියන)	භෞතික ප්‍රගතිය (%)
ගාල්ල පළාත් මාර්ග කාපටි ඇතිරීමේ ව්‍යාපෘතිය	103	347.96	7,104.83	85%
රත්නපුර පළාත් මාර්ග කාපටි ඇතිරීමේ ව්‍යාපෘතිය	52	236.54	5,376.00	79%
මාතලේ පළාත් මාර්ග කාපටි ඇතිරීමේ ව්‍යාපෘතිය	25	126.97	2,202.47	91%
එකතුව	180	711.47	14,683.30	85%



උපදේශක කාණ්ඩය

කළමනාකරණයේ ප්‍රධාන සාමාජිකයෝ

- | | |
|----------------------------------|-------------------------------|
| එම්.ඩී. පත්මසිරි මහතා | - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී |
| ඩී.වී. රාජසේකරන් මහතා | - ප්‍රධාන ඉංජිනේරු (සැලසුම්) |
| කේ.ඊ.එච්.ඒ. රණසිංහ මහතා | - ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී |
| ඩී.එන්.ඒ. ගලප්පත්ති මහතා | - ප්‍රධාන ප්‍රමාණ සමීක්ෂක |
| එස්.වික්‍රමසිංහ මහතා | - ප්‍රධාන ඉංජිනේරු (විදුලි) |
| එන්.ඒ.බී. රංගිකා අල්විස් මහත්මිය | - ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පී |
| ඩබ්ලිව්.පී. සුදර්ශන මහතා | - ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පී |
| එස්.වී.ප්‍රනාන්දු මහතා | - ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු |
| එන්.ජේ. ජයකොඩි මහත්මිය | - ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු |
| උදේනී තලගලආරච්චි මහත්මිය | - ජ්‍යෙෂ්ඨ ප්‍රමාණ සමීක්ෂක |
| එම්.එම්.අනෝරත්න මහතා | ගණකාධිකාරී |
| එම්.පී.ද සිල්වා මෙනවිය | |

ප්‍රධාන ක්‍රියාකාරකම්

ගොඩනැගිලි, සිවිල් ඉංජිනේරු කටයුතු හා යටිතල පහසුකම් පිළිබඳ උපදේශාත්මක සේවා

ප්‍රගති සමාලෝචනය

උපදේශන අංශය රු.මිලියන 267 ක පිරිවැටුමක් උපදවා ඇති අතර 2014 වසර තුළ මෙම අංශය සිය ඇස්තමේන්තුගත ආදායමෙන් 93% ක්වූ ප්‍රමාණයක් සාක්ෂාත් කරගනු ලැබ තිබේ.

2014 වර්ෂය තුළ අංශයේ ශුද්ධ මෙහෙයුම් ලාභය රු. මිලියන 46.8 ක් වූයේය. ඇපල්වත්ත නිවාස ඒකක 480 ක් ඉදිකිරීමේ කාර්යයන්, කොළඹ නගරයේ නාගරික පුනර්ජනන ව්‍යාපෘතියේ අලුත් මාවත නිවාස ව්‍යාපෘතියේ ගොඩනැගිලි අංක 1, 2 සහ 3 ඉදිකිරීමේ කාර්යයන් 2014 වසර තුළ උපදේශාත්මක අංශය විසින් ඉටු කිරීම සඳහා භාර ගන්නා ලද ප්‍රධාන ව්‍යාපෘති වූයේය.

භාර ගන්නා ලද උපදේශාත්මක ව්‍යාපෘතිවලින් බොහොමයක් වාස්තු විද්‍යාත්මක, ව්‍යුහාත්මක, විදුලි, ප්‍රමාණ සමීක්ෂණ සහ වායු සමීකරණ හා ගිනි ආරක්ෂණ වැනි විශේෂිත ආකාරයේ සේවා ඇතුළත් සමූහ උපදේශාත්මක සේවා සපයාදීම සඳහා වූ ඒවා වූයේය. එසේ වුවද, නාගරික සංවර්ධන අධිකාරිය වැනි සේවලාභීන් විසින් ව්‍යුහාත්මක හා විදුලි ඉංජිනේරු සේවා ඇතුළත් ඉංජිනේරුමය සේවා අපේක්ෂා කරන ලද ව්‍යාපෘති ගණනාවක්ද ඒ අතර වූයේය.

2014 වසර තුළ මෙම අංශය ස්වකීය ආයතනික සේවා වගකීම් ලෙස ආගමික , අධ්‍යාපනික හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සේවා රැසක් ද ඉටුකර දී ඇත.



2014 වර්ෂය තුළ ආරම්භ කරන ලද ව්‍යාපෘති

අනු අංකය	ව්‍යාපෘති අංකය	ව්‍යාපෘතියේ විස්තරය	ඇස්තමේන්තු ගත ඉදිකිරීම් වියදම (රු.මි.)	මුළු උපදේශන ගාස්තුව (රු.මි.)
1	[2014-17]	කොළඹ 02 මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල සඳහා මළ නොබැඳෙන වානේ මූලධර්ම භාවිතා කරමින් කැනීමට යෝජිත වියත් ආවරණ පද්ධති ස්ථායීකරණ කටයුතු හා ඉතිරි අභ්‍යන්තර පිළිසකර වැඩ නිම කිරීම	326.79	13.07
2	[2014-18]	අනුරාධපුර නගර මධ්‍යස්ථාන ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය - I වන අදියර හා පුරාවිද්‍යා නිවහන ඉදිකිරීම	104.72	3.14
3	[2014-21]	මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යා පීඨය සඳහා වූ යෝජිත ගොඩනැගිල්ල - III වන අදියර	79.46	3.34
4	[2014-24]	කඩවත යෝජිත නව පොලිස් ස්ථානය ඉදිකිරීම සඳහා වූ උපදේශාත්මක සේවා	258	12.90
5	[2014-25]	දෙහිවල යෝජිත නව පොලිස් ස්ථානය ඉදිකිරීම සඳහා වූ උපදේශාත්මක සේවා	230	9.20
6	[2014-26]	කොහුවල යෝජිත නව පොලිස් ස්ථානය ඉදිකිරීම සඳහා වූ උපදේශාත්මක සේවා	230	9.20
7	[2014-27]	දෙමටගොඩ යෝජිත නව පොලිස් ස්ථානය ඉදිකිරීම සඳහා වූ උපදේශාත්මක සේවා	230	9.20
8	[2014-28]	දියතලාව යෝජිත නව පොලිස් ස්ථානය ඉදිකිරීම සඳහා වූ උපදේශාත්මක සේවා	258	12.90
9	[2014-29]	ඇල්බට් වන්ද්‍රවංකය සංවර්ධනය කිරීම - IV වන පියවර, II වන අදියර හා සංගීත පීඨය සඳහා වූ ගොඩනැගිල්ල	58.01	3.48
10	[2014-55]	බත්තරමුල්ල ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල සඳහා ගෘහ භාණ්ඩ, කාර්යාල උපකරණ හා අභ්‍යන්තර නිර්මාණකරණය සඳහා වූ උපදේශාත්මක සේවා.	192.91	9.65
11	[2014-51]	කොළඹ නගරයේ නාගරික පුනර්ජනන ව්‍යාපෘතිය - ඇපල් වත්ත නිවාස ඒකක 480 ක් ඉදිකිරීම	1,656.00	30.47
12	[2014-56]	අලුත් මාවත නිවාස ව්‍යාපෘතිය - ගොඩනැගිලි 01, 02 සහ 03	1,728.00	21.68
එකතුව			5,351.89	138.23

2014 වර්ෂය තුළ නිමකරන ලද ව්‍යාපෘති

අනු අංකය	ව්‍යාපෘති අංකය	ව්‍යාපෘතියේ විස්තරය	ඇස්තමේන්තු ගත ඉදිකිරීම් වියදම (රු.මි.)	මුළු උපදේශන ගාස්තුව (රු.මි.)
1	[2011-08]	පින්තවල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා විදුලිය බෙදාහැරීමේ ජාල පද්ධතියක් ඉදිකිරීම	149.48	7.47
2	[2011-08]	පින්තවල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා පානීය ජලය බෙදාහැරීමේ ජාල පද්ධතියක් ඉදිකිරීම	26.64	1.33
3	[2011-08]	පින්තවල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා එහි සේවා ගොඩනැගිලිවලට අභ්‍යන්තර විදුලි හා නල මාර්ග කටයුතු ඉදිකිරීම	26.01	1.30
4	[2011-08]	පින්තවල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා එහි සේවා ගොඩනැගිලිවලට අධි ව්‍යුහාත්මක ඉදිකිරීම්	119.57	5.98
5	[2010-66]	මොටුව විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු ජල කළමනාකරණය සඳහා වූ මදන්පීන් සිං මධ්‍යස්ථානයේ ගොඩනැගිලි ව්‍යාපෘතිය ඉදිකර නිම කිරීම	37.86	2.27
6	[DM-968]	ශ්‍රී ලංකා රේගුව සඳහා දන්ත, හඩ සැකිලි, ව්‍යුහ කේබල් සහ කි.වො. 200 නිර්බාධ බල සැපයුම් පද්ධතිය සැපයීම, සවිකිරීම, ස්ථාපනය කිරීම, පරීක්ෂා කිරීම හා ප්‍රතිකර්ම කටයුතු ඉටු කිරීම	136.32	6.82
7	[2008-82]	මොරටුව ලංකා ජර්මානු කාර්මික පුහුණු ආයතනය සඳහා වායු සම්කරණ හා ශීතකරණ ගොඩනැගිල්ලක් ඉදිකිරීම	51.05	3.06
8	[2011-45]	කුලියාපිටියේ ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය සඳහා එහි ව්‍යවහාරික විද්‍යා පීඨයේ ගොඩනැගිල්ල ඉදිකර නිම කිරීම II වන පියවර	43.22	2.59
9	[2006-39]	කුලියාපිටියේ ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය සඳහා එහි ව්‍යවහාරික විද්‍යා පීඨයේ ගොඩනැගිල්ල ඉදිකර නිම කිරීම - II වන පියවර / II වන අදියර	27.47	1.65
10	[2006-40]	මාකදුර ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ පඳු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය සඳහා වූ ගොඩනැගිල්ල ඉදිකර නිම කිරීම - II වන පියවර / II වන අදියර	28.55	1.43
එකතුව			646.16	33.90

යන්ත්‍රෝපකරණ කාණ්ඩය

කළමනාකරණයේ ප්‍රධාන සාමාජිකයෝ

- | | | |
|---------------------------|---|--------------------------------------|
| ඩබ්.ඒ.පී.කේ. නිගාන්ත මහතා | - | නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී |
| කරුණාසිංහ මහතා | - | මුදල් කළමනාකරු (ගණකාධිකාරී වැඩ ආවරණ) |
| එන්.එස්. සිවනාදන් මහතා | - | කළමනාකරු (මෙහෙයුම්) |
| එස්. ජනකකුමාර් මහතා | - | කළමනාකරු (නඩත්තු) |
| ආර්.එස්.පී. ජයදාස මහතා | - | වැ.බ. කළමනාකරු (පිරිස් හා පාලන) |



ප්‍රධාන ක්‍රියාකාරකම්

- ❖ සහභාගිත්ව ඒකාබද්ධ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සැලසුම් හා ඒවා ක්‍රියාවට නැංවීම (මාර්ග, ජලය හා සනීපාරක්ෂාව යනාදිය)
- ❖ යන්ත්‍රසූත්‍ර කුලියට දීම (ඉදිකිරීම් හා පස් පෙරලීමේ යන්ත්‍ර)
- ❖ සුළු පරිමාණ ඉදිකිරීම් හා වාරි ව්‍යාපෘති
- ❖ කැලෑ එළිකිරීම
- ❖ පැරණි ගොඩනැගිලි කඩාදමා සුන්බුන් ඉවත් කිරීම
- ❖ අලි බාධක වැට නිර්මාණය කර සකසා ඉදිකිරීම
- ❖ වානේ සැකසුම් හා ඒවා ඉදිකිරීමේ වැඩ කටයුතු

ප්‍රගති සමාලෝචනය

2014 වර්ෂය තුළ පිරිවැටුම රු.මි. 426 ක් වූයේය. යන්ත්‍රෝපකරණ අංශය 2014 වසර තුළ සිය පිරිවැටුමෙහි ක්‍රමික වර්ධනයක් විද්‍යාමාන කර ඇත. 2014 වර්ෂය තුළ එහි ආදායම රු.මි. 459.9 ක් ලෙස වාර්තා වූ අතර 2013 දී එම ප්‍රමාණය රු.මි. 434 ක් වූයේය.

යන්ත්‍රෝපකරණ කුලියට දීමෙන් පමණක් මෙම අංශයේ පිරිවැය හා පොදු කාර්ය වියදම් පිරිමසා ගත නොහැකි බව නිරීක්ෂණය විය. එහෙයින්, අංශයට අයත් ව්‍යාපාරික කටයුතු සිවිල් ඉදිකිරීම්, වාරි කටයුතු හා ජල සම්පාදන යටිතල සංවර්ධනය වැනි වැඩ ඉල්ලුම් සම්භාවිතාවක් සහිත ක්ෂේත්‍ර කරා විවිධාංගීකරණය කෙරිණි.

මේ අනුව, මෙම උපාය මාර්ගික වැඩපිළිවෙල සාර්ථකත්වයට පත්වූ අතර එමගින් කණ්ඩායමේ මෙහෙයුම් කාර්ය සමාපන මට්ටමක් කරා ගෙන ඒමට හැකි විය. එසේ වුවද, ඉදිරි උපාය මාර්ගික දිශානතිය තුළින් අංශයේ ව්‍යාපාරික පැවැත්ම සහතික වනු පිණිස වූ බහු නිපුණතා මානව ප්‍රාග්ධනය සහිතව විවිධාංගීකරණය වූ ව්‍යාපාර ක්ෂේත්‍ර ඔස්සේ කටයුතු කරමින් එහි මුඛ්‍ය ප්‍රවණතා කාර්ය ඉහළ නංවා ගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.



මානව සම්පත් හා පාලන අංශය

2014 වර්ෂය අවසාන වන විට සංස්ථාවේ මුළු සේවක සංඛ්‍යාව 3042 ක් විය. එයින් 2508 දෙනෙකු ස්ථිර කාර්ය මණ්ඩලයට අයත් වූ අතර 534 දෙනෙකු කොන්ත්‍රාත් පදනම මත සේවය කළ සේවකයන් විය.

02. ඒ අනුව, පසුගිය තෙවර්ෂය තුළ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් බෙදීගිය ආකාරය පහත දැක්වෙන ප්‍රකාශය මගින් විද්‍යාමාන වේ.

තනතුර	2014		2013		2012	
	ස්ථිර	කොන්ත්‍රාත්	ස්ථිර	කොන්ත්‍රාත්	ස්ථිර	කොන්ත්‍රාත්
සභාපති/උප සභාපති		2	-	2	-	2
ක්‍රියාකාරී අධ්‍යක්ෂක		1		1		1
සාමාන්‍යාධිකාරී		1		1		1
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (තැනීම)	1	-	-	-	1	-
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඉ. උපාංග)	1	-	1	-	1	-
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (යා.හා විදුලි)	-	-	-	1	-	1
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (උපදේශන)	-	-	1	-	-	-
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මා.ස. හා පාලන)	-	1	-	1	-	1
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්)	-	1	-	-	-	1
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වි.මෙ. ඒකකය)	-	1	-	1	-	1
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (යන්ත්‍රෝපකරණ)	-	1	-	-	1	-
කළමනාකරු (මුදල්)	1	-	-	-	1	-
කළමනාකරු (තැනීම)	1	-	1	-	1	-
ප්‍රධාන ඉංජිනේරු (සැලසුම්)	1	-	1	-	1	-
ප්‍රධාන ඉංජිනේරු (විදුලි)	-	1	-	-	-	-
ප්‍රධාන ඉංජිනේරු (යාන්ත්‍රික)	-	1	-	-	1	-
ප්‍රධාන ඇස්තමේන්තුකරු	-	-	-	-	-	-
ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු (වායු සමීකරණ)	-	-	-	-	-	1
ඉංජිනේරු (තොරතුරු තාක්ෂණ)	-	-	-	-	-	-
ඉංජිනේරු (සිවිල් / යාන්ත්‍රික / විදුලි)	116	44	88	86	75	78
වාස්තු විද්‍යාඥ	28	1	25	5	19	13
ප්‍රමාණ සමීක්ෂක	17	07	10	18	09	20
ගණකාධිකාරී	09	01	05	05	06	05
පරිපාලන නිලධාරී	22	1	22	-	22	03
අනෙකුත් විධායක නිලධාරීන්	12	68	26	82	29	74

ජ්‍යෙෂ්ඨ අධිකාරී (සිවිල් යාන්ත්‍රික විදුලි)	15	-	23	-	24	-
අධිකාරී (සිවිල් යාන්ත්‍රික විදුලි)	42	99	30	170	37	141
සැලසුම්කරු/ සහකාර ප්‍රමාණ සමීක්ෂක	50	137	54	144	48	108
වැඩනායක	46	49	44	56	45	42
ලිපිකරු හා සමාන්තර ශ්‍රේණි	444	47	263	184	248	157
ආරක්ෂක සේවක	154	03	135	20	142	23
අර්ධ පුහුණු සේවක	118	05	84	47	90	28
පුහුණු සේවක	855	14	654	100	666	69
නුපුහුණු සේවක	575	48	545	156	624	141
උප එකතුව	2508	534	2012	1080	2090	911
මුළු එකතුව	3042		3092		3001	

03. 2014 වසර තුළ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල පිළිසකර කෙරුණු අතර ඒ හා සමගාමීව මානව සම්පත් අංශය ද අලුත්වැඩියාවට ලක්විය.

04. යන්ත්‍රෝපකරණ කණ්ඩායමේ සාමාජිකයන් 5 දෙනෙකු ද ඇතුළත්ව අයදුම්කරුවන් 35 දෙනෙකු හට සෑම මාසයකදීම ආපදා ණය ගෙවීම සඳහා කටයුතු කර ඇත. 2014 ඔක්තෝබර් මාසයේ සිට එක් ලයිස්තුවක් යටතේ සියලුම ආපදා ණය අයදුම්පත් සකසා ගෙවීමට ද කටයුතු කර ඇත. දිගු කාලයක් තිස්සේ පොරොත්තු ලේඛනයක රැඳී සිටිනවාට වඩා මසක කාලයක් ඇතුළත සියලු ආපදා ණය ඉල්ලුම්පත් සැකසීමට හැකිවීම මානව සම්පත් හා පාලන අංශය ලද ජයග්‍රහණයකි.

05. ඉකුත් වසරේදී මෙන්ම අලුත් අවුරුදු දීමනා වශයෙන් රු.5000 ක මුදලක් ගෙවීමට කටයුතු කරන ලදී.

06. මෙම වසරේදී ද ප්‍රසාද දීමනා වශයෙන් රු. 10,000 ක මුදල් ගෙවීමට කටයුතු කෙරිණි.

07. වසර තුළ සියලුම ඉංජිනේරුවන්, අධිකාරිවරුන්, වාස්තු විද්‍යාඥයන්, ප්‍රමාණ සමීක්ෂකයන් හා වැඩ නායකයන් ඇතුළු කාර්මික කාර්ය මණ්ඩලයවල සාමාජික සාමාජිකාවන් 76 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කරන ලදී. කාර්ය මණ්ඩල සාමාජිකයන් 57 දෙනෙකු පමණ පිරිසක් සඳහා තනතුරු නාම ලබාදී ඇති අතර සාමාජිකයන් 19 දෙනෙකු හට අදාළ වැටුප් පරිමාණ නියම කර ඇත. ඉන් 4 දෙනෙකු හට කාර්යභාර පවරා තිබේ.

08. කාර්මික නොවන ශ්‍රේණිවල කොන්ත්‍රාත් හා ස්ථිර සේවක සේවිකාවන් සඳහා ස්ථිර කිරීමේ හා උසස්වීම් ප්‍රදානය පිණිස අයදුම්පත් කැඳවීමට කටයුතු කර ඇත.

09. ජාතික වෘත්තීය පුහුණු සහතිකය ලබාගැනීම සඳහා පහළ ශ්‍රේණිවල පසුවන කාර්ය මණ්ඩල සාමාජිකයන් දිරි ගැන්වීමේ කටයුතු ද සිදුකර ඇත.

10. 2014 අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කළ යුතු පරිදි 2014.11.12 දිනැතිව නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන වකුලේඛ 25/2014 අනුව කටයුතු කරමින් සේවක සේවිකාවන් 500 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සඳහා පත්වීම් ද, 100 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සඳහා තනතුරු නාම ද ප්‍රදානය කරනු ලැබ තිබේ.

11. 2014 දෙසැම්බර් මස 31 වන දින විට සංස්ථාවේ කාර්ය මණ්ඩලය පහත දැක්වෙන පරිදි වූයේය.

- i. ස්ථීර - 2508
- ii කොන්ත්‍රාත් පදනම - 534
- එකතුව - 3042

12. මානව සම්පත් හා පාලන අංශයේ කාර්ය මණ්ඩලය පහත දැක්වෙන අයවරුන්ගෙන් සමන්විත විය.

- i. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත් හා පාලන)
- ii. කළමනාකරු (පාලන)
- iii. සහකාර පිරිස් කළමනාකරු
- iv. නීති නිලධාරී
- v. සහකාර නීති නිලධාරී
- vi. ප්‍රධාන ආරක්ෂක නිලධාරී
- vii. පරිපාලන නිලධාරී
- viii. ලේකම් කටයුතු සහකාර
- ix. කළමනාකරණ සහකාර
- x. පොත් බඳින්නා / ලේඛන භාරකරු
- xi. පණිවිඩකරු
- xii. විදුලි සෝපාන ක්‍රියාකරු
- xiii. කාර්යාල කාර්ය සහයක
- xiv. පුහුණු හා තුළුපුණු සේවක

මේ අනුව, මානව සම්පත් හා පාලන අංශයේ කාර්ය මණ්ඩලය සාමාජික පිරිස 67 දෙනෙකුගෙන් සමන්විත වේ.



අභ්‍යන්තර විගණන අංශය

කළමනාකරණයේ ප්‍රධාන සාමාජිකයෝ

කේ.ඒ. ප්‍රභාත් මහතා - ප්‍රධාන අභ්‍යන්තර විගණක

අභ්‍යන්තර විගණන වාර්තාව

සමාලෝචිත වර්ෂය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අභ්‍යන්තර විගණන සැලැස්ම අනුමැතිය සඳහා විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

2014 වසර තුළ ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයා විසින් කළමනාකරණය වෙත විගණන වාර්තා 65 ක් ඉදිරිපත් කර ඇත. සම්පිණ්ඩනය කරන ලද විගණන වාර්තා විගණන හා කළමනාකරණ කමිටුව වෙත සෑම කාර්තුවක් තුළදීම ඉදිරිපත් කරනු ලැබ ඇත.

2014 වසර තුළ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් හතරක් පවත්වා ඇති අතර අභ්‍යන්තර විගණන වාර්තාවල සම්පිණ්ඩනය කරන ලද පිටපත් විගණන හා කළමනාකරණ කමිටුව වෙත යවා ඇත.

පූර්ව විගණන පරීක්ෂණ

සේවකයන්ගේ අවසාන ගෙවීම් (188), සේවකයන්ට ගෙවිය යුතු පාරිතෝෂික (58) හිමිකම් නොපෑ සහතික (151) සහ උප කොන්ත්‍රාත් අවසාන ගෙවීම් (173) යනාදිය සම්බන්ධයෙන් පූර්ව විගණන පරීක්ෂණ පවත්වා ඇත.

සමාලෝචිත වසර තුළ අභ්‍යන්තර විගණන නිලධාරීන් ප්‍රතික්ෂේපිත භාණ්ඩ ඇණවුම් මණ්ඩල රැස්වීම් 25 කට හා ලංසු විවෘත කිරීම් 261 කට සහභාගි වී ඇත.

මුදල් අංශය

කළමනාකරණයේ ප්‍රධාන සාමාජිකයෝ

- | | |
|--|------------------------------------|
| එම් එච්. සේනවීර මයා | - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) |
| පී.එම්.ඒ. කරුණාසිංහ මයා, | - කළමනාකරු (මුදල්) |
| බී.එල්. කේ දයානි මිය | - ගණකාධිකාරී (ගෙවීම්) |
| එස්.ඒ.එම්.ඒ.බී.ජේ.කේ. සේනාරත්න මිය | - ගණකාධිකාරී (මුදල්) |
| නිලූපා ඩිල්සාරා මිය | - ගණකාධිකාරී (වැටුප් / වේතන) |
| බන්දුල යෝදිස්වර මයා | - ගණකාධිකාරී (ඉදිකිරීම්) |
| කේ.බී.ජී.එච්.එන්. කාරියවසම් මයා | - ගණකාධිකාරී (ඉදිකිරීම් උපාංග) |
| ටී.එස්. අප්සරා රොහන් මිය | - ගණකාධිකාරී (කාර්මික හා විදුලි) |
| එම්.එම්. අනෝරත්න මයා | - ගණකාධිකාරී (උපදේශන) |
| කේ.ඩබ්ලිව්.එම්.එල්.ඩී. කීර්තිරත්න මෙනවිය | - ගණකාධිකාරී |
| මානෙල් ද සිල්වා මෙනවිය | - ගණකාධිකාරී (උපකරණ හා යන්ත්‍ර) |
| ගමුනදි ඩයනා මිය | - ගණකාධිකාරී (විශේෂ මෙහෙයුම්) |

ගිණුම් තැබීමේ පද්ධතිය තුළ කාර්යසාධනය තවදුරටත් ඉහළ නංවමින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ඉතිහාසයේ ප්‍රථම වරට මුදල් පාදක ගනුදෙනු සිදු කිරීමේ මෙතෙක් පැවති මිනිස් ක්‍රියාකාරිත්ව ක්‍රමය වෙනුවට පරිගණක පද්ධතියක් හරහා විද්‍යුත් ක්‍රියාකාරිත්ව ක්‍රමයක් කරා පරිවර්තනය වීම තුළින් එම ගනුදෙනු ඉටු කිරීම මුදල් අංශය අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණයක් වූයේය. පරිගණක පද්ධතිය හරහා උද්පාදිත නිල කුවිතාන්සි නිකුත් කිරීම, වෙක්පත් ලිවීම යනාදී කටයුතු තුළින් සේවාදායක සැමට මෙන්ම ආයතනයට ද ඉන් ප්‍රතිලාභ සැලසී ඇත.

පොදු ලෙජරයක් මත පදනම් වූ පද්ධතියේ සහයත් සමඟ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන මූල්‍ය ප්‍රකාශවල හා තොරතුරුවල ගුණාත්මක භාවය පවත්වා ගනු පිණිස අදාළ ගිණුම් වාර්තා සැසඳුම, තහවුරු කිරීම හා විශේෂණය කිරීම යන ක්‍රියාමාර්ග තුළින් තවදුරටත් නිවැරදි කෙරේ.





විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வாளர் தலைமை அபிபதி திணைக்களம்
AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය
எனது இல.
My No. }

සිරිමත්/ස/එස්ටීසී /1/14/23
මගේ අංකය
உமது இல.
Our No. }

දිනය
திகதி
Date }

2016 සැප්තැම්බර් 30 දින

සභාපති,

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

යථෝක්ත වාර්තාව මේ සමඟ එවා ඇත.

එච්.එම්.මාහීපා විජේසිංහ

විගණකාධිපති.

- පිටපත් :-
1. ලේකම් , නීවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය.
 2. ලේකම් , මුදල් අමාත්‍යාංශය.





විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வாளர் தலைமை அறிப்பதி திணைக்களம்
AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය } සිරිඵන්/සී/එස්ටීසී /1/14/25 } මගේ අංකය
 எனது இல. } உமது இல. } Your No.

දනය } 2016 සැප්තැම්බර් 30 } දින
 திகதி } Date

සහාපති,
 ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ 29(2) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර සංස්ථාවේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතුයැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක් සංස්ථාවේ සහාපති වෙත 2016 මැයි 12 දින නිකුත් කරන ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම.

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.



1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිති වලට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාරධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම් වලදී අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සංස්ථාවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරණ මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 අභිතකර මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලට ගැලපීම් කර තිබුණේ නම් අනුගාමී මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බොහොමයක් මූලිකාංග වලට ප්‍රමාණාත්මක ලෙස බලපෑ හැකිව තිබුණි.



2. මූල්‍ය ප්‍රකාශන

2.1 අභිනකර මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත් බව හේතුවෙන් 2014 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු නොකරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම.

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් ගිණුම්කරණ ප්‍රමිති වලින් බැහැරවීමේ අවස්ථා නිරීක්ෂණය විය.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 01

වත්කම් හා වගකීම් ගිණුම් වල ශේෂයන් එකිනෙකට හිලවී නොකළ යුතු වුවද, සමාලෝචිත වර්ෂය අවසානයට වූ රු.මිලියන 141 ක වගකීම් ගිණුම් වල අසාමාන්‍ය හර ශේෂයක් සහ රු.මිලියන 59 ක වත්කම් ගිණුම්වල අසාමාන්‍ය බැර ශේෂයක් එකිනෙකට හිලවී කර තිබූ බැවින් මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබූ 2014 දෙසැම්බර් 31 දිනට වූ ජංගම බැරකම් හා ජංගම වත්කම් එම වටිනාකම් වලින් අඩුවෙන් දක්වා තිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 02

තොගය පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගය යන වටිනාකමින් අඩු අගයට අගය කළ යුතු වුවද, සංස්ථාව විසින් 2014 දෙසැම්බර් 31 දිනට පැවති නිම් ද්‍රව්‍ය තොග සහ අමුද්‍රව්‍ය තොග පිරිවැය වටිනාකමට ගිණුම් වලට ගෙන තිබුණි.



(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 08

ජංගම නොවන වත්කම් සඳහා ඵලදායී ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් පිරිවැය රු.මිලියන 57.3 ක් වූ ස්ථාවර වත්කම් අයිතම 3047 ක් සම්පූර්ණයෙන් ක්ෂය කර ඇතත් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතුණි. ඒ අනුව ඇස්තමේන්තුගත දෝෂය ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.

(ඈ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 19

ඉකුත් වසරෙහි සිදුකල ආයු ගණන ආගණන වාර්තාව සඳහා පාදක වූ උපකල්පනයන් සමාලෝචිත වර්ෂයේදී ද, නොවෙනස්ව පැවති බව සලකා පාරිතෝෂික දීමනා වෙනුවෙන් කිසිදු වෙන් කිරීමක් සිදුකොට නොතිබුණි. එසේ වුවද, එම උපකල්පනයන් අතුරින් සංස්ථාවේ සේවක පිරිවැටුම මෙන්ම සේවකයින්ගේ සේවා කාලය යනා දී මූලික නිර්නායකයන් සමාලෝචිත වර්ෂයේදී ද සැලකිය යුතු ලෙස විචලනය වී තිබුණි.

(ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 37

නිශ්චිතව හඳුනාගත හැකි බැඳීම් වෙනුවෙන් අසම්භාව්‍ය බැරකම් සඳහා වෙන් කිරීමක් සිදු කල යුතු වුවද, සංස්ථාවට එරෙහිව පවරා තිබූ නඩු 02 කට අදාළව රු.මිලියන 24.9 ක් සඳහා මූල්‍ය ප්‍රකාශන වල කිසිදු වෙන් කිරීමක් සිදුකොට නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට වූ ණයගැති ශේෂයේ රු.මිලියන 501.3 ක අසාමාන්‍ය බැර ශේෂයක් වූයෙන් එදිනට ණයගැති වටිනාකම එම ප්‍රමාණයෙන් උභය ගණනය වී තිබුණි.
- (ආ) සංස්ථාවේ එක් එක් අංශයන් අතර අන්තර් දෙපාර්තමේන්තු ජංගම ගිණුම් නිවැරදිව සැසඳුම් නොකිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසානයට



රු.මිලියන 12.8 ක අන්තර් දෙපාර්තමේන්තු ජංගම ගිණුම් හර ශේෂයක් මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණි.

- (ඇ) අවසන් තොගය අගය කිරීමේ දී හඳුනා ගත් එකතු වටිනාකම රු.මිලියන. 20.8 ක් වූ තොග හානි සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන වල ගැලපීම් කර නොතිබුණි.
- (ඈ) සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට ගෙවිය යුතු එකතුව රු.මිලියන 184.7 ක් ගිණුම් ගත කර නොතිබුණි.
- (ඉ) සංස්ථාවේ ගොඩනැගිලි කුලියට දීමෙන් සීමෙන් සමාගමෙන් හා ලංකා සීමෙන් සංස්ථාවෙන් පිළිවෙලින් ලැබිය යුතු කුලී හා අනෙකුත් ගාස්තු රු. 2,130,556 ක් අඩුවෙන් හා රු. 710,677 ක් වැඩියෙන් ගිණුම් ගත කොට තිබුණි.
- (ඊ) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන අනුව කෙරිගෙන යන වැඩ ව්‍යාපෘති වෙනුවෙන් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු රු.මිලියන 1,933.7 ක් හා ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු රු.මිලියන 2,454.5 ක් අඩුවෙන් ගිණුම් ගත කොට තිබුණි.
- (උ) පසුගිය වර්ෂයන්ට අදාළ ව්‍යාපෘති 05 කට අදාළ රු.මිලියන 6.95 ක අලාභයක් සහ ව්‍යාපෘති 09 කට අදාළ රු.මිලියන 15.43 ක ලාභ අතිනානුයෝගීව ගිණුම්ගත නොකර සමාලෝචිත වර්ෂයේ ලාභයට ගලපා තිබුණි.
- (ඌ) ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2014 දෙසැම්බර් 31 දිනට විලම්භිත බදු වත්කම ගණනය කිරීම සඳහා යොදාගත් තාවකාලික බදු වෙනස්කම්හි එකතුව රු.මිලියන 392.5 ක් වූ අතර ඒ මත වන තාවකාලික බදු බලපෑම වෙනුවෙන් ආදායම් ප්‍රකාශයට බැරකරන ලද බදු අධි වෙන්කිරීම රු. මිලියන 32.87 ක් විය. විගණනයට අනුව තාවකාලික බදු වෙනස්කම් හි එකතුව රු. මිලියන 190.8 ක් වූ අතර ඒ අනුව වර්ෂයට අදාළ ගැලපිය යුතු බදු අධි වෙන්කිරීම රු. මිලියන 8.7 ක් විය. ඒ අනුව ස්ථාවර වත්කම්වලට අදාළ විලම්භිත බදු සඳහා වූ තාවකාලික වෙනස සහ ඉදිරියට ගෙන යන ලද බදු අලාභ වටිනාකම් නිවැරදිව ගණනය



නොකිරීම මත වර්ෂයේ ලාභයට ගලපන ලද අධි බදු වෙන්කිරීම සහ විලම්භිත බදු වත්කම රු. මිලියන 24.2 කින් අධි ගණනය වී තිබුණි.

- (ඵ) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එවන ලද තක්සේරු දැන්වීම් වාර්තා අනුව එකතු කළ අගය මත බදු, ජාතිය ගොඩනැගීමේ බදු, උපයන විට ගෙවීම්, පිරිවැටුම් බදු, ආරක්ෂක බදු, ජාතිය රැකගැනීමේ දායකය යනාදී බදු කාණ්ඩ යටතේ පැහැර හැරී බදු ලෙස රු.මිලියන 148.5 ක් ද ඊට අදාළ දඩමුදල් ලෙස රු.මිලියන. 40.5 ක් ද සමාලෝචිත වර්ෂය අවසානයට ගෙවීමට සිදු වී තිබුණ ද, මූල්‍ය ප්‍රකාශන වල රු.මිලියන. 3.7 ක් සඳහා පමණක් දඩ මුදල් ප්‍රතිපාදනය කර තිබුණි.
- (ඵ) ණයගැති භානිකරණ වටිනාකම් ගණනය කිරීම සඳහා යොදාගත් කේවල ණයගැතියන් 81 දෙනෙකුගේ එකතු වටිනාකම රු. මිලියන 27.6 ක් සඳහා රු. මිලියන 122.7 ක් ණය ගැති භානිකරණය වෙනුවෙන් ප්‍රතිපාදනය කිරීම හේතුවෙන් රු. මිලියන 95.1 ක අධි වෙන්කිරීමක් කර තිබුණි.

2.2.3 පැහැදිලි නොකළ වෙනස්කම්

විලම්භිත බදු ගණනය කිරීම් සඳහා යොදා ගත් දේපල පිරියත හා උපකරණයන්හි තාවකාලික වෙනස සඳහා විගණනය වෙත ඉදිරිපත් කරන ලද උපලේඛණය අනුව ශේෂය රු. මිලියන 92.55 ක් වුවද විගණනයේ දී සිදු කරන ලද ගණනය කිරීම් අනුව එය රු. මිලියන 364.69 ක් වූයෙන් රු. මිලියන 272.14 ක වෙනසක් නිරීක්ෂණය විය.

2.2.4 නොසැසඳූ පාලන ගිණුම්

මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති ශේෂයන් ඊට අදාළ උපලේඛන හා ලෙජර් ගිණුම් ශේෂයන් සමඟ සැසඳීමේ දී පහත සඳහන් නොසැසඳීම් දක්නට තිබුණි.



අයිතමය	මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය රු.මිලියන	උපලේඛනය අනුව ශේෂය රු.මිලියන	ලෙජර් ගිණුම් අනුව ශේෂය රු.මිලියන
ගෙවිය යුතු එකතු කළ අගය මත බදු	319.2	362.3	-
අනෙකුත් ලැබිය යුතු ආදායම්	97.8	-	73.9
උපවිත වියදම් හා අනෙකුත් වෙන්කිරීම්	1,133.8	-	1,143.7
ගෙවන ලද පාරිකෝෂික දීමනා	10.1	14.3	-
වෙළෙඳ ණයහිමියෝ	810.5	811.2	-

2.2.5 විගණනය සඳහා සාක්ෂි නොවීම.

පහත සඳහන් රු.මිලියන 7,082.41 ක් වටිනා ගිණුම් විෂයයන් ඉදිරියෙන් දැක්වෙන සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.

ගිණුම් විෂයය	වටිනාකම (රු.මිලියන)	ඉදිරිපත් නොවූ සාක්ෂි
(අ) නාරාහේන්පිට පෙරසවි අංගනය වෙනත් ස්ථානයකට ගෙන යාමෙන් වූ මූලධන ලැබීම	22.65	ලැබීම් ප්‍රභවය සහ පැවරුම් ලේඛන ඇතුළත් ලිපිගොනු
(ආ) රඳවා ගැනීම් බදු	62.71	රඳවා ගැනීම් බදු සහතික පත්‍ර පිටපත්
(ඇ) බැංකු ගිණුම් අංක 6437 හා 6662 ට අදාළ ගෙවීම්	39.00	ගෙවීම් වවුචර පත්‍රිකා



(ඇ)	ණයගැනී වටිනාකමින් අඩුකරන ලද භාණ්ඩ හා සේවා බදු හා එකතු කළ අගය මත බදු	998.12	} උපලේඛන
(ඉ)	වෙළෙඳ සහ අනෙකුත් ණයහිමි ශේෂය	320.7	
(ඊ)	විදේශ ගැණුම් පාලන ගිණුම	40.4	
(උ)	ආපසු ගෙවිය යුතු ටෙන්ඩර් තැන්පත්	98.47	
(ඌ)	උපවිත වියදම් සඳහා වෙන් කිරීම්	788.46	
(එ)	ඉදිරියට කළ ගෙවීම්	20.47	
(ඵ)	අවසන් තොග	17.26	වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ වාර්තා
(ඹ)	බැංකු ගිණුම් ශේෂ - විදේශීය	7.84	බැංකු සනාථ කිරීම්, බැංකු ප්‍රකාශන, බැංකු සැසඳුම්, භාර උපදෙස් පත්‍රිකා
(ඹ)	බැංකු ගිණුම් ශේෂ - දේශීය		
(i)	ජංගම ගිණුම් සහ ඉතුරුම් හා කාලීන තැන්පතු	49.77	ඉතුරුම් තැන්පතු සහතිකපත් හෝ පාස්පොත් පිටපත්, බැංකු ශේෂ තහවුරු කිරීම් ලිපි



(ii) බැංකු අයිතව	0.98	ශේෂ තහවුරු කිරීම් ලිපි
(ක) වෙළෙඳ ණයගැති ශේෂය	4,545.65	ශේෂ සනාථ කිරීම්
(භ) සැපයුම්කරුවන්ට ගෙවූ අත්තිකාරම් සහ සේවා අත්තිකාරම්	17.79	උපලේඛන හා කාල විශ්ලේෂණ
(ජ) ගනුදෙනුකරුවන්ගෙන් ලද මුදල්	52.14	උපලේඛන හා කාල විශ්ලේෂණ

	7,082.41	
	=====	

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්.

 පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය අවසානයට පැවති රු. මිලියන 4,545.9 ක වෙළඳ ණයගැති ශේෂයෙන් සියයට 95 කට වැඩි ප්‍රමාණයක් රාජ්‍ය ආයතන වලින් ලැබිය යුතුව තිබූ අතර ඉන් රු. මිලියන 1,907.9 ක් වර්ෂ 03 කට වඩා කල් ඉකුත් වූ ශේෂ විය.
- (ආ) ඉහත ණයගැති ශේෂය තුළ ඉදිකිරීම් හා ඉදිකිරීම් උපාංග අංශ විසින් සිදු කරන ලද ව්‍යාපෘති 07 ක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් 2011 වර්ෂයේ සිට ලැබිය යුතු රු. මිලියන 1,044.7 ක් 2014 දෙසැම්බර් 31 දින දක්වා අය වී නොතිබුණු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන අනුව උකස් වූ ව්‍යාපෘති වෙනුවෙන් සංස්ථාවට ගෙවිය යුතු වටිනාකම රු. මිලියන 567.6 ක් වූයෙන් ඒ අතර රු. මිලියන 477.1 ක වෙනසක් පැවතුණි.
- (ඇ) යාන්ත්‍රික හා විදුලි අංශයේ ණයගැති අපහායනය සඳහා වෙන් කිරීම් මුළු ණයගැති වටිනාකමින් සියයට 87 ක් වැනි ඉහල මට්ටමක පැවතුණි.



- (ඇ) කඩ කාමර 97 කින් සමන්විත මරදාන මගී පාලමෙහි ඉදිකර තිබූ කඩ සංකීර්ණයෙන් සමාලෝචිත වර්ෂයේ අවසානයට හා 2015 ජූලි 30 දිනට පිළිවෙලින් රු. මිලියන 1.04 ක් හා රු. මිලියන 0.9 ක කුලී ආදායමක් ලැබිය යුතුව තිබුණි.
- (ඉ) මරදාන මගී පාලමෙහි ප්‍රචාරණ දැන්වීම් පුවරු සඳහා වූ ඉඩ ප්‍රමාණය තරගකාරී මිල ගණන් කැඳවීමකින් තොරව පෞද්ගලික ආයතනයකට ලබා දී තිබුණු අතර එම ආයතනය නැවත එම ඉඩ ප්‍රමාණය පෞද්ගලික ආයතනයක් වෙත කුලියට දී රු. 600,000 ක මුදලක් ලබා ගෙන තිබුණ ද, එම මුදල් සංස්ථාවට ලබා ගැනීම සඳහා විධිමත් පියවරක් ගෙන නොතිබුණි.
- (ඊ) සංස්ථාවේ ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීම පිණිස දින 30 ක් ඇතුළත පියවීමේ පදනමින් මත සැපයුම්කරුවන් වෙත ලබා දී තිබූ ඇණවුම් මත වෙක්පත් අත්තිකාරම් ගිණුමේ සමාලෝචිත වර්ෂය අවසානයට ශේෂය මිලියන 412.8 ක් වූ අතර ඉන් රු. මිලියන 239.6 ක් වර්ෂයක කාලයක් ඉක්ම වූ ඒවා විය.
- (උ) සංස්ථාවේ ප්‍රධාන ගොඩනැගිල්ලෙහි කොටසක් ලංකා සීමෙන්ති සමාගමට 2007 ජනවාරි 01 සිට 2008 දෙසැම්බර් 31 දින දක්වා සහ ශ්‍රී ලංකා සීමෙන්ති සංස්ථාවට 2007 ජනවාරි 01 සිට 2009 දෙසැම්බර් 31 දින දක්වා කුලී පදනම මත ලබා දී තිබූ අතර සමාලෝචිත වර්ෂය අවසානයට ඒ සඳහා ලැබිය යුතු කුලී වටිනාකම හා අනෙකුත් ගාස්තු පිළිවෙලින් රු.මිලියන 21.7 ක් හා රු.මිලියන 8.5 ක් විය. එසේ වුවද, මෙම වටිනාකම් අයකර ගැනීම සඳහා කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොතිබුණි.
- (ඌ) ඉදිකිරීම්, ඉදිකිරීම් උපාංග, යාන්ත්‍රික හා විදුලි, යන්ත්‍රෝපකරණ හා උපාංග යන අංශවල ව්‍යාපෘති 71 ක් සඳහා 2005 වර්ෂයේ සිට රු.මිලියන 208.8 ක සමුච්චිත පිරිවැයක් දරා තිබුණු නමුත් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ලැබිය යුතු මුදල් අයකර ගැනීම සඳහා ඉන්වොයිස් ඉදිරිපත් කර නොතිබුණි. මෙම ව්‍යාපෘති අතුරින් ව්‍යාපෘති 15 ක් ආරම්භ කොට වසර 03 ඉක්මවා තිබුණි.



- (ඵ) 2012 වර්ෂයේ සිට ගෙවිය යුතු ආර්ථික සේවා ගාස්තු ලෙස මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබූ රු.මිලියන 19.9 ක් සමාලෝචිත වර්ෂය අවසානයට ද, නිරවුල් කර නොතිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වැඩ නිම වී තිබූ ව්‍යාපෘතීන්හි කොන්ත්‍රාත්කරුවන් විසින් රඳවා ගත් මුදල් හා අත්තිකාරම් එකතුව රු.මිලියන 1,512.7ක වටිනාකමින් රු.මිලියන 931.2 ක් වසර තුනකට වඩා පැරණි වූ අතර ඒවා අයකර ගැනීමට විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.
- (ඇ) උපකොන්ත්‍රාත්කරුවන් වෙත ලබා දෙන වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් මුදල් නියමිත කාලපරිච්ඡේදය තුළ නිරවුල් නොකිරීම නිසා ගිණුම් වල ඉදිරියට ගෙනවිත් තිබූ අතර එම ගිණුමේ 2014 දෙසැම්බර් 31 දිනට ශුද්ධ වටිනාකම රු.මිලියන 414.1 ක් විය. මෙයින් රු.මිලියන 413.2 ක් වසර තුනක් ඉක්මවා තිබුණු අතර ශ්‍රම උපකොන්ත්‍රාත්කරුවන් සඳහා ලබා දී තිබුණු අත්තිකාරම් වටිනාකමින් 2014 දෙසැම්බර් 31 දිනට නිරවුල් නොවූ අත්තිකාරම් ශේෂය රු.මිලියන 195.1 ක් විය.

2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම.

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම
-----	-----

- (අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 14 (1) වන වගන්තිය සංස්ථාව විසින් වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සමඟ වාර්ෂික වාර්තාවේ කෙටුම්පතක් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.



(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික
 සමාජවාදී ජනරජයේ මුදල්
 රෙගුලාසි සංග්‍රහය

(i) මුදල් රෙගුලාසි 396

නිකුත් කල නමුත් උපලබ්ධි නොවූ මාස 06 ඉක්මවූ එකතුව රු.මිලියන 7.9 ක් වටිනා වෙක්පත් 69 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසිය ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

(ii) මුදල් රෙගුලාසි 756

වැඩබිම් 13 කට අදාළ රු.මිලියන 2.9 ක් වටිනා අමුද්‍රව්‍ය තොග හා වැඩබිම් 02 කට අදාළ රු.මිලියන 14.4 ක් වටිනා නිම් ද්‍රව්‍ය තොග වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයට භාජනය කර නොතිබුණි.

(iii) මුදල් රෙගුලාසි 245

සමාලෝචිත වර්ෂයට අදාළව පිළියෙල කරන ලද ගෙවීම් වවුචර පිළිබඳ නියැදි පරීක්ෂාවට අනුව වටිනාකම රු.මිලියන 5.7 ක් වූ ගෙවීම් වවුචර 12 කට අදාළව නිසි පරීක්ෂා කිරීමකින් හා සහතික කිරීමකින් තොරව ගෙවීම් කර තිබුණි.

(ඇ) 2011 පෙබරවාරි 11 දිනැති අංක පීරීඩ්/ පීරීඒන්/2011/01 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ ඡේද අංක 01

සමාලෝචිත වර්ෂය තුළදී සංස්ථාව සිය අරමුණු වලට පටහැනිව රු. මිලියන 13.78 ක ප්‍රචාරණ හා ප්‍රවර්ධන වියදම් දරා තිබුණි.



(ඇ) 2014 නොවැම්බර් 21 දිනැති අංක 05/2014 (1) දරන කළමනාකරණ සේවා චක්‍රලේඛය

(i) 01 ඡේදය හා 3.1 ඡේදය

චක්‍රලේඛයේ ප්‍රතිපාදන වලට පටහැනිව සංස්ථාවේ සේවකයින්ට ප්‍රසාද දීමනා ලෙස රු.මිලියන 4 ක් වැඩියෙන් ගෙවා තිබුණි.

(ii) 3.3 ඡේදය

ප්‍රසාද දීමනා ගෙවීමේ දී සංස්ථාවේ පසුගිය වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පෙබරවාරි 28 වන දිනට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කළයුතු වුවත් 2013 වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 2014 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමෙන් පසු එනම් 2014 දෙසැම්බර් 10 වන දින ඉදිරිපත් කර තිබුණි.

(ඉ) 2006 ජනවාරි 25 දිනැති අංක 08 දරන ප්‍රසම්පාදන නියෝජ්‍යායතන චක්‍රලේඛය

(i) 2.14.1 ඡේදය

2011 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා වටිනාකම රු.මිලියන 100 ඉක්ම වූ යකඩ මිලදී ගැනීම් සඳහා අමාත්‍ය මණ්ඩලය පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවක අනුමැතිය ලබාගෙන නොතිබුණි.

(ii) 7.9.5 හා 7.9. 6 ඡේද

මිලදී ගැනීම් කටයුතු වලදී දේශීය ලංසුකරුවන්ට ප්‍රමුඛත්වය ලබාදිය යුතු වුවද 2012, 2013 සහ 2014 වර්ෂයන්හි දී සිදුකල යකඩ මිලදී ගැනීමේ දී පූර්ණ දේශීය හිමිකාරිත්වයක් ඇති මෙල්වයර්



රෝලින් පුද්ගලික සමාගමින් මිලදී ගැනීම සිදු නොකොට දේශීය හිමිකාරීත්වය සියයට 6.25 ක් පමණක් වන ලංකා වානේ සමාගමෙන් වැඩි මිලකට යකඩ මිලදී ගැනීම සිදුකර තිබුණි.

(iii) 5.4.4 (1) ඡේදය

සමාලෝචිත වර්ෂය තුළ සි සීටී ව්‍යාපෘතියට අදාළව සිදු කරනු ලැබූ උපකොන්ත්‍රාත් 09 ක් සඳහා කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 40 සිට සියයට 75 දක්වා වූ වටිනාකම් වලින් උපකොන්ත්‍රාත්කරුවන්ට අත්තිකාරම් ලබා දී තිබුණි.

(ඊ) 2014 අගෝස්තු 04 දිනැති අංක 2014/100 දරන සංස්ථාවේ සාමාන්‍යාධිකාරීගේ අභ්‍යන්තර වක්‍රලේඛය

සහකාර ප්‍රමාණ සමීක්ෂණ තනතුරු සඳහා බඳවා ගැනීමේ දී ජාතික තාක්ෂණික සහතිකය සම්පූර්ණ කිරීමෙන් පසු වසර 03 ක පළපුරුද්දක් තිබිය යුතු වුවද, වසර 1 ½ සිට වසර 2 ½ දක්වා පළපුරුද්ද ඇති අයදුම්කරුවන් 06 දෙනෙකු මෙම තනතුරු සඳහා බඳවා ගෙන තිබුණි.

(උ) 1996 මැයි 12 දිනැති අංක 108 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය

කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රු.මිලියන 11.29 ක පරිත්‍යාග සිදුකොට තිබුණි.



(උඹ) 1983 අංක 12 දරන පාරිතෝෂික
 ගෙවීම් පනත
 4 ඡේදය

2014 වර්ෂය තුළ සේවයෙන් ඉවත් වූ සේවකයින් 44 දෙනෙකු සඳහා පාරිතෝෂික ගෙවීම් දින 03 සිට දින 352 දක්වා කාල පරාසයක් තුළ ප්‍රමාද වී තිබුණු අතර ඒ සඳහා කිසිදු දඩ මුදලක් ගෙවා නොතිබුණි.

3. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ සංස්ථාවේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.මිලියන 74.5 ක ශුද්ධ ලාභයක් වූ අතර එයට අනුරූපීව ඉකුත් වර්ෂයේ ශුද්ධ ලාභය රු. මිලියන 122.7 ක් වූයෙන් ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේ දී සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. මිලියන 48.2 කින් හෙවත් සියයට 39 කින් පිරිහී තිබුණි.

ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේ දී සමාලෝචිත වර්ෂයේදී අනෙකුත් ආදායම් රු. මිලියන 177.7 කින් ඉහල ගොස් ආදායම් බදු වියදම රු. මිලියන 53.7 කින් අඩුවී තිබුණ ද ඉදිකිරීම් උපාංග අංශයේ හැර අනෙකුත් සියලු අංශ වල මෙහෙයුම් ලාභය සැලකිය යුතු ලෙස පිරිහීම හේතුවෙන් සංස්ථාවේ දළ ලාභය රු. මිලියන 180 කින් පිරිහීම, පරිපාලන වියදම් රු. මිලියන 111 කින් ඉහල යාම මූල්‍ය ප්‍රතිඵලයේ පිරිහීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය.

පසුගිය වර්ෂය හා සැසඳීමේ දී සමාලෝචිත වර්ෂයේ සංස්ථාවේ ඉදිකිරීම් අංශයේ මෙහෙයුම් ලාභය රු. මිලියන 120.8 කින් හෙවත් සියයට 75 කින් ද විශේෂ මෙහෙයුම් අංශයේ මෙහෙයුම් ලාභය රු. මිලියන 65.5 කින් හෙවත් සියයට 37 කින් ද යාන්ත්‍රික හා විදුලි අංශයේ මෙහෙයුම් ලාභය රු. මිලියන 4.8 කින් හෙවත් සියයට 33 කින් ද



යන්ත්‍රෝපකරණ හා උපාංග අංශයේ මෙහෙයුම් ලාභය රු. මිලියන 6.9 කින් හෙවත් සියයට 15 කින් ද උපදේශන සේවා අංශයේ මෙහෙයුම් ලාභය රු. මිලියන 47.8 කින් හෙවත් සියයට 51 කින් ද පිරිහී තිබුණි.

3.3 ආයතනයට එරෙහිව හෝ ආයතනය විසින් ආරම්භ කර ඇති නෛතික සිද්ධි.

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සංස්ථාවට එරෙහිව පවරන ලද නඩු 13 ක් නින්දා අපේක්ෂාවෙන් පැවති අතර ඒවා අතරින් සමපයකට පත් නොවූ හිමිකම් වටිනාකම රු.මිලියන 161.2 ක් වූ නඩු 05 ක් විය. තව ද බාහිර පුද්ගලයින් 04 දෙනෙකුට එරෙහිව සංස්ථාව විසින් නඩු පවරා තිබුණු අතර එහි හිමිකම් ප්‍රමාණය රු.මිලියන 3.1 ක් විය.

4. මෙහෙයුම් සමාලෝචනය.

4.1 කාර්ය සාධනය.

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ඉදිකිරීම් අංශයට අයත් රන්මලාන ඇලුමිනියම් කර්මාන්ත ශාලාවෙහි 2013 වර්ෂයේ වූ රු. මිලියන 20.9 ක මෙහෙයුම් ලාභය සමාලෝචිත වර්ෂයේ දී රු. මිලියන 1.8 ක අලාභයක් බවට පත් වී තිබුණි. වැඩබිමෙහි පිරිවැටුම පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 16.5 කින් ඉහල ගොස් තිබුණද විකුණුම් පිරිවැය හා අනෙකුත් වියදම් ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහල යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.
- (ආ) ඉදිකිරීම් හා උපාංග අංශයට අයත් දංකොටුව ගඩොල් හා වඩු නිෂ්පාදන අංගනය සමාලෝචිත වර්ෂයේ දී රු. මිලියන 4.3 ක අලාභයක් ලබා තිබූ අතර පසුගිය වසර 17 න් වසර 16 ක්ම මෙම අංගනය පාඩු ලබා තිබුණි. සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සමුච්චිත අලාභය රු. මිලියන 32.05 ක් වූ අතර වැඩබිමේ ආදායම වැඩිවීමේ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් විකුණුම් පිරිවැය ඉහලයාම මීට හේතු වී තිබුණි.



- (ආ) යාන්ත්‍රික හා විදුලි අංශයට අයත් පැලියගොඩ සහ.රත්මලාන වැඩබිම් 03 ක 2014 වර්ෂයේ රු.මිලියන 5.3 ක මෙහෙයුම් අලාභයක් ද, මාතලේ ඩොලමයිට් පෙරසැරි අංශයේ රු. මිලියන 4.26 ක අලාභයක් ද සිදු වී තිබුණු අතර ඒ අනුව මෙම වැඩබිමෙහි 2014 දෙසැම්බර් 31 දිනට වූ සමුච්චිත අලාභය රු. මිලියන 65.93 ක් වී තිබුණි.
- (ඇ) විශේෂ මෙහෙයුම් අංශයට අයත් ගල්පාන ඇස්තලට් සහ ක්‍රමර් යන්ත්‍ර වැඩබිමෙහි 2013 වර්ෂයේ වූ රු. මිලියන 4.8 ක මෙහෙයුම් අලාභය සමාලෝචිත වර්ෂය තුළ රු. මිලියන 3.7 ක මෙහෙයුම් අලාභයක් බවට පත්ව තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂය අවසානයට මෙම වැඩබිමෙන් ලැබූ සමුච්චිත අලාභය රු. මිලියන 8.5 ක් වී තිබුණි.
- (ඈ) යන්ත්‍රෝපකරණ අංශයේ කොළොන්නාව ප්‍රධාන ගබඩාව ඇතුළු ප්‍රාදේශීය කාර්යාල හා වැඩබිම් 18 ක් සමාලෝචිත වර්ෂයේ දී රු. මිලියන 87.54 ක අලාභයක් ලබා තිබුණි.
- (ඉ) යන්ත්‍රෝපකරණ අංශයේ වව්නියාව, කුරුණෑගල, කුලියාපිටිය යන ප්‍රාදේශීය කාර්යාල පසුගිය වර්ෂයේ ලබා තිබූ රු. මිලියන 33.15 ක සමුච්චිත ලාභය ප්‍රවර්තන වර්ෂයේ දී රු. මිලියන 11.65 දක්වා සියයට 65 කින් පිරිහී තිබුණු අතර අම්පාර , තමන්කඩුව, කල්වුණේ, කුණ්ඩසාලේ, හොරණ යන ප්‍රාදේශීය කාර්යාල හා කොළොන්නාව ප්‍රධාන ගබඩාව සමාලෝචිත වර්ෂයේ දී කිසිදු ආදායමක් ලබා නොතිබුණු නමුත් මෙම වැඩබිම් සඳහා රු. මිලියන 4.4 ක වියදමක් සමාලෝචිත වර්ෂයේ දී දරා තිබුණි.
- (ඊ) සමාලෝචිත වර්ෂය තුළ සංස්ථාව විසින් සිදු කරන ලද කෙරිගෙන යන ව්‍යාපෘති අතුරින් ඉදිකිරීම් අංශය, ඉදිකිරීම් උපාංග අංශය, යාන්ත්‍රික හා විදුලි අංශය, යන්ත්‍රෝපකරණ හා උපාංග අංශය යන අංශයන්ට අදාළ ව්‍යාපෘති 55 ක් වර්ෂය තුළ අලාභ ලබා ඇති අතර එම අලාභය රු. මිලියන 426.4 ක් විය.



4.2 මූල්‍ය කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ණය අයකර ගැනීමේ ක්‍රමවත් පරිපාටියක් හා විධිමත් කාරක ප්‍රාග්ධන කළමනාකරණ ප්‍රතිපත්තියක් නොමැතිවීම හේතුවෙන් සංස්ථාව විසින් සමාලෝචිත වර්ෂය තුළ රු. මිලියන 353.7 ක අයිරා පහසුකම් ලබාගෙන තිබූ අතර එම අයිරා පහසුකමද ඉක්මවා සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු. මිලියන 450 ක් දක්වා අයිරා ලබා ගෙන තිබුණි. මෙම බැංකු අයිරා සඳහා සමාලෝචිත වර්ෂයේ දී රු. මිලියන 56 ක පොලියක් ගෙවා තිබුණි.
- (ආ) සංස්ථාවේ පවතින අයහපත් ද්‍රවශීලතාවය හේතුවෙන් ලබා ගෙන තිබූ රු. මිලියන 100 ක බිල්පත් ප්‍රතිග්‍රහණය කිරීමේ පහසුකම සමාලෝචිත වර්ෂයේ දී ද සියයට 16 ක පොලී ප්‍රතිශතයක් මත පවත්වාගෙන ගොස් තිබූ අතර ඒ සඳහා ගෙවන ලද මුළු පොලිය රු. මිලියන 16.28 ක් විය.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු. මිලියන 450 ක බැංකු අයිරාවක් පැවතියදී එකතුව රු. මිලියන 172.6 ස්ථාවර තැන්පතුවක් හා ඉතුරුම් / කාලීන තැන්පතුවක් ද, රු. මිලියන 13.6 ක කෙටිකාලීන ආයෝජන ද, වෙළඳපොළ අගය රු. මිලියන 7.93 ක් වූ කොටස් වෙළඳපොළ ආයෝජනයක් ද පවත්වා ගෙන ගොස් තිබුණි. එම ආයෝජනයන් තුළින් වර්ෂය තුළ උපයාගෙන තිබුණේ රු. මිලියන 11.3 ක ආයෝජන ප්‍රතිලාභයක් පමණි.
- (ඈ) විදේශයන්හි ඉදිකිරීම් ව්‍යාපෘති ඇරඹීම සඳහා සංස්ථාව විසින් කටාර් හා නේපාලය යන රටවල පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම් දෙකක පවතින එකතුව රු. මිලියන 7.8 ශේෂයක් සමාලෝචිත වර්ෂය අවසානය දක්වා ද නිෂ්කාර්යව පැවතිණි.



4.3 ව්‍යාපෘති කළමනාකරණය - පැලියගොඩ- සී සීටී ව්‍යාපෘතිය.

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මෙම ව්‍යාපෘතිය 2013 ජූලි 06 දින ආරම්භකර 2014 ජනවාරි 31 දින අවසන් කිරීමට අපේක්ෂා කලද, භෞතික පරීක්ෂාව සිදුකළ 2015 සැප්තැම්බර් 03 දින වන විටත් ව්‍යාපෘති කටයුතු අවසන් නොකොට නවතා දමා තිබුණි. ඒ අනුව 2014 දෙසැම්බර් 31 දින වනවිට රු. මිලියන 557.5 ක් වැය කොට තිබුණද, වැඩ විෂයයන් 18 කින් වැඩ විෂයයන් 12 කට අදාළව කිසිදු ඉදිකිරීම් කාර්යයක් සිදුකර නොතිබූ බැවින් ව්‍යාපෘති අරමුණු ඉටුකර ගැනීමට සංස්ථාව අපොහොසත්වී තිබුණි.
- (ආ) මගී සෝපාන සවි කිරීමේ හා පළමු මහලේ ඩියුරා සවිකිරීමේ උපකොන්ත්‍රාත්තු 2014 දෙසැම්බර් 10 වන දින ආරම්භකොට 2015 ජනවාරි 15 වන දින අවසන් කිරීමට ගිවිසුම් ගතව තිබූ අතර ඒ සඳහා පිළිවෙලින් රු.මිලියන 1.63 ක් හා රු.මිලියන 7.47 ක් සවලිකරණ අත්තිකාරම් ගෙවා තිබුණි. මෙම ගිවිසුම් සඳහා උපකොන්ත්‍රාත්කරුවන් ඉදිරිපත් කරන ලද අත්තිකාරම් බැඳුම්කරයන්හි වලංගු කාලය අවසන් වී තිබුණු හෙයින් සංස්ථාවට රු.මිලියන. 9.11 ක අලාභයක් සිදු වී තිබූ අතර ප්‍රමාද කාලය වෙනුවෙන් අයකරගත හැකිව තිබූ රු.මිලියන. 2.63 ක දඩ මුදල ද අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

4.4 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ජාතික නිවාස සංවර්ධන අධිකාරියට හා වෙනත් රාජ්‍ය ආයතන වලට අයත් වටිනාකම රු.මිලියන 79.61 ක් වූ පර්චස් 688 ක ඉඩම් හා රු.මිලියන 32.31 ක් වූ ගොඩනැගිලි සංස්ථාවේ ගිණුම් වලට ගෙන තිබුණද, ඒවායේ අයිතිය සංස්ථාව වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) සංස්ථාවෙහි අනුරාධපුර විකුණුම් මධ්‍යස්ථානය හා සංචාරක බංගලාව පවත්වාගෙන යන භූමියෙහි අක්කර 01 පර්චස් 88 ක භූමි ප්‍රමාණයක් හා 1964 අංක 28 දරණ ඉඩම් අත්පත්කර ගැනීමේ පනත යටතේ සංස්ථාවේ මධ්‍යම



ශාඛාව හා මධ්‍යම වැඩපොල ඇරඹීමේ අරමුණින් සංස්ථාව වෙත පවරා තිබූ පැලියගොඩ ඉඩමෙහි වූ අක්කර 07 ක භූමි ප්‍රමාණයක් බාහිර පුද්ගලයින් විසින් අනවසරයෙන් භුක්ති විදින නමුත් කලමණාකරණය විසින් ඒ පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ඇ) ඉදිකිරීම්, ඉදිකිරීම් හා උපාංග, යන්ත්‍රෝපකරණ හා උපාංග, යාන්ත්‍රික හා විදුලි යන අංශයන්ට අදාළව ඉන්වොයිස් පිළියෙල කිරීමේ දී නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන් පිරිවැයට වඩා ඉතා ඉහල වටිනාකමක් සහිතව හා පිරිවැයට වඩා ඉතා අඩුවෙන් ඉන්වොයිස් ඉදිරිපත් කල අවස්ථා විය. මෙම තත්වය ජංගම වත්කම් සහ ජංගම වගකීම් තුළ ඇතුළත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු හා ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු වටිනාකම් අසාමාන්‍ය ලෙස අධිගණනය වීමට හා අවගණනය වීමට හේතු වී තිබුණි.

4.5 නිෂ්කාර්ය හා උපයෝජිත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2012 වර්ෂයේ දී රු. මිලියන 372 ක ආයෝජනයක් සහිතව විශේෂ මෙහෙයුම් අංශයේ ව්‍යාපෘතියක් ලෙස ඇස්තමේන්තු හා ක්‍රමයන් යන්ත්‍ර වැඩබිමක් පිහිටුවා තිබුණද, එහි නිෂ්පාදන කටයුතු ආරම්භක දින සිට දින 64 ක් වැනි සුළු කාල සීමාවකට සීමාවී 2015 ජනවාරි 05 දින වන විට නවතා තිබුණි. ඒ අනුව, වැඩබිම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ලබා දී තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 3.27 ක් වටිනා ඇස්තමේන්තු හා ක්‍රමයන් යන්ත්‍රය ද, ඊට අදාළ උපාංග ද නිෂ්පාදන කටයුතු නතර කිරීම හේතුවෙන් උපයෝජිතව පැවතිණි. එසේම, ඇ. ඩොලර් මිලියන 1.02 ක් වටිනා ක්‍රමයන් යන්ත්‍රය හා ට්‍රැක් රථ 04 ක් මේ දක්වා කිසිදු නිෂ්පාදන කටයුත්තකට භාවිතා නොකර නිෂ්කාර්යව තිබුණි. තවද, එම භූමි ප්‍රමාණය සඳහා වසර 05 ක කුලී මුදල ලෙස රු. මිලියන 4.5 ක් හා ඊට අදාළ ඇප තැන්පතුව ලෙස රු. මිලියන 2.3 ක් ගෙවා තිබුණු අතර නිෂ්පාදනයක් සිදුනොවූ කාල සීමාව තුළ ගෙවනු ලැබූ රු.මිලියන 3.4 ක මුදල නිෂ්කාර්යය වැය දැරීමක් වී තිබුණි.



(ආ) මුළු භූමි ප්‍රමාණය අක්කර 14 පර්චස් 1.3 ක වපසරියකින් යුතු ඒකල පෙරසවි අංගනය පිහිටි වැඩබිමේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ප්‍රයෝජනයට ගෙන තිබුණේ තුනෙන් එකක පමණ භූමි ප්‍රමාණයක් වූ අතර ඉතිරිය වල් බිහි වී තිබුණි.

4.7 ආර්ථික නොවූ ගනුදෙනු.

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) රජය විසින් සංස්ථාවට පවරා දී තිබූ පැලියගොඩ පිහිටි ඉඩමෙන් අක්කර 2.5 ක වපසරියකින් යුතු භූමි ප්‍රමාණයක් භාවිතයට ගෙන ඉදිකිරීම් අභ්‍යාස සහ සංවර්ධන ආයතනය සඳහා තාක්ෂණික සේවා උද්‍යානයක් හා අඩු වියදම් නිවාස ආකෘති කිහිපයක් සමාලෝචිත වර්ෂයේ 2014 ජනවාරි 31 දින දී සාදා නිම කර තිබුණි. එම ගොඩනැගිලි ඵලදායී කටයුත්තකට නොයොදා වර්ෂය අවසාන වන විටත් නිෂ්ක්‍රීයව තිබූ අතර ඉදිකිරීම් සඳහා රු. මිලියන 2.2 මුදලක් ඉදිකිරීම් අභ්‍යාස සහ සංවර්ධන ආයතනයෙන් ලැබිය යුතුව තිබුණි. තවද, නිෂ්ක්‍රීයව පවතින වැඩබිමෙහි ආරක්ෂක සේවාවන් සඳහා 2014 වර්ෂයේ සිට 2015 සැප්තැම්බර් දක්වා රු. මිලියන 1.2 ක මුදලක් සංස්ථාව විසින් වැය කර තිබුණි.

(ආ) කළමනාකරන සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව දීප ව්‍යාප්තව සිවිල් වැඩ ව්‍යාප්ත කිරීමේ අරමුණින් බඳවා ගත් අලෙවි ප්‍රවර්ධන නිලධාරීන්ගෙන් 30 දෙනෙකු සමාලෝචිත වර්ෂයේ දී සේවය කර තිබූ අතර ඔවුන්ට රු. මිලියන 11.14 ක් වැටුප් ලෙස ගෙවා තිබුණි. එසේ වුවද, මාතලේ, දංකොටුව වැනි ස්ථාන වල පිහිටි නිෂ්පාදන වැඩබිම් වල පිරිවැටුම සමාලෝචිත වර්ෂයේදී ද වැඩිවී නොතිබුණු අතර ඒවා දිගින් දිගටම අලාභ ලබන තත්වයේම පැවතුණි. සමාලෝචිත වර්ෂයේ දී ව්‍යාපාර ප්‍රවර්ධන වියදම් ලෙස රු. මිලියන 8.89 ක් දරා තිබුණ ද, ඵලදායී නව ව්‍යාපෘති කිසිවක් ආරම්භ කර නොතිබුණි.



4.8 හඳුනාගන්නා ලද පාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ව්‍යාපෘති 44 ක කොන්ත්‍රාත් වටිනාකම ඉක්මවා කොන්ත්‍රාත් පිරිවැය දැරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අවසන් දින වන විට රු. මිලියන 564.81 ක සමුච්චිත අලාභයක් සිදු වී තිබුණි.
- (ආ) පාරිතෝෂික දීමනා ගෙවීමේදී නියමිත කාල පරිච්ඡේදය තුළ නොගෙවීම හේතුවෙන් රු. 165,970 ක් අධිභාර ලෙස ගෙවීමට සිදු වී තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂය තුළදී ඉදිකිරීම් කොන්ත්‍රාත් නියමිත දිනට අවසන් නොකිරීමේ හේතුවෙන් ප්‍රමාද ගාස්තු ලෙස රු.මිලියන 8.38 ක මුදලක් ගෙවීමට සංස්ථාවට සිදු වී තිබුණි.

4.9 වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබා දුන් සංස්ථාවේ සම්පත්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 9.4 ඡේදයේ විධානයන්ට පටහැනිව සමාලෝචිත වර්ෂයේ දී සංස්ථාව විසින් වාහන 38 ක් ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යාංශයට මුදාහැර තිබුණි. වාහන සඳහා ඉන්ධන වියදම් සහ කුලී ගාස්තු ලෙස රු. මිලියන 31.78 ක වියදම් දරා තිබුණු අතර අමාත්‍යාංශයට නිදහස් කල රියදුරන් 22 දෙනෙකුට වැටුප් සහ අතිකාල දීමනා වශයෙන් රු. මිලියන 9.83 ක් ද ගෙවා තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂය තුළ සේවයට වාර්තා නොකොට සංස්ථාවෙන් වැටුප් ලැබූ උපදේශක, මාධ්‍ය නිලධාරී, ඡායාරූප ශිල්පී, අලෙවිකරණ නිලධාරීන් යන තනතුරු වලට අයත් නිලධාරීන් සංඛ්‍යාව 46 ක් වූ අතර සමාලෝචිත වර්ෂය තුළ ඔවුන් සඳහා රු. මිලියන 17 ක් වැටුප් වශයෙන් ගෙවා තිබුණි. මීට අමතරව රේඛීය



අමාත්‍යාංශයේ අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සඳහා අනුමැතියකින් තොරව රු. 870,000 ක් වැටුප් හා දීමනා වශයෙන් ගෙවා තිබුණි.

4.10 කාර්ය මණ්ඩල පරිපාලනය.

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට විසින් අනුමත කරන ලද කාර්යය මණ්ඩලය 2943 ක් වූ අතර තථ්‍ය කාර්ය මණ්ඩලය 3047 ක් වීමෙන් සේවකයන් 104 ක අතිරික්තයක් විය. එහෙත් එදිනට සංස්ථාවේ ස්ථීර කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 175 ක් පැවති අතර අනුමැතියකින් තොරව කොන්ත්‍රාත් පදනමින් බඳවා ගත් සේවක සංඛ්‍යාව 271ක් සහ අතීත සේවක සංඛ්‍යාව 08 ක් වීමෙන් කාර්ය මණ්ඩලයේ අතිරික්තයක් ඇති වී තිබුණි.
- (ආ) සංස්ථාවේ ඉහල කළමණාකරනය නියෝජනය වන තනතුරු 09 ක් සඳහා 2006 වර්ෂයේ සිට කොන්ත්‍රාත් පදනමින් සේවකයින් බඳවා ගෙන තිබුණු අතර තනතුරු 16 කට අදාළ නිලධාරීන් 69 දෙනෙකු 2009 වර්ෂයේ සිට පුරප්පාඩුව පැවතීම සංස්ථාවේ කාර්ය සාධනයට සෘජුව බලපා තිබුණි. 2010 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ එම නිලධාරීන්ගේ සේවක පිරිවැටුම ද ඉහල අගයක් ගෙන තිබුණි.
- (ඇ) 2006 අගෝස්තු 01 දිනැති අංක 28 (11) දරන කළමණාකරණ සේවා ව්‍යුලේඛය සහ 2009 නොවැම්බර් 25 දිනැති අංක සීඑම්එස්/ඊ3/43/4/265/1 දරන කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ලිපියට අනුව කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව තනතුරු ඇතිකිරීම හෝ පුරප්පාඩු පිරවීම සිදු නොකල යුතු වුවද, අනුමත නොවූ තනතුරු 23 ක් ඇතිකර එ සඳහා සේවකයින් 70 ක් බඳවාගෙන තිබුණි.
- (ඈ) 2011 පෙබරවාරි 14 දිනැති අංක සීඑම්එස් / ඊ3/43/4/265/1 දරණ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තු ලිපිය අනුව අනුමත ස්ථීර නුපුහුණු සේවක සංඛ්‍යාව 260 ක් වුවද, සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සේවයේ යෙදුණු තත්‍ය සේවක සංඛ්‍යාව 531 ක් විය.



5. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී /12 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛය පරිදි ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත වාර්ෂික මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කළයුතු වුවද, සමාලෝචිත වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම දින 356 ක කාල ප්‍රමාදයකින් පසුව 2016 පෙබරවාරි 19 දින ඉදිරිපත් කර තිබුණි.

5.2 සංයුක්ත සැලැස්ම

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී /12 හා 2007 දෙසැම්බර් 18 දිනැති අංක පීඊඩී 47 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අනුව 2012 – 2015 කාල පරිච්ඡේද වෙනුවෙන් පිළියෙල කරන ලද සංයුක්ත සැලැස්ම සමාලෝචිත වර්ෂයට අදාළව යාවත්කාලීන කර නොතිබුණි.

5.3 ක්‍රියාකාරී සැලැස්ම

සංස්ථාව විසින් සමාලෝචිත වර්ෂය සඳහා වූ ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කොට නොතිබුණි. එසේ වුවද, 2012-2015 කාලපරිච්ඡේදයට පිළියෙල කරන ලද සංයුක්ත සැලැස්ම තුළ ඒ ඒ වර්ෂයන් සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම සාරාංශ කොට දක්වා තිබුණු අතර සමාලෝචිත වර්ෂයේ දී සංස්ථාව විසින් ලභාවිය යුතු ඉලක්කයන් සපුරාගැනීමට ඉටුකල යුතු ක්‍රියාකාරකම් 98 ක් ඉටුකර ගැනීමට සංස්ථාව අපොහොසත්ව තිබුණි. තවද, එම ක්‍රියාකාරකම් ඉටුකිරීමෙන් සපුරාගැනීමට අපේක්ෂාකල අරමුණු අතරින්, ප්‍රමිතීන් අත්පත් කර ගැනීම, මෝස්තර සංකල්ප වැඩි දියුණු කිරීම, පද්ධති වැඩි දියුණු කිරීම, මූල්‍යමය වශයෙන් ශක්තිමත් වීම, ජාතික සංවර්ධන වැඩසටහනට දායකවීම, ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම, වෙළෙඳපොළ සුක්ෂ්ම වීම හා මානව සම්පත් අන්තර්ග්‍රහණය හා රඳවා ගැනීම යනා දී අරමුණු ඉටුකර ගැනීමට අපොහොසත්ව තිබුණි.



5.4 අයවැය ලේඛනමය පාලනය

අයවැයගත සහ තර්ජන ආදායම්, වියදම් අතර සියයට 10 සිට සියයට 100 පරාසයක් දක්වා සැලකිය යුතු විචලනයක් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කර ගෙන නොතිබුණි.

5.5 ප්‍රසම්පාදන සැලැස්ම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2006 ජනවාරි 25 දිනැති ප්‍රසම්පාදන නියෝජ්‍යායතන චක්‍රලේඛ අංක 08 හි 4.2.1 වගන්තිය ප්‍රකාරව ප්‍රසම්පාදන සැලැස්මක් සමාලෝචිත වර්ෂය සඳහා පිළියෙල කොට තිබුණද, එය අමාත්‍යාංශ අනුමැතිය සඳහා යොමුකොට තිබුණේ 2014 මැයි මස 09 දිනදීය.

(ආ) වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම තුළ රු. මිලියන 2,624.55 ක් වටිනා අයිතමයන් අත්පත් කර ගැනීමට සැලසුම් කොට තිබුණද සත්‍ය වශයෙන් වැය කොට තිබුණේ රු. මිලියන 379.7 ක් හෙවත් අපේක්ෂිත වටිනාකමින් සියයට 14.4 ක් පමණි. තවද, මේ අතරින් රු. මිලියන 70.74 ක් වටිනා මෝටර් වාහන අත්පත් කර ගැනීමට සැලසුම් කොට තිබුණ ද, මේ සඳහා කිසිදු මුදලක් වැය කොට නොතිබුණි. ඒ අනුව ප්‍රසම්පාදන සැලැස්ම සංස්ථාවේ අවශ්‍යතාවයක් හා මූල්‍යමය හැකියාවට සුදුසු අයුරින් පිළියෙල කොට නොතිබුණු බව නිරීක්ෂණය විය.

5.6 වාර්ෂික වාර්තා

සංස්ථාව විසින් 2012 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව 2015 අප්‍රේල් 08 දින වන විටත් පාර්ලිමේන්තුවේ සභාගතකර නොතිබුණි.



5.7 නොවිසඳී ඇති විගණන ඡේද

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2010 වර්ෂයේ කරන ලද සේවා සැපයුම් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සංස්ථාවට රු. මිලියන 168.99 ක එකතු කල අගය මත බදු ලැබිය යුතුව තිබුණද, එකී මුදල් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) 2011 ජුනි 16 දින සිට 2012 ජුනි 15 දින දක්වා වූ අවුරුද්දක කාලපරිච්ඡේදයක් සඳහා පමණක් සංස්ථා සේවකයින්ට ජීවිත රක්ෂණවරණ සහ වෛද්‍ය රක්ෂණවරණ ලබාදීම සඳහා 2011 ජුනි 16 දින එකතුව රු.මිලියන 5.9 ක මුදලක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ගෙවා තිබුණු අතර එදිනෙන් පසුව රක්ෂණවරණයක් ක්‍රියාත්මක කිරීමට සංස්ථාව කටයුතු කර නොතිබුණි.
- (ඇ) 2008 වර්ෂයේ සිට විදේශ රටවල ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ කර ආදායම් ඉපැයීමට සංස්ථාව උනන්දු වී ඒ සඳහා රු. මිලියන 13 ක් ආරම්භක වියදම් ලෙස වැය කොට තිබුණ ද, සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් කිසිදු විදේශ රටක ඉදිකිරීමක් ඇරඹීමට හෝ කොන්ත්‍රාත් ලබාගැනීමට සංස්ථාව අපොහොසත්ව තිබුණි.
- (ඈ) ඉහල පොලී අනුපාතයන් යටතේ බැංකු අයිරා පහසුකම් ලබා නොගැනීම, ඩොලර් සිට පෙරසවි අංගනයේ අලාභ අවම කර ගැනීම, රාජ්‍ය ව්‍යවසාය වක්‍රලේඛ 108 ප්‍රකාරව කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව පරිත්‍යාග සිදු නොකිරීම, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව රේඛීය අමාත්‍යාංශය වෙත සංස්ථාවේ වාහන මුදා නොහැරීම, කළමනාකරන සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව බඳවා ගැනීම් සිදු නොකිරීම යනාදිය සම්බන්ධයෙන් 2012 නොවැම්බර් 23 දින පවත්වන ලද පොදු ව්‍යාපාර කාරක සභා රැස්වීමේ දී ලබාදුන් නියෝග සම්බන්ධයෙන් අවධානය යොමු කොට නොතිබුණි.




6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර සංස්ථාවේ සභාපතිවරයාගේ අවධානයට යොමුකරන ලදී. පහත සඳහන් පාලන කේෂ්ත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතුවේ.

- (අ) නොග පාලනය
- (ආ) කොන්ත්‍රාත් පාලනය
- (ඇ) කාරක ප්‍රාග්ධන කළමනාකරනය
- (ඈ) මූල්‍ය පාලනය
- (ඉ) කාර්ය මණ්ඩල පරිපාලනය
- (ඊ) ප්‍රසම්පාදන ක්‍රියාවලිය
- (උ) බදු කළමනාකරණය

එච්. එම්. ගාමිණී විජේසිංහ
 විගණකාධිපති.

**STATE ENGINEERING CORPORATION
OF SRI LANKA**



**FINANCIAL STATEMENTS
FOR THE YEAR ENDED
31ST DECEMBER 2014**

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව
2014 දෙසැම්බර් මස **31** දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා
සර්වච්ඡාදී ආදායම් ප්‍රකාශය

		2014 (රු.)	2013 (රු.)
	සටහන්		
ආදායම	4	7,403,418,660	7,965,731,512
විකුණුම් පිරිවැය		(7,060,941,527)	(7,443,181,836)
දළ ලාභය		342,477,133	522,549,676
වෙනත් ආදායම්	5	299,423,834	121,717,774
ඉද්ධ මූල්‍ය ආදායම් / (වියදම්)			
පරිපාලන වියදම්		(535,296,765)	(424,107,378)
ඉද්ධ මූල්‍ය ආදායම් / (වියදම්)	6	(59,998,458)	(71,587,241)
බදු පූර්ව ලාභය	7	46,605,744	148,572,831
ආදායම් බදු වියදම්	8	27,929,244	(25,846,798)
කාල පරිච්ඡේදයට අදාළ ලාභය		74,534,988	122,726,033
වෙනත් සර්වච්ඡාදී ආදායම්			
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත වූ ආයුඝනක ඉපයීම්/පාඩු		-	(65,484,761)
අලෙවිය සඳහා වූ මූල්‍ය මෙවලම්හි සාධාරණ අගයේ වෙනස		4,344,000	2,980,800
අලෙවිය සඳහා වූ මූල්‍ය උපකරණ හි සාධාරණ අගයේ වෙනස			
දේපල, පිරිසත හා උපකරණ ප්‍රත්‍යාගණනය මත අතිරික්තය		-	(244,205,495)
වර්ෂය සඳහා වූ බදු රහිත වෙනත් සර්ව ච්ඡාදී ආදායම්		4,344,000	(306,709,456)
වර්ෂය සඳහා සවිස්තර ආදායම් එකතුව		78,878,988	(183,983,423)

අදාළ ගිණුම් ප්‍රතිපත්ති හා විස්තරාත්මක සටහන් මෙම මූල්‍ය ප්‍රකාශවල මුඛ්‍යාංගයක් වේ.
(වරහන් තුළ දැක්වෙන සංඛ්‍යා අවකරණ සනිටුහන් කරයි.)

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව
මූල්‍ය කන්ඩය පිළිබඳ ප්‍රකාශය
2014 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය

		31.12.2014 (රු.)	31.12.2013 (රු.)
සටහන්			
වත්කම්			
රුහුණු නොවන වත්කම්			
දේපල යන්ත්‍ර පිරිසහ හා උපකරණ	9	8,699,825,308	8,570,830,535
අස්පෘෂ්‍ය වත්කම්	10	2,609,802	1,954,687
කොටස් ආයෝජනය	11	7,932,000	3,588,000
විලම්බිත බදු	12	47,102,776	14,228,850
වෙනත් මූල්‍ය වත්කම් ව්‍යුත්පන්න වත්කම් ඇතුළුව	15	26,334,931	21,963,460
		8,783,804,817	8,612,565,532
රුහුණු වත්කම්			
ඉන්වෙන්ට්‍රි භාණ්ඩ	13	564,646,060	611,510,727
වෙළඳ හා වෙනත් ලැබිය යුතු දෑ	14	9,081,528,596	8,107,950,064
වෙනත් රුහුණු මූල්‍ය වත්කම් හා ව්‍යුත්පන්න වත්කම් ඇතුළුව	15	1,548,236,876	1,501,476,689
මුදල් හා මුදල් සමාන දෑ	16	263,157,420	210,094,116
		11,457,568,952	10,431,031,596
		20,241,373,769	19,043,597,128
මුළු වත්කම්			
ගිණිකම් සහ වගකීම්			
අනුදායක ප්‍රාග්ධනය	17	70,000,000	70,000,000
ප්‍රාග්ධන වර්ධන සංචිතය		27,738,806	27,738,806
ප්‍රත්‍යාගණන සංචිතය		7,484,472,989	7,484,472,989
යන්ත්‍රෝපකරණ ප්‍රාග්ධනය		(167,291,865)	(167,291,865)
පොදු සංචිතය		3,602,690	3,602,690
අලෙවිය සඳහා ඇති සංචිත		6,732,000	2,388,000
රඳවාගත් ඉපයීම්		1,222,161,754	1,147,626,766
මුළු ගිණිකම් අයිතිය		8,647,416,374	8,568,537,385
රුහුණු නොවන බැරකම්			
පොළී දරන බැරකම්	18	30,800,000	30,800,000
සේවක ප්‍රතිලාභ	19	165,177,185	175,236,245
වෙනත් රුහුණු නොවන බැරකම් ව්‍යුත්පන්න වගකීම් ඇතුළුව	20	408,048,903	555,179,682
		604,026,088	761,215,927
රුහුණු බැරකම්			
පොළී දරන බැරකම්	18	100,000,000	103,522,745
වෙළඳ සහ වෙනත් ගෙවිය යුතු දෑ	21	7,904,620,938	6,542,625,251
වෙනත් රුහුණු බැරකම් ව්‍යුත්පන්න වගකීම් ඇතුළුව	20	2,500,843,634	2,546,689,329
ගෙවිය යුතු ආදායම් බදු	22	33,848,749	30,668,602
බැංකු අධිරා	16	450,617,986	490,337,889
		10,989,931,307	9,713,843,816
		20,241,373,769	19,043,597,128

මෙහි දැක්වෙන අධ්‍යක්ෂ මණ්ඩලයේ සහකාරයා රාජ්‍ය ව්‍යවසාය වනු ලබන අංක 45 හි අනුදේශයන්ට අනුකූලවේ. අදාළ ගිණුම් ප්‍රකාශ, ගිණුම් ප්‍රතිපත්ති හා විස්තරාත්මක සටහන් ද මෙම මූල්‍ය ප්‍රකාශනයේම සමස්ථ කොටසක් වේ. මෙම මූල්‍ය ප්‍රකාශන සැකසීම හා ඉදිරිපත් කිරීම පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු වන අතර, අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත ඔවුන් වෙනුවෙන් අත්සන් කරමු.

අත්/කළේ

අත්/කළේ
අධ්‍යක්ෂක

සභාපති
දිනය :
කොළඹ 02

2014 දෙසැම්බර් මස 31 වන දිනට
හිමිකම් වෙනස්වීම් ප්‍රකාශය

	අනුදාය ප්‍රාග්ධනය (රු.)	ප්‍රාග්ධන වර්ධන සංචිත (රු.)	ප්‍රත්‍යාගණන සංචිත (රු.)	පොදු සංචිත (රු.)	යන්ත්‍රෝපකරණ ප්‍රාග්ධනය (රු.)	අලෙවිය සඳහා වූ සංචිත (රු.)	රැකුම් ඉපයම් (රු.)	ව්‍යාජව (රු.)
2013.01.01 දිනට ඡේතය	70,000,000	27,738,806	7,728,678,484	3,602,690	(167,291,865)	(592,800)	1,090,385,494	8,752,520,809
තාලපරිච්ඡේදය සඳහා වූ ලාභය	-	-	-	-	-	-	122,726,033	122,726,033
තාලපරිච්ඡේදය සඳහා වූ මුළු වෙනත් සර්වභාගී ආදායම්	-	-	(244,205,495)	-	-	2,980,800	(65,484,761)	(306,709,456)
තාලපරිච්ඡේදය සඳහා වූ මුළු සර්වභාගී ආදායම්	-	-	(244,205,495)	-	-	2,980,800	57,241,272	(183,983,423)
භාණ්ඩාගාරයට ආධාර මුදල් මාරු කිරීම්	-	-	-	-	-	-	-	-
තොග ගැලපීම්	-	-	-	-	-	-	-	-
2013.12.31 දිනට ආරම්භක ඡේතය	70,000,000	27,738,806	7,484,472,989	3,602,690	(167,291,865)	2,388,000	1,147,626,766	8,568,537,386
තාලපරිච්ඡේදය සඳහා වූ ලාභය	-	-	-	-	-	-	74,534,988	74,534,988
තාලපරිච්ඡේදය සඳහා වූ වෙනත් මුළු සර්වභාගී ආදායම්	-	-	-	-	-	4,344,000	-	4,344,000
තාලපරිච්ඡේදය සඳහා වූ මුළු සර්වභාගී ආදායම්	-	-	-	-	-	4,344,000	74,534,988	78,878,988
2014.12.31 දිනට ඡේතය	70,000,000	27,738,806	7,484,472,989	3,602,690	(167,291,865)	6,732,000	1,222,161,754	8,647,416,373

අදාළ ගිණුම් ප්‍රතිසකිති හා විස්තරයන්මත පටිපාටි මෙම මූලික ප්‍රකාශනවල මුද්‍රාණයකින් වේ.
 (වර්තමාන තුළ දැක්වෙන සංඛ්‍යා අවසරයට සකිවුණත් කරයි.)

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව
2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
 මුදල් ප්‍රවාහ ප්‍රකාශය

	2014 (රු.)	2013 (රු.)
මුදල් ප්‍රවාහ - මෙහෙයුම් ක්‍රියාකාරකම්		
බදු අඩු කිරීමට පෙර ලාභය	46,605,744	148,572,831
ගැළපීම්		
දේපල, පිරිසක හා උපකරණ ක්ෂයවීම්	250,696,182	131,318,279
අස්පාශ්‍ය වත්කම් සඳහා ක්‍රමක්ෂය	745,445	488,674
විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම් සඳහා ප්‍රතිපාදන	-	19,405,505
බොල් - ණය සහ අඩමාන ණය සඳහා ප්‍රතිපාදනය (ප්‍රත්‍යාවර්තනය)	(130,538,045)	(18,056,353)
අභාවිත නොගත සහ ප්‍රතිපාදනය (ප්‍රත්‍යාවර්තනය)	11,700,392	(31,308,373)
වෙනත් ප්‍රතිපාදන සඳහා ප්‍රතිපාදනය (ප්‍රත්‍යාවර්තනය)	-	(22,541,194)
ප්‍රදාන ක්‍රමක්ෂය	(147,130,780)	(33,343,438)
උපවිත වියදම් සඳහා ප්‍රතිපාදනය	-	-
පොලී ආදායම්	(12,786,578)	(16,311,857)
පොලී වියදම්	72,785,036	87,376,345
කාරක ප්‍රාග්ධන වෙනස් වීම් වලට පෙර මෙහෙයුම් ලාභය	92,077,396	265,600,419
ඉන්වෙන්ට්‍රි භාණ්ඩ (වැඩි වීම) / අඩු වීම	35,164,275	(47,400,238)
ජංගම මූල්‍ය වත්කම් (වැඩි වීම) / අඩු වීම	(843,040,487)	(267,741,986)
ණයගැතියන් (වැඩි වීම / අඩු වීම)	(50,578,516)	(230,308,259)
ණයකිමියන් (වැඩි වීම / අඩු වීම)	(45,845,695)	(773,381,360)
වෙළෙඳ සහ වෙනත් ගෙවීම් වැඩි වීම / (අඩු වීම)	1,361,995,688	1,420,643,223
මෙහෙයුම් ක්‍රියාවලියෙන් ඉපයූ (ක්‍රියාවලියට යොදාගත්) මුදල් (අඩු වීම) / වැඩි වීම	549,772,661	367,411,799
පොලී ගෙවීම්	(72,785,036)	(69,832,578)
පාරිතෝෂිත ගෙවීම්	(10,059,060)	(15,576,265)
ආදායම් බදු ගෙවීම්	(1,764,535)	(418,799)
මෙහෙයුම් ක්‍රියාවලියෙන් ඉපයූ (ක්‍රියාවලියට යොදාගත්) ශුද්ධ මුදල් ප්‍රමාණය	465,164,030	281,584,157
ආයෝජන කටයුතු වලින් ලද මුදල් ප්‍රමාණය		
දේපල, පිරිසක හා උපකරණ මිලදී ගැනීම	(379,690,953)	(242,009,731)
දේපල, පිරිසක හා උපකරණ ව්‍යුපහරණයෙන් ලත් මුදල්	-	-
කෙටිකාලීන ආයෝජන	(553,142)	(1,259,677)
පොලී ලැබීම්	12,786,578	16,311,857
අස්පාශ්‍ය වත්කම් අත්පත් කර ගැනීම	(1,400,560)	(2,443,361)
ආයෝජන කටයුතු වලින් ලද (ක්‍රියාවලියට යොදාගත්) ශුද්ධ මුදල් ප්‍රමාණය	(368,858,077)	(229,400,912)
මුදල් කටයුතු වලින් ලද මුදල් ප්‍රවාහය		
ණය ගැනීම්	-	50,000,000
කල්බදු ආපසු ගෙවීම්	(3,522,745)	(5,314,190)
මූල්‍ය ක්‍රියාකරකම් තුළින් ලද (ක්‍රියාවලියට යොදාගත්) ශුද්ධ මුදල් ප්‍රමාණය	(3,522,745)	44,685,810
කාලපරිච්ඡේදය තුළ මුදල් හා මුදල් සමාන දෑ වල ශුද්ධ වැඩි වීම / (අඩු වීම)	92,783,208	96,869,055
කාලපරිච්ඡේදය තුළ ආරම්භයේ පැවති මුදල් හා මුදල් සමාන දෑ	(280,243,772)	(377,112,827)
කාලපරිච්ඡේදය තුළ අවසානයේ පැවති මුදල් හා මුදල් සමාන දෑ	(187,460,566)	(280,243,772)

අදාළ ගිණුම් ප්‍රතිපත්ති හා විස්තරාත්මක සටහන් මෙම මූල්‍ය ප්‍රකාශවල මුඛ්‍යාංශයක් වේ.
 (වරහන් තුළ දැක්වෙන සංඛ්‍යා අවකරණ සනිටුහන් කරයි.)

2014 දෙසැම්බර් 31ට අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශයට අදාළ සටහන්

1. සාමාන්‍ය

1.1. වාර්තාමය ආයතනය

1957 අංක 49 දරන රාජ්‍ය කර්මාන්ත සංස්ථා පනත යටතේ ස්ථාපිත කල රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. එහි ප්‍රධාන කාර්යාලය කොළඹ 2, ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවත, අංක 130 දරන ස්ථානයේ පිහිටා ඇත.

1.2. මූලික ක්‍රියාකාරකම් හා මෙහෙයුම්වල ස්වභාවය

මූලික වශයෙන් ඉදිකිරීම් ක්‍රියාකාරකම් ව්‍යාපාරයේ නියැලී ඇති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් කාර්මික හා විදුලි ඉංජිනේරු, ගෘහ නිර්මාණ හා ඉංජිනේරු උපදෙස් සේවා, පෙර සවි උපාංග හා සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති සඳහා උපාංග සහ ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදනය සහ සේවාවන් සපයයි.

2. වැදගත් ගිණුම් ප්‍රතිපත්තින්හි සම්පිත්තනය

2.1. අනුකූලතා ප්‍රකාශනය

සවිස්තරාත්මක ආදායම, මුදල් තත්වය පිළිබඳ ප්‍රකාශය, හිමිකම් වෙනස්වීම් හා මුදල් ප්‍රවාහ ප්‍රකාශ සමඟ ගිණුම් ප්‍රතිපත්ති හා මුදල් ප්‍රකාශන පිළිබඳ සටහන් සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශයන්හි අඩංගු වේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය මගින් නිර්දේශිත ගිණුම් ප්‍රතිපත්ති හා සම්මතයන්ට අනුකූල ලෙසට පොදුවේ පිළිගත් ගිණුම් ප්‍රතිපත්තින්ට අනුකූලව මෙම ගිණුම් වාර්ථාව සකසා ඇත.

2016 ජනවාරි මස 29 වන දින අනුමත කරන ලද යෝජනා වට අනුකූලව මෙම මුදල් ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය මගින් අනුමත කර ඇත.

2.2. ගණනය කිරීමේ පදනම

මුදල් තත්වය ප්‍රකාශයේ පහත දැක්වෙන ද්‍රව්‍ය අයිතම හැර, මෙම මූල්‍ය ප්‍රකාශය ඓතිහාසික පිරිවැය පදනම මත ගිණුම් ප්‍රතිපත්තින්ට අනුකූලව සකසා ඇත.

- සාධාරණ අගයට ගණනය කරන ලද මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම්.
- ව්‍යාපෘති ඒකක ණය ක්‍රමය (LKAS 19) පදනම්ව හඳුනාගත් සේවක ප්‍රතිලාභ වගකීම්
- දේපල, යන්ත්‍ර හා උපකරණ සහ වාහන සඳහා ප්‍රත්‍යාගණන අගයට දක්වා ඇත.

ඉදිරියට සාර්ථක ලෙසට කටයුතු කරගෙන යාමේ හැකියාව පිළිබඳව අධ්‍යක්ෂකවරුන් තත්සේරුකර ඇති අන්දමට ඉදිරියේදී ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ හෝ ඇවර කිරීමේ අවශ්‍යතාවයක් නොදකී.

2.3. ක්‍රියාකාරී හා ඉදිරිපත් කරන විනිමය

සංස්ථාවේ ක්‍රියාකාරී මුදල් වර්ගය වන ශ්‍රී ලංකා රුපියල් මගින් මෙම මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර ඇත. සියලු අගයන් ආසන්න රුපියලට ගණනය කර ඇත.

2014 දෙසැම්බර් 31 ට අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශයට අදාළ සටහන්

2.4. ඇස්තමේන්තුව සහ තීන්දු භාවිතය

ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රතිපත්තින්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන සැකසීමේදී, ගිණුම්කරණ ප්‍රතිපත්ති භාවිතය, කිරීමේදී දක්වා ඇති වත්කම්, වගකීම්, අය සහ වැය පිළිබඳව තක්සේරු කිරීම්, උපකල්පනය හා විනිශ්චය කිරීම් කළමනාකරනය මගින් කළයුතු වේ.

විනිශ්චයන් හා තක්සේරු කිරීම් අතීත අත්දැකීම් හා වෙනත් කරුණු අතර පවතින තත්වයන් යටතේ සාධාරණයයි විශ්වාස කෙරෙන බලාපොරොත්තු මත පදනම්වේ. ඒ අනුව සත්‍ය අත්දැකීම් හා ප්‍රතිඵල විනිශ්චයන් හා තක්සේරු කිරීම්වලට වඩා වෙනස් විය හැක.

3. සැලකිය යුතු ගිණුම්කරන ප්‍රතිපත්ති

විශේෂිතව සඳහන් කර ඇති අවස්ථාවන් හිදී හැර මෙම මූල්‍ය ප්‍රකාශයන්හි පහත දක්වා ඇති ගිණුම්කරන ප්‍රතිපත්ති ඒකාකාරව භාවිතා කර ඇත.

3.1. විදේශ මුදල් ගනුදෙනු

3.1.1. විදේශ මුදල් ගනුදෙනු

සංස්ථාවේ මූල්‍ය වාර්ථා සැකසීමේදී, විදේශ මුදල් සම්බන්ධ ගනුදෙනු වලදී එම දිනට අදාළ විනිමය ප්‍රතිශතයට අනුව ගණනය කර සඳහන් කර ඇත. සෑම වාර්ථා ගත දිනකම විදේශ ගනුදෙනු දිනය අවසානයේ පැවති විනිමය ප්‍රතිශතය අනුව සඳහන් කර ඇත. මුදල් නොවන අයිතම සාධාරණ අගයකට ගන්නය කර එම සාධාරණ මිල ගන්නය කල දිනට පැවැති විනිමය අනුපාතයට ගන්නය කර ඇත. අතීත මිලකට ගන්නය කල මුදල් නොවන අයිතම ගනුදෙනුව සිදුවන දිනයේ විනිමය අනුපාතයට ගන්නය කර ඇත. මූල්‍ය අයිතම පියවීමේදී මතුවන විනිමය අනුපාත වෙනස්කම් එම කාල සීමාවේ ලාභ හා පාඩු වාර්ථාවේ අඩංගු වේ.

3.2. වත්කම් තක්සේරු කිරීමේ පදනම්

මුදල් තත්වය ප්‍රකාශයේ දැනට පවතින වත්කම් ලෙසට වර්ග කෙරෙන්නේ මුදල්, බැංකු ශේෂ සහ ප්‍රකාශයේ දින සිට වසරක් තුළ හෝ සංස්ථාවේ සාමාන්‍ය ව්‍යාපාර ක්‍රියාවලියේදී මුදල් ලැබේ යයි අපේක්ෂා කරන තත්වයෙන් කාල සීමාව අඩුවන ගනු දෙනුය. දැනට පවතින වත්කම් වලට අමතර වත්කම් වන්නේ ප්‍රකාශයේ දින සිට වසරකට වැඩි කාලයක් රඳවා ගැනීමට සංස්ථාව බලාපොරොත්තු වන වත්කම් වේ.

3.2.1. දේපල, යන්ත්‍ර හා උපකරණ

3.2.1.1. හඳුනා ගැනීම් සහ මැණීම්

වටිනාකමින් එකතුවූ ක්ෂය වීම් හා අපහරණ ක්ෂයවීම් පාඩු අඩු කල මුදලක් දේපල, යන්ත්‍ර හා උපකරණ අගය ලෙසට සඳහන් වේ. දේපලක යන්ත්‍ර හා උපකරණ වල යම් යම් කොටස් වල ප්‍රයෝජනයට ගත හැකි කාලය වෙනස් වේ නම්, එම කොටස් වෙන් වෙන් අයිතම වශයෙන් (ප්‍රධාන උපාංග) දේපල, යන්ත්‍ර සහ උපකරණ ලෙස ගණනය කෙරේ.

3.2.1.2. අයිතිය හිමි වත්කම්

යම් දේපලක, යන්ත්‍රයක හෝ උපකරණයක අගය තුළ එය මිලදීගත් අගය සහ එය අපේක්ෂිත කාර්යය සඳහා යොදා ගැනීමට වැය වන මුදලද අඩංගු වේ. ස්වාං ඉදිකිරීම් වත්කම් සඳහා අමුද්‍රව්‍ය මිල, කම්කරු ග්‍රාමය හා එය ප්‍රයෝජනයට ගැනීම සඳහා අවශ්‍ය වෙනත් ගුණාත්මක වැය වීම්ද අඩංගු කෙරේ. එම අයිතමය කොටස් වශයෙන්

2014 දෙසැම්බර් 31 ට අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශයට අදාළ සටහන්

වෙන්කර එක් ස්ථානයක සිට අවශ්‍ය ස්ථානයකට ප්‍රවාහනය කර නැවත සවිකිරීම සඳහා වන වැයවීම්ද මෙහි අඩංගු වේ.

උපකරණයක ක්‍රියාකාරීත්වයට ඒකාබද්ධ වූ මෘදුකාංග මිලදී ගැනීමේදී එය උපකරණයේ කොටසක් ලෙසට අගය කෙරේ.

3.2.1.3. කල් බඳු වත්කම්

සියලුම අවදානම් හා අයිති ප්‍රධානය ලබන අනුදේශ මත ගන්නා සියලුම බඳු වත්කම් මූල්‍ය බඳු ලෙසට වර්ග කෙරේ. මූලික හඳුනාගැනීමේ අනතුරුව එහි සාධාරණ අගයේ අවමය සහ බඳු වාරිකයේ අවමයට සමාන මුදලකට අගය කෙරේ. මූලික හඳුනාගැනීමට අනතුරුව එම වත්කමට අදාළ වන ගිණුම්කරන ප්‍රතිපත්තියට

අනුකූලව ගණන් නැබේ. කුලී වාරික ගෙවීම් කුලී බදු වියදම් හා බදු වගකීම් අඩුවීම අතර බෙදා වෙන් කෙරේ. ඒ අනුව වගකීම් ඉතිරි ප්‍රමාණය සඳහා ස්ථාවර පොලී අනුපාතයක් රඳවා ගැනීම පහසුවේ. ආදායම් ප්‍රකාශයේ කුලී බදු වියදම් අයකිරීම් මුදල් වියදම් ලෙසට හඳුනාගැනේ. අනිකුත් කුලී බඳු ක්‍රියාකාරී කුලී ලෙසට සැලකෙන අතර සංස්ථාවේ මුදල් තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ පිළිගැනීමට ලක් නොවේ.

3.2.1.4. පසුකාලීන පිරිවැය

යම් දේපලක, යන්ත්‍රයක හෝ උපකරණයක කොටසක් අලුතින් යෙදීමට සිදුවීමේදී, එම කොටස යෙදීම කුලීන් ආයතනයට වන ආර්ථික යහපත සහ එහි අගය ස්ථිර ලෙසට ගණනය කල හැකි යයි පෙනී යයි නම් එම අයිතමයේ පිලිගත් අගයට එම වැයවීම සම්බන්ධ වේ. අලුතින් යෙදූ කොටසේ පවතින අගය පිළිගැනීමට ලක් නොවේ.

දේපල, යන්ත්‍ර හා උපකරණ වල දෛනික නඩත්තු වියදම් ලාභ හා පාඩු ප්‍රකාශයේ සටහන් වේ.

3.2.1.5. නොපිළි ගැනීම

දේපලක, යන්ත්‍රයක හෝ උපකරණයක පවතින අගය එම යම් අයිතමයක් විනාසය කිරීම හෝ එය නැවත භාවිත කිරීම හෝ විනාස කිරීමෙන් ආයතනයට ඉදිරියේදී කිසිදු ආර්ථික වාසියක් අත් නොවේ නම්, දේපලක, යන්ත්‍රයක හෝ උපකරණයක පවතින අගය නොපිළිගැනේ.

3.2.1.6. ප්‍රත්‍යාගණනය

අඩු තරමින් සෑම වසර තුනකට වරක් සන්නක ඉඩම් සහ ගොඩනැගිලි විවෘත වෙළඳපොල අගයන් භාවිතා කර වෘත්තීය සුදුසුකම් ලත් තක්සේරුකරුවන් මගින් ප්‍රතිතක්සේරු කිරීම සිදු කෙරේ. ඉන්පසුව ප්‍රතිතක්සේරු මුදලට දේපල සටහන් කර, ඇගයීම් අතිරික්තය වත්කමේ පවතින ශුද්ධ අගය මත හඳුනාගෙන ප්‍රත්‍යාගණනය අතිරික්තයකට ස්ථානාන්තර කෙරේ. දේපල පිලිනොගැනීමේ අවස්ථාවේදී ප්‍රත්‍යාගණනය අතිරික්තය රඳවාගත් ඉපයීමක් ලෙසට ස්ථානාන්තර කෙරේ.

3.2.1.7. ක්ෂය වීම

ක්ෂය වීමේ ප්‍රමාණය අනුව ක්ෂය වීම ගණනය කෙරේ. එනම් වත්කමේ අගය හෝ අය වීමට ආදේශ කල වෙනත් අගයකින් වත්කමේ පවතින ඉතිරි අගය අඩුකල පසු ලැබෙන ඉතිරි අගයයි.

දේපලක, යන්ත්‍රයක හෝ උපකරණයක එක් එක් උපාංගයන් ඵලදායී කාල සීමාව ඇස්තමේන්තු කිරීම මත ලාභ හෝ පාඩු අනුව සරල මාර්ග ක්‍රමය මත කෙරෙන්නේ එමගින් වත්කමේ පවතින ආර්ථික ඵලදායීතාව ඉදිරියේදී ප්‍රයෝජනයට ගැනෙන ආකාරය වඩාත් පැහැදිලි ලෙසට පෙන්වුම් කරන බැවිනි. බඳු කාලය අවසානයේදී

2014 දෙසැම්බර් 31 ට අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශයට අදාළ සටහන්

සංස්ථාවට අයිතිය හිමිවීම ස්ථිර තත්වයකදී හැර බඳු ක්‍රම යටතේ පවතින අයිතම පිලිබඳ ක්ෂය වීම පිරික්සීමේදී බඳු කාලය සහ අයිතමයේ ඵලදායී කාලසීමාවෙන් අඩු කාල සීමාවට ගන්නා කෙරේ. ඉඩම් අගයන් ක්ෂය කිරීමක් සිදු නොවේ.

ඇස්තමේන්තු ඵලදායී කාලයන් පහත දැක්වෙන ආකාරයට වේ.

වත්කම වර්ගය	ප්‍රයෝජනවත් කාලය අවුරුදු	අගය ක්ෂය වීමේ අනුපාතය (%)
ගොඩනැගිලි	40	2.5%
යන්ත්‍ර හා උපකරණ	05	20%
ලී බඩු හා සවිකිරීම්	10	10%
රථවාහන	05	20%
කාර්යාල උපකරණ	05	20%
පරිඝණක	05	20%

පරිහරනය සඳහා පවතින කාලය තුළ වත්කමක ක්ෂයවීම ආරම්භ වන අතර එම වත්කම් විකිණීම සඳහා නියම වීම සහ ඒ අනුව එම වත්කම පිළිගැනීමට ලක්වන දින සිට ක්ෂයවීම නතර කෙරේ.

ක්ෂය කිරීමේ ක්‍රමවේදය, ඵලදායී කාලය සහ ඉතිරි අගය සෑම මුදල් වර්ෂයක අවසානයේ සමාලෝකන කෙරෙන අතර සුදුසු අන්දමට සමායෝජක කර ඇත.

3.2.2. කෙරීගෙන යන ප්‍රාග්ධන වැඩ

වර්ෂය තුළදී වියදම් ධරන ලද, වාර්ථා දිනට නිම නොවූ සේවාවන් කෙරෙහි පවතින ප්‍රාග්ධන වැඩ ලෙසට පෙන්වනු කෙරේ. වර්ෂය තුළ නිමකළ ප්‍රයෝජනයට ගත හැකි වත්කම් ප්‍රාග්ධන වත්කම් දේපල යන්ත්‍ර හා උපකරණ ලෙසට මාරු කර ඇත.

3.2.3. අස්පෘෂ්‍ය දේපල

සියළු සම්භාව්‍ය ආර්ථික ප්‍රතිලාභ භාවය වෙත ලැබෙනම්, එහි අගය විශ්වසනීය ලෙසට ගණනය කල හැකි නම් සහ එකතුවූ ක්‍රමක්ෂය වීම ඉවත් කළ පිරිවැය ලෙසට ඉදිරියට ගෙන යා හැකි වේ නම් අස්පර්ශනීය දේපල හඳුනාගැනීමට ලක්වේ.

3.2.3.1. මෘදුකාංග

ආයතන මෘදුකාංග සහ අභ්‍යන්තරයෙන් සම්බන්ධ නොවන පැහැදිලිව හඳුනාගත හැකි, විශ්වාසනීය ලෙසට ගන්නා කළ හැකි අනාගතයේදී ආර්ථික අර්ථලාභ අපේක්ෂා කල හැකි සියලුම පරිඝණක මෘදුකාංග පිරිවැය අශ්පර්ශනීය ප්‍රභේදය යටතේ මුදල් තත්වය පිළිබඳ ප්‍රකාශයේ අඩංගු කෙරේ.

3.2.3.2. තදනන්තර පිරිවැය

උදාළ වන වත්කමට අන්තර්ගත අනාගත ආර්ථික ලාභ වර්ධනයක් වේ නම් පමණක් තදනන්තර වැය ප්‍රාග්ධනික කෙරේ. අනිකුත් වියදම් සියල්ල දරණ ලද ලාභ පාඩු ලෙසට පිළිගැනේ.

2014 දෙසැම්බර් 31 ට අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශයට අදාළ සටහන්

3.2.3.3. ක්‍රමක්ෂය

වත්කමේ පිරිවැය මත හෝ පිරිවැය වෙනුවට ආදේශිත අගයකින් වත්කමේ ඉතිරි අගය අඩුකළ ප්‍රමාණය මත මෙය ගනනය කෙරේ.

වත්කම් ප්‍රභේදය	ඵලදායී කාලය (අවුරුදු)	ක්ෂයවීමේ ප්‍රතිශතය (%)
පරිභනක මෘදුකාංග	05	20%

ඵලදායී කාලය සහ ඉතිරි අගය සෑම මුදල් වර්ෂයකදීම කාලික ණය නිදහස් කිරීම සමාලෝචනයට ලක් කර සුදුසු වේ නම් සමායෝජකය කර ඇත.

3.2.4. වෙළඳ තොග

බොහෝ කල් රැඳී පවතින හා අභාවයට ගිය තොග සඳහා ලබා දිය යුතු ඉඩ හැරීම් කිරීමෙන් අනතුරුව අවම පිරිවැය සහ සුද්ධ ලාභ ගත හැකි අගය වෙළඳ තොග වල සඳහන් වේ. මිලදීගත් පිරිවැය, අපවර්තන පිරිවැය, ඵම තොග දැනට පවත්නා තත්වයට, ස්ථානයට ගෙන ඒම සඳහා දරන ලද සියලු වියදම් වෙළඳ තොග පිරිවැය තුළ අඩංගු වේ. සාමාන්‍ය ව්‍යාපාර ක්‍රියාවලියේදී තක්සේරු විකුණුම් මිලෙන් තක්සේරු කළ යථාර්ථ නිරූපිත අගය සහ / හෝ පවතින තත්වයෙන් විකිණිය හැකි තත්වයට ගෙන ඒමට දරන ලද වියදම් අඩු කළ අගය සුද්ධ යථාර්ථ නිරූපිත අගය ලෙස සඳහන් කර ඇත.

සමාලෝචිත කාලය අවසානයේ තොග අයකරවා ගත හැකි ප්‍රමාණ වර්ෂය තුළ ද අයකරවාගත නොහැකි ලෙස හඳුනාගත් ද්‍රව්‍යය ලියා අත්හැරීම තක්සේරු කිරීම මගින් තොග වලනය සමාලෝචනය විශේෂඥයෙකු විසින් සිදුකර ඇත.

3.2.5. නොනිම් මෙහෙයුම්

අයකරවා ගත හැකි යයි සම්භාවි කෙරෙමින් පවතින ක්‍රියාකාරකම් සඳහා වැයවන කොන්ත්‍රාත් වියදම් නිමනොවූ මෙහෙයුම් වත්කම් ලෙසට හඳුනාගෙන ඇත. පාරිභෝගිකයා විචලනයෙන් සහ හිමිකම් පෑම් අනුමත කිරීම සම්භාවී වේ නම් හා ආදායම් ප්‍රමාණය විශ්වසනීය මට්ටමකට ගනනය කළ හැකි නම් පමණක් කොන්ත්‍රාත් ආදායමේ විචලනයන් හි හිමිකම් පෑම පිලිගැනීම සිදු කෙරේ.

3.2.6. මුදල් හා මුදල් සමාන දේ

මුදල් ශේෂ, මුදල් තැන්පතු, අවශ්‍යය විට ලබාගත හැකි තැන්පතු නියමිත අගයකට අවශ්‍ය විටදී මුදල් ලබාගත හැකි සැලකිය යුතු නොවන අගය වෙනස්වීමේ අවදානම සහිත බැංකු අයිරා මුදල් ගලනය ප්‍රකාශයේ අරමුණු සඳහාහය.

3.2.7. මුදල් නොවන වත්කම් භායනය

සෑම වාර්තා දිනකම යම් දේපලක් භායනය වීමේ තත්වයක් පෙන්නුම් කරන්නේ දැයි සංස්ථාව මගින් තුලනය කෙරේ. එවැනි පෙන්නුම් කිරීමක් පවතිනම් හෝ යම් දේපලක වාර්ෂික භායනය වීමේ පරීක්ෂාව අවශ්‍ය විටදී සංස්ථාව විසින් එම වත්කමෙන් අය කරවා ගත හැකි වටිනාකම තක්සේරු කෙරේ. භාවිතයේදී වත්කමේ වටිනාකම සහ විකිණීමට වන වැය අඩු කළ එහි සාධාරණ මිල අතරින් වැඩි මුදල වත්කමේ අයකරවා ගත හැකි ප්‍රමාණය ලෙස සැලකේ. එය එක් එක් වත්කමට වෙන් වසයෙන් ගණනය කෙරේ. එම වත්කමින් අනිකුත් වත්කම් හා වත්කම් කාණ්ඩයකින් නිදහස් ව ස්වාධීන මුදල් ගලනයක් උත්පාදනය නොවන්නේ නම් එක් එක් වත්කමට වෙන් වශයෙන් ගණනය කෙරේ. යම් වත්කමක ඉදිරියට ගෙන යන අගය, එයින් අයකරවා ගත හැකි අගයට වඩා වැඩි වේ නම් එම දේපල භායනය වූ ලෙසට සලකා එයින් අයකරවා ගත හැකි අගයට සටහන් කෙරේ.

2014 දෙසැම්බර් 31 ට අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශයට අදාළ සටහන්

භාවිතයේදී පවරන අගය තුලනය කිරීමේදී, මුදලේ කාලීන අගය සහ එම වක්තමට විශේෂිත වූ අවදානම පෙන්වුම් කරන පෙරබදු වට්ටම් අගයන් ලෙසට ඉදිරි මුදල් ගලනයන් වට්ටම් කෙරේ.

අලෙවි වියදම අඩුකළ සාධාරණ මිල ගණනය කිරීමේදී ලබාගත හැකි නම් මෑතක වෙළඳ පොළ ගනුදෙනු සැලකිල්ලට ගැනීම, එසේ නොමැතිනම් ප්‍රමාණවත් ඇගයීමේ ආකෘතියක් යොදා ගැනේ. ක්‍රියාත්මක වන මෙහෙයුම් තුළ භායනය වීමේ අලාභ සර්වච්ඡාදී ආදායම් ප්‍රකාශයේ එම අපවය දේපලට අදාළ ක්‍රියාකාරකම් ප්‍රභේද තුළ පෙන්වා ඇත.

අවසාන වරට භායනය වීමේ පාඩුව හඳුනාගැනීමට අනතුරුව, වත්කමේ අයකර ගත හැකි වටිනාකම ගණනය කිරීමේදී භාවිතා කළ තක්සේරුවේ යම් වෙනසක් වී ඇත්නම් පමණක් කලින් හඳුනාගත් අපවය වීමේ පාඩුව ප්‍රතිනමනය කෙරේ. එවැනි අවස්ථාවකදී වත්කමේ ඉදිරියට ගෙන යන අගය අයකරවා ගත හැකි අගයට ඉහල දැමේ. එම වත්කම පිළිබඳව පෙර වර්ෂ තුළ කිසිදු භායන පාඩුවක් හඳුනාගෙන නොතිබුණේ නම් සුද්ධ ක්ෂය වීම නින්දු කෙරෙන ඉදිරියට ගෙන යන අගය මෙම ඉහල දැමූ අගය වැඩි නොවිය යුතුය. එවැනි ප්‍රතිනමන සර්වච්ඡාදී ආදායම් ප්‍රකාශයේ පිලිගැනීමට ලක්වේ.

3.3. මූල්‍ය මෙවලම්

3.3.1. මූල්‍ය වත්කම්

3.3.1.1. මූලික පිළිගැනීම හා මිණුම්

LKAS 39 විෂය ප්‍රමාණය තුළ පවතින මූල්‍ය වත්කම් ලාභ හෝ පාඩු, ණය හා ලැබිය හැකි, කල් පිරෙන තෙක් රඳවා ඇති ආයෝජන, අලෙවි කළ හැකි මූල්‍ය වත්කම් හෝ බල සහිත හෙජ් ගිවිසුමක හෙජ්න් උපකරණයක් ලෙසට නියම කරන ලද ව්‍යුත්පන්න කුලින් සාධාරණ මිලට පවතින මූල්‍ය වත්කම් මූලික හඳුනා ගැනීමේදී සංස්ථාව තම මූල්‍ය වත්කම් වල වර්ගීකරණය නිශ්චිත කර ගනී.

සෑම වත්කමක්ම මූලිකව සාධාරණ මිල ධන ලෙසට පිලිගන්නා අතර, එසේ නොවන වත්කම් ලාභ හා පාඩු මගින් සෘජුව ආරෝපණීය ගනුදෙනු කළ හැකි මිලට හඳුනාගනී. වෙලෙඳපොලෙහි පවතින රෙගුලාසි හෝ සම්මුති අනුව කාල පරාසයක් තුළදී ලබා දිය යුතු වන මූල්‍ය වත්කම් මිලදී ගැනීමේදී හා අලෙවි කිරීමේදී සංස්ථාව එම වත්කම මිලදී ගැනීම හෝ විකිණීමට නියම කිරීම් දිනට පිලිගැනේ.

සංස්ථාවේ මූල්‍ය වත්කම් තුළ මුදල් හා මුදල සමාන දෙය කෙටි කාලීන තැන්පතු, වෙලඳ හා වෙනත් ලැබිය හැකි දේ ණය මුදල් හා හිමිකම් උපකරණද අඩංගු වේ.

3.3.1.2. තදන්තර මිම්ම.

මූල්‍ය වත්කම් තදන්තර මිම්ම පහත විස්තර කෙරෙන වර්ගීකරණය මත රඳා පවතී.

3.3.1.3. ලාභ හෝ පාඩු මගින් සාධාරණ අගයට මූල්‍ය වත්කම්

අලෙවිය සඳහා දරා සිටින මූල්‍ය වත්කම් සහ ලාභ හෝ පාඩු කුලින් සාධාරණ අගයට මූලික හඳුනාගැනීමක නියම කරන ලද මූල්‍ය වත්කම්, ලාභ හෝ පාඩු කුලින් සාධාරණ මිල දරණ මූල්‍ය වත්කම් තුළ අඩංගුවේ. සමීප කාල සීමාවක් තුළ අලෙවිය දරා සිටින මූල්‍ය වත්කම් ලෙසට වර්ග කෙරේ. බැණී 39 මගින් නිර්වචනය කෙරෙන හෙජ්න් ගනුදෙනුවකදී උපකරණයක ලෙසට නම් නොකරන ලද සංස්ථාව ඇතලත්වී ඇති ව්‍යුත්පන්න මූල්‍ය උපකරණද මෙම ප්‍රභේදයට ඇතුළත් වේ.

2014 දෙසැම්බර් 31 ට අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශයට අදාළ සටහන්

බලාත්මක හෙජන් උපකරණ ලෙසට නම් කිරීමකට අයත් නොවන වෙන් කල, නිහිත කරන ලද ව්‍යුත්පන්නද අලෙවිය සඳහා දරා සිටින වත්කම් ලෙසට වර්ග කෙරේ. ලාභ හෝ පාඩු තුළින් සාධාරණ අගයට පවතින මූල්‍ය වත්කම් ආදායම් ප්‍රකාශයේ මූල්‍ය ආදායම හෝ මූල්‍ය වැය ලෙසට පිළිගැනෙන සාධාරණ අගයේ වෙනස්කම් සහිතව මූල්‍ය තත්වය ප්‍රකාශයේ අඩංගුවේ.

මෑත කාලයේ අලෙවි කිරීමේ බලාපොරොත්තුව තවදුරටත් අනුයෝජන වේද නැද්ද නොතකා සංස්ථාව තම මූල්‍ය වත්කම් ලාභ හෝ පාඩු (අලෙවිය සඳහා දරා සිටින) තුළින් සාධාරණ මිලට අගය විනිශ්චය කෙරේ. අක්‍රීය වෙළඳපොල හේතුවෙන් සංස්ථාවට අනාගත බලාපොරොත්තුව සැලකිය යුතු අපහසු වීම සමග කලමණාකරණයේ අනාගත බලාපොරොත්තුව සැලකිය යුතු වෙනස් වීම අනුව දුර්ලබ අවස්ථාවලදී එම මූල්‍ය වත්කම් ප්‍රතිවර්ග කිරීමට තීරණය කල හැක. එම ප්‍රතිවර්ග කිරීම ණය හා ලබාගත හැකි ලෙසට අලෙවිය සඳහා ඇති හෝ පරිනතිය තෙක් දරා සිටින ලෙසට වර්ග කිරීම වත්කමේ ස්වභාවය අනුවය.

3.3.1.4 පරිනතිය තෙක් දරා සිටින මූල්‍ය වත්කම්

ණය සුරකු පරිනතිය තෙක් දරා සිටීමේ ධනාත්මක අපේක්ෂාව සංස්ථාව සතුවේ නම් එවන් මූල්‍ය වත්කම් පරිනතිය තෙක් දරා සිටින වත්කම් ලෙසට වර්ග කෙරේ. එවන් වත්කම් මූලිකව සාධාරණ මිලට එකතු කළ සෘජු ආරෝපණීය ගනුදෙනු බැර අගයට පිළි ගැනේ. මූලික පිලිගැනීමට අනතුරුව පරිනතිය තෙක් දරා සිටින මූල්‍ය වත්කම් කාලීන ණය නිදහස් පිරිවැයට ගනනය කිරීම බලාත්මක පොලී ක්‍රමය අඩුකල අපවය වීම පාඩු ක්‍රමයට සිදු කෙරේ.

කාලීන ණය නිදහස් කිරීමේ පිරිවැය, ගණනය කිරීමේදී පවරාගැනීම මත වට්ටම් හෝ වාරික බලාත්මක පොලී අනුපාත (EIR) හි සම්පූර්ණ කොටසක් වන අයකිරීම් හෝ පිරිවැය ද සැලකිල්ලට ගැනේ.

ආදායම් ප්‍රකාශයේ මූල්‍ය ආදායම් තුළ ක්‍රියාත්මක පොලී අනුපාතය (EIR) සංසන්දනයද ඇතුළත්වේ. ආදායම් ප්‍රකාශයේ මූල්‍ය පිරිවැය හි අපවය වීම් තුළින් සිදුවන පාඩු පිලිගැනීම සිදුවේ.

3.3.1.5 ණය සහ ලබා ගත හැකි දෑ

ක්‍රියාකාරී වෙළඳ පොලක උපුටා දැක්වීමක් නොමැති ස්ථිර හෝ නිශ්චයනීය ගෙවීම් සහිත වත්කම් ණය හා ලබාගත හැකි වත්කම් ලෙස සැලකේ. එවන් මූල්‍ය වත්කම් සාධාරණ අගයට එකතු කළ සෘජුව ආරෝපණීය ගනුදෙනු පිරිවැයට අගය කෙරේ. මූලික පිලිගැනීමට අනතුරුව ණය සහ ලබා ගත හැකි දෙය බලාත්මක පොලී ක්‍රමය භාවිතා කර ගනනය කර අපවය වීම් අලාභ අඩු කෙරේ. මුදල් මුදල් සමාන දෙය අලෙවිය සහ වෙනත් ලබා ගත හැකි දෙය ණය සහ ලබා ගත හැකි දෙය තුළ අඩංගු වේ.

3.3.1.6 අලෙවිය සඳහා ඇති මූල්‍ය වත්කම්

අලෙවිය සඳහා ඇති මූල්‍ය වත්කම් ව්‍යුත්පන්න නොවන ඉහත ප්‍රභේදයන් තුළ මූල්‍ය වත්කම් ලෙසට වර්ග නොකල වත්කම් වේ. මූලික පිලිගැනීමට අනතුරුව සාධාරණ අගය එකතු කල සෘජුව ආරෝපණීය ගනුදෙනු පිරිවැයට පිලිගැනේ. සාධාරණ අගය සහ එහි වෙනස්වීම අනුව නිර්දේශ කිරීම අපවය වීමේ පාඩු හා විදේශ මුදල් අගය වෙනස්කම් අලෙවිය සඳහා ඇති මූල්‍ය වත්කම් වලට බලපෑම වෙනත් විස්තරාත්මක ආදායම් තුළ පිලිගැනීම සහ හිමිකම් ප්‍රකාශය තුළ සාධාරණ මිල සංචිතයේ ඉදිරිපත් කෙරේ. යම් ආයෝජනයක් පිලි නොගැනීම ලක්වූවිට හිමිකම් ප්‍රකාශයේ එකතු වූ ලාභ හෝ පාඩු නැවත ලාභ හෝ පාඩු ලෙසට වර්ගීකරණය කෙරේ. අලෙවිය සඳහා ඇති මූල්‍ය වත්කම් හිමිකම් සුරැකුම්පත් සහ ණය සුරකුපත් වලින් සමන්විතවේ.

අලෙවිය සඳහා දරා සිටින මූල්‍ය වත්කම් සංස්ථාව මගින් අගය විනිශ්චය කිරීම තුළින් එය ඉදිරි කාලයේ අලෙවි කිරීමේ බලාපොරොත්තුව තවදුරටත් සුදුසු දැයි නිගමනය කෙරේ. අක්‍රීය වෙළඳපොල තුළ මෙම වත්කම් අලෙවි කිරීමට සංස්ථාව අපහසුවීම අනුව කලමණාකරණය ඉදිරි කාලය තුළ අලෙවි කිරීම සැලකිය යුතු ලෙසට වෙනස්වේ. දුර්ලබ වාතාවරණයක් තුළදී මෙම මූල්‍ය වත්කම් නැවත වර්ග කිරීමට සංස්ථාව තෝරාගත හැක. ණය

2014 දෙසැම්බර් 31ට අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශයට අදාළ සටහන්

හා ලබාගත හැකි දෙය ප්‍රතිවර්ගීකරණය, අලෙවිය සඳහා සූදානම් හෝ කල් පිරෙන තෙක් රඳවා සිටීම වත්කමේ ස්වභාවය මත තීරණය වේ. පරිනතිය තෙක් දරා සිටින වර්ගය ප්‍රතිවර්ගීකරණය කිරීමට අවසර ලැබෙන්නේ ඒ ආකාරයටය. එම මූල්‍ය වත්කම් රඳවා ගැනීමේ හැකියාව හා බලාපොරොත්තුව භාවය සතු නම් පමණි.

අලෙවිය සඳහා ලබා ගත හැකි ප්‍රභේදය තුළින් ප්‍රතිවර්ගීකරණය කරන ලද වත්කම් සඳහා එම වත්කම මත මීට පෙර ඇති වූ ලාභය හෝ පාඩුව හිමිකම් තුළ පිළිගැනීමට ලක්ව ලාභ හෝ පාඩු තුළ සංසන්දනය ැෂයා භාවිතා කර එම ආයෝජනයේ ඉතිරි කාලය තුළ සිදු කෙරේ. නව සංසන්දන අය සහ අපේක්ෂිත මූල්‍ය ගලනය අතර වෙනසද EIR භාවිතාවෙන් වත්කමේ ඉතිරි කාල සීමාව තුළ සංසන්දනය කෙරේ. ඉන් අනතුරුව එම වත්කම අපවය වී ඇතැයි හඳුනා ගැනීමේදී ප්‍රකාශයේ සඳහන් මුදල ආදායම් ප්‍රකාශයට ප්‍රතිවර්ග කෙරේ.

3.3.1.7 නොපිළිගැනීම

යම් මූල්‍ය වත්කමක් හෝ අදාළ වන යම් වත්කමක කොටසක් නොපිළිගැනීම සිදුවන්නේ එම වත්කමෙන් මුදල් ප්‍රවහය ලැබීමේ අයිතිය අවසන් වීම එම වත්කමෙන් මුදල් ප්‍රවහය ලැබීමේ අයිතිය පවරාදීම හෝ යම් එකඟවීමකට අනුව තුන් වැනි පාර්ශ්වයකට ලැබෙන මුදල් ප්‍රවහය ප්‍රමාදයකින් තොරව මුළුමනින්ම ගෙවීමේ බැඳීමක් උපකල්පනය කිරීම (අ) එම වත්කමේ සියලු හරවත් අවදානම් හා ප්‍රතිලාභ සංස්ථාව විසින් පවරා දීම (ආ) සංස්ථාව විසින් එම වත්කමේ හරවත් අවදානම් හෝ ප්‍රතිලාභ පවරාදීමක් හෝ දරවා ගැනීමක් කර නැතත් වත්කමේ පාලනය පවරාදීම

සංස්ථාව විසින් එම වත්කමේ හරවත් අවදානම හෝ ප්‍රති ලාභ පවරා දීමක් හෝ රඳවා ගැනීමක් කර නැතත් වත්කමේ පාලනය පවරා දීම නැත්නම් එම වත්කම් පිළිබඳ සංස්ථාව උනන්දුවක් දක්වන ප්‍රමාණයට පිළිගැනීම සිදුවේ. එම තත්වයේදී සංස්ථාව එය ආශ්‍රිත වගකීම් පිළිගනී. සංස්ථාව රඳවාගන්නා අයිතීන් හා බැඳීම් පදනමට පැවරූ වත්කම් ආශ්‍රිත වගකීම් නිර්දේශ වේ. පැවරූ වත්කම් පිළිබඳව පවතින උනන්දුව ඇප වීමක ස්වරූපය ගන්නා අතර එම වත්කමේ මූලික අගය සහ සංස්ථාව ආපසු ගෙවීමට සිදුවන මුදලින් අඩු මිලට එය අනුදේශ කෙරේ.

3.3.1.8 මූල්‍ය වත්කම් හි භායනය

යම් වත්කමක් හෝ වත්කම් සමූහයක් අපමය විය හැකි තත්වයක් පෙන්නුම් කරන්නේදැයි යන්න සෑම වාර්ථා කරන දිනකම සංස්ථාව මගින් තක්සේරු කරනු ලැබේ. යම් වත්කමක් හෝ වත්කම් සමූහයක් අපවය විය හැකි යැයි අනුභවය කරන්නේ, සිදු වූ එක් සිද්ධියක් හෝ සිද්ධි කිහිපයක ප්‍රතිඵලයක් ලෙසට පැහැදිලි සාක්ෂි ඇත්නම් පමණි. වත්කමේ මූලික හඳුනා ගැනීමෙන් අනතුරුව එම පාඩු සිදුවීම, එම වත්කමේ හෝ සමූහයේ අනාගත තක්සේරු මූල්‍ය ගලනයට ඇති වන බලපෑම විශ්වාසවන්ත ලෙස තක්සේරු කළ හැක. අපවය වීමේ සාක්ෂි තුළ, ණයකරුවන් හෝ ණයකරුවන් සමූහයක් සැලකිය යුතු මූල්‍ය අපහසුතා අත්විඳි නම් පොලී හෝ මූලධනය ගෙවීම පැහැර හැරීම හෝ අපවාරය බව, ඔවුන් වස්තු බංගත්වයට හෝ මූල්‍ය ප්‍රතිසංවිධානයන්ට යොමුවීම, විමර්ෂනය කළහැකි තොරතුරු මගින් තක්සේරු කළ අනාගත මූල්‍ය ගලනයේ පෙන්නුම් කරන හිඟ මුදල්, ආර්ථික තත්ව සම්බන්ද වන පැහැර හැරීම්.

3.3.1.9 ක්ෂමය පිරිවැයට ඉදිරියට ගෙනයන මූල්‍ය වත්කම්

ක්ෂමය පිරිවැයට ඉදිරියට ගෙනයන මූල්‍ය වත්කම් පිළිබඳ සංස්ථාව පළමුව තක්සේරු කරන්නේ තනිතනිව සැලකිය යුතු වන මූල්‍යවත්කම් නැතහොත් එසේ තනි තනිව සැලකිය යුතු නොවන මූල්‍ය වත්කම් සම්බන්ධව අපවයවීමේ අරමුණුදායක සාක්ෂි නොමැති බව සංස්ථාව හඳුනාගතහොත්, එය සැලකිය යුතු හෝ එසේ නොමැති වුව ද ඒ හා සමාන බැර අවදානම් ගුණාංග පවතින මූල්‍ය වත්කම් කණ්ඩායමකට එකී වත්කම් ද ඇතුළත් කර සමූලිකව අපවය වීම සඳහා තක්සේරු කෙරේ. අපවය වීමේ පාඩුවක් සහිත දැනට පවතින වෙන් වශයෙන් අපවය තක්සේරුවට ලක්කරන හඳුනාගත් වත්කම් අපවයවීමේ සමූලික තක්සේරුවට ඇතුළත් නොකෙරේ.

අපවය වීමේ පාඩුවක් දරා ඇති බවට අරමුණුදායක සාක්ෂි ඇත්නම් එකී පාඩුවේ ප්‍රමාණය වත්කමේ පවතින අගය සහ මෙතෙක් ගණනය නොකළ හර පාඩු නොතකා තක්සේරුකළ ඉදිරි මූල්‍ය ගලනයේ පවතින අගය අතර,

2014 දෙසැම්බර් 31 ට අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශයට අදාළ සටහන්

වෙනස ලෙසට ගන්නා කෙරේ. තක්සේරු කළ ඉදිරි මූල්‍ය ගලනයේ දැනට අගය, එකී මූල්‍ය වත්කමේ මුල් ක්‍රියාත්මක පොලී අනුපාතයට වට්ටම් කෙරේ. ණය මුදලක් සම්බන්ධව වෙනස්වන පොලී අනුපාතයක් ඇත්නම් යම් අපවයවීමේ අලාභය ගන්නා කිරීමේ දී දැනට පවතින පොලී අනුපාතය අදාළ වේ. දීමනා ගිණුමක් භාවිතය තුළින් වත්කමේ ඉදිරියට ගෙනයන අගය අඩුකර පාඩුවේ ප්‍රමාණය ලාභ හා පාඩු වාර්තාවේ පිළිගැනේ. අඩුකළ ගෙනයන ප්‍රමාණයට පොලී ආදායම එකතු කිරීම පවතින අතර, අපවය අලාභය ගන්නා කිරීම සඳහා ද ඉදිරි මූල්‍ය ගලනය වට්ටම් කිරීම සඳහා භාවිතා කරන පොලී අනුපාතය ඒ සඳහා භාවිතා කෙරේ. මූල්‍ය වාර්තාවේ මූල්‍ය ආදායමේ කොටසක් ලෙසට පොලී ආදායම වාර්තා කෙරේ. සියලු සමපාර්ශ්වීය අයකිරීම් ලබාගැනීමෙන් පසු ඉදිරියේ දී යථාර්ත නිරූපිත අපේක්ෂා නොමැති තත්වයේ දී ණය මුදල් ලියා අත්හරී. අපවය වීම හඳුනාගැනීමෙන් අනතුරුව ඇතිවූ සිදුවීමක් හේතුවෙන් ඇස්තමේන්තු අපවය පාඩුව වැඩිවීම් හෝ අඩුවීම් ඉන් පසු වර්ෂයක දී සිදුවුවහොත්, කලින් හඳුනාගත් අපවය පාඩුව දීමනා ගිණුම සැකසීම මගින් අඩුකිරීම හෝ වැඩිකිරීම සිදුකෙරේ. අනාගතයේ ලියා අස්කරන ලද්දක් පසුව යථා තත්වයට පත්වුවහොත් ලාභ හා පාඩු වාර්තාවේ මූල්‍ය පිරිවැයට එය බැර කෙරේ.

3.3.2 මූල්‍ය වගකීම්

3.3.2.1 මූලික හඳුනාගැනීම සහ ප්‍රමාණයන්

LKAS 39 හි විෂය ප්‍රමාණයට ඇතුළත් වන මූල්‍ය වගකීම් ගැලපෙන ආකාරයට ලාභ හා පාඩු ණය සහ ණය ලබා ගැනීම් ක්‍රියාත්මක හෙජින් ගිවිසුමක නියම කල ව්‍යුත්පන්න තුළින් සාධාරණ මිලට පවතින මූල්‍ය වගකීම් ලෙසට වර්ග කෙරේ. මූලික පිළිගැනීමේදී සංස්ථාව තම මූල්‍ය වගකීම් වර්ග හඳුනා ගනී. සියලුම මූල්‍ය වගකීම් ප්‍රථමයෙන් සාධාරණ මිලට හඳුනා ගැනීමද, ණය සහ ණය ලබා ගැනීම් ඉදිරියට ගෙන යාම සංසචන පිරිවැයටද වේ. මෙයට සෘජුව ආරෝපණීය ගණු දෙනු පිරි වැයද අඩංගුය.

වෙළඳ හා වෙනත් ගෙවිය යුතු බැංකු අයිරා, ණය සහ ණය ලබා ගැනීම් සංස්ථාවේ මූල්‍ය වගකීම් වේ.

3.3.2.2 කඳනන්කර මානනය

මූල්‍ය වගකීම් නිර්දේශ පහත ආකාරයට වර්ග කිරීම මත රැඳේ

3.3.2.3 ලාභ හෝ පාඩු තුළින් සාධාරණ අගයට මූල්‍ය වත්කම්

ලාභ හෝ පාඩු තුළින් සාධාරණ අගයට මූල්‍ය වත්කම් තුළ අලෙවිය සඳහා රඳවාගෙන සිටින මූල්‍ය වගකීම්, සහ ලාභ හෝ පාඩු තුළින් ප්‍රථමයෙන්ම සාධාරණ මිලට නම්කර ඇති මූල්‍ය වගකීම් ද අඩංගු වේ. මෑත කාලයේදී අලෙවිය සඳහා අත්කරගෙන ඇත්නම් මූල්‍ය වත්කම අලෙවිය සඳහා දරා සිටින ලෙසට වර්ග කෙරේ. LKAS 39 මගින් නිර්වචනය කෙරෙන හෙජ් සම්බන්ධතාවයකදී හෙජින් උපකරන ලෙසට නියම නොකල කණ්ඩායමට ඇතුළත් කල මූල්‍ය උපකරන මෙම ප්‍රභේදය තුළ අඩංගු වේ. බලාත්මක හෙජින් උපකරන ලෙසට නම් නොකල වෙන්කල නිහිත ව්‍යුත්පන්නද අලෙවිය සඳහා දරා සිටින ලෙසට වර්ග කෙරේ.

අලෙවිය සඳහා දරා සිටින වගකීම මත ඇතිවන ලාභ හෝ පාඩු ලාභ හෝ පාඩු තුළ පිළිගැනීමට ලක්වේ.

මූලික පිළිගැනීම අනුව සංස්ථාව මගින් කිසිදු මූල්‍ය වගකීමක් ලාභ හෝ පාඩු තුළින් සාධාරණ මිලට පවතින ලෙසට නියම කර නැත.

2014දෙසැම්බර් 31ට අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශයට අදාළ සටහන්

3.3.2.4 ණය මුදල් හා ණය ගැනුම්

මූලික පිළිගැනීමෙන් පසුව පොලී දරණ ණය මුදල් සහ ණය ගැනුම් බලාත්මක පොලී අනුපාත (EIR) ක්‍රමය යොදාගනිමින් ක්‍රමක්ෂය පිරිවැයට අනුව පසුව මානනය කෙරේ. බැරකම් පිළිනොගන්නා විට මෙන්ම සඵල පොලී අනුපාත ක්‍රමයේ ක්‍රමක්ෂය ක්‍රියාවලිය ඔස්සේ ද ආදායම් ප්‍රකාශයෙහි ලාභ සහ අලාභ හඳුනා ගැනේ.

පවරා ගැනීම මත යම් වට්ටමක් හෝ වාරිකයක් සහ EIR හි සමස්ත කොටසක් වන අය කිරීම හෝ පිරිවැය සැලකිල්ලට ගනිමින් ක්‍රමක්ෂය පිරිවැය ගණනය කෙරේ. ආදායම් ප්‍රකාශයේ මූල්‍ය පිරිවැයේ EIR ක්‍රමක්ෂය අඩංගු කෙරේ.

3.3.2.5 පිළි නොගැනීම

බැරකම් යටතේ පවතින බැඳීම් ඉටු කිරීම, අවලංගු කිරීම හෝ අවලංගු වීම අනුව යම් මූල්‍ය බැරකමක් පිළි නොගැනීමට ලක්වේ.

පවතින මූල්‍ය බැරකමක් එම ණයදායකයාගෙන් හරවත් ලෙසට වෙනස්වූ අනුදේශ හෝ හරවත් ලෙසට වෙනස් කළ පවතින බැරකම් මත පවතින මූල්‍ය බැරකමක් අනුයෝග කල විට එවන් හුවමාරුවක් හෝ වෙනස් කිරීම මුල් බැරකම පිළි නොගැනීමක් ලෙසට සැලකෙන අතර නව බැරකම පිළි ගැනීමක් වේ. එහි අදාළ වත්කම් ප්‍රමාණයන්ගේ වෙනස ආදායම් ප්‍රකාශයේ පිළි ගැනීමට ලක්වේ.

3.3.2.6 නීත්‍යානුකූල මූල්‍ය ලේඛන හිලව් කිරීම

පිලිගත් මුදල් හිලව් කිරීම සඳහා ක්‍රියාත්මක කල හැකි නෛතික අයිතියක් පවතී නම් සහ දල පදනමක් මත ණය පියවීමට හෝ වත්කම් විකුණා බැරකම් සමගාමීව බෙරුම් කිරීමේ වේතනාව පවතිනම් මූල්‍ය වත්කම් හා මූල්‍ය බැරකම් හිලව් කිරීම සහ දල මුදල් ප්‍රමාණය මූල්‍ය තත්ව ප්‍රකාශයේ වාර්ථා කිරීම සිදු කෙරේ. සංස්ථාවේ ගිණුම්කරන ප්‍රතිපත්ති තුළ විශේෂිතව එළිකර ඇති ආකාරයට, යම් ගිණුම් ප්‍රතිපත්තියක්, හෝ අර්ථ විචරනයක් මගින් අවශ්‍යතාවය හෝ අවසර ලබාදීමක් නොමැති නම් ආදායම් ප්‍රකාශයේ අදායම් සහ වියදම් හිලව් කිරීමක් නොවනු ඇත.

3.3.2.7 මූල්‍ය මෙවලම් හි සාධාරණ මිල

සෑම වාර්තාකරන දිනකම සක්‍රීය වෙළඳ පොළෙහි අලෙවි කෙරෙන මූල්‍ය මෙවලම් හි සාධාරණ මිල ප්‍රකාශිත වෙළඳ පොළ මිල ගණන් හෝ වෙලෙන්දාගේ මිල ප්‍රකාශය, දීර්ග අවස්ථා සඳහා ලංසුද, කෙටි අවස්ථා සඳහා ඉල්ලුම් මිල ගනුදෙනු පිරිවැය සඳහා කිසිදු අඩු කිරීමක් රහිතව සක්‍රීය වෙළඳ පොළක අලෙවි නොකරන මූල්‍ය උපකරන සඳහා සුදුසු අගයීමේ තාක්ෂණය භාවිතා කර සාධාරණ මිල නිශ්චය කිරීම සිදුවේ. එවන් තාක්ෂණයක් තුළ මෑතක සිදුවූ අනෙක් දුර වෙළඳ පොළ ගනුදෙනු ප්‍රමාණවත් ලෙසට සමාන වෙනත් උපකරණයක පවතින සාධාරණ මිලට යොමුව වට්ටම් කල මූල්‍ය ගලනය විශ්ලේෂණය හෝ වෙනත් ඇගයීමේ මාදිලි.

මූල්‍ය මෙවලම් සාධාරණ අගය පිළිබඳ විශ්ලේෂනයක් සහ ඒවා ගණනය කරන ආකාරය පිළිබඳ තවදුරටත් විස්තර කිරීමක් සටහන් අංක 23 හි සකසා ඇත.

2014 දෙසැම්බර් 31 ට අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශයට අදාළ සටහන්

3.4 පස්වෘත් සේවා නියුක්ති ප්‍රතිලාභ

3.4.1 නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම

යෝජිත ඒකක ණය ක්‍රමය (PUC) භාවිතාකර රපෝර්තු දිනට පවතින නිශ්චිත ප්‍රතිලාභ බැඳියාවෙහි පවතින වත්කම මූල්‍ය තත්වයේ පිළිගන්නා බැරකම් වේ. පාරිතෝෂිත බැරකම බාහිරව සඳානන නොවන දූතට පවතින නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම වෙත ලගාවීමට අවශ්‍යය උපකල්පනයන් සැලැකිල්ලට ගනිමින් යෝජිත ඒකක ණය ක්‍රමය (PUC) භාවිතා කර පාරිතෝෂිත බැරකම ඇගයීම සිදු කෙරේ.

කෙසේ වුවද 1983 අංක 12 දරණ පාරිතෝෂිත ගෙවීමේ පනතට අනුව සේවකයෙකු හට පාරිතෝෂිත ගෙවීමේ අවශ්‍යතාවය ඇති වන්නේ වසර පහක අධික සේවය සම්පූර්ණවීමෙන් පසුවය.

3.4.2 නිශ්චිත දායකත්ව සැලැස්ම

- සේවක අර්ථ සාධක අරමුදල සේවා දායක අරමුදල සේවා නියුක්තියන්ගෙන් පසුව ඇතිවන වාසි සැලැස්ම යටතේ එක් භාවයක් වෙනස්වූ භාවයකට යම් ස්ථාවර දීමනාවක් ගෙවීම සහ ඉන් පසුව තවදුරටත් ගෙවීම් කිරීමේ නෛතික හෝ සම්ප්‍රයුක්ත යුතුකමක් නොමැති සැලැස්ම නිශ්චිත දායකත්ව සැලැස්ම ලෙස හැඳින්වේ. අදාළ ව්‍යවස්ථාවන්ට අනුව සේවක අර්ථ සාධක අරමුදල දායකත්වය සහ සේවා නියුක්ත විශ්වසන අරමුදල දායකත්වයන් අදාළ දායකත්ව අරමුදල් මගින් ආවරණය වේ. නිශ්චිත දායකත්ව සැලැස්මට සේවා යෝජකයන් දක්වන දායකත්වය දැරීම අනුව ලාභ හෝ පාඩු ප්‍රකාශයේ පිරිවැයක් ලෙසට පිළි ගැනේ.

3.5 වෙන් කිරීම්, අසම්භාව්‍ය වගකීම්, අසම්භාව්‍ය වත්කම්

ආර්ථිකමය වාසිදායක තත්වයක් උදෙසා තම වත්කමිහි වියහැකි පිටවයාමක් වෙනුවෙන් වගකීමක් පියවීමට, පෙර අවස්ථාවන්හි ප්‍රතිඵලයක් වශයෙන් සංස්ථාවට වර්තමානයේ නීතිමය හෝ සාධනාත්මක වගකීමක් වේනම් ඒ සඳහා වෙන්කිරීම් හඳුනාගනු ලැබේ.

පිටවයාමේ ප්‍රභවය දුරස්ථ නොවේනම් මූල්‍ය ප්‍රකාශනයන්හි සියළුම අසම්භාව්‍ය වගකීම් එහි සටහනක් වශයෙන් අනාවරණය කරනු ලැබේ.

ආර්ථික ප්‍රතිලාභ ලැබීමේ හැකියාවැති අවස්ථාවන්හිදී අසම්භාව්‍ය වත්කම් අනාවරණය කෙරේ.

3.6 රාජ්‍ය ප්‍රධාන

සියළුම සහ සම්බන්ධ කොන්දේසි සපුරා තිබෙන හා ලැබිය යන සාධාරණ තහවුරුවකින් යුතුව හා ප්‍රධානය වියදම් අයිතමයක් සඳහා අදාළ වන විට, පිරිවැය හා සැසඳීමට අදාළ වන වර්ෂයේ ආදායමක් වශයෙන් හඳුනාගතහැකියාවකදී හා එකී ප්‍රධානය මගින් වියදම් පූර්ණය වීමට බලාපොරොත්තුවන්නේද, ප්‍රධානය වත්කමක් සම්බන්ධ වන අවස්ථාවකදී විලම්බිත ආදායම් ගිණුමකට බැර කරන සාධාරණ විටිනාකම වත්කමේ බලාපොරොත්තුව වන ප්‍රයෝජනවත් ආයුකාලය ආදායමට සමාන වාර්ෂික වාරික මගින් නිදහස් කිරීම තුළ රාජ්‍ය ප්‍රධාන වශයෙන් හඳුනාගනු ලැබේ. සංස්ථාවට මූල්‍ය නොවන ප්‍රධාන ලැබෙන අවස්ථාවලදී වත්කම හා ආදායම වාර්ථා වනුයේ දළ සාමාන්‍ය විටිනාකම හා එය ආදායම් ප්‍රකාශනයට නිදහස් කරනුයේ එහි ප්‍රතිලාභ පාරිතෝෂනය කරනු ලබන රටාවට අනුව සමාන වාර්ෂික වාරික මගිනි.

2014 දෙසැම්බර් 31ට අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශයට අදාළ සටහන්

3.7 විස්තීරණ ආදායම් ප්‍රකාශ

3.7.1 ආදායම

සංස්ථාවේ සාමාන්‍ය කටයුතු තුළ වෙළෙඳ වට්ටම් හා විකුණුම් හා බැඳී බදු හැර භාණ්ඩ හෝ සේවා සැපයීම මඟින් ලැබෙන්නාවූ වටිනාකම ආදායම මඟින් නියෝජනය වේ.

3.7.1.1 ආදායම් හඳුනා ගැනීම

ආර්ථික වටිනාකම ආයතන තුළට ගලා ඒමේ විභවයකදී සහ ආදායම හා එයට අදාළ වියදම විශ්වාසනීයත්වයකින් යුතුව මැනිය හැකි වනනාක් දුරට එවැනි වටිනාකම ආදායම වශයෙන් හඳුනා ගැනේ. ආයතනයේ අභ්‍යන්තර විකුණුම් ඉවත් කර විකුණුම් සඳහා වූ බදු හා වෙළෙඳ වට්ටම් හැර ලැබූ හෝ ලැබේ යැයි සැලකෙන්නාවූ සාධාරණ වටිනාකම ආදායම ලෙස හඳුනාගනු ලැබේ.

3.7.1.1.1 ඉදිකිරීම් කොන්ත්‍රාත්තු

කොන්ත්‍රාත්තුවක ඇස්තමේන්තුගත ආදායම විශ්වාසනීයව හඳුනා ගැනීමට වාර්ථාකරන දිනට කොන්ත්‍රාත් කටයුතු නිමකළ ප්‍රතිශතගත අවස්ථාව වෙත යොමු වී ආදායම හඳුනා ගැනේ. (ප්‍රතිශතගත නිමකළ ක්‍රමය) කොන්ත්‍රාත්තුවේ ආදායම විශ්වාසනීයව ඇස්තමේන්තු කළ නොහැකි අවස්ථාවකදී අඩංගු වන්නේ යැයි සැලකෙන්නාවූ හා අයකරගත යුතු සියළුම වියදම් කොන්ත්‍රාත් ආදායම ලෙස හඳුනා ගැනේ. එවැනි විටෙක මුළු වියදම මුළු ආදායමට සම වේ. වියහැකි පාඩු වහාම වියදම් වශයෙන් හඳුනාගැනේ.

ඇස්තමේන්තුගත මුළු පිරිවැයෙන් දිනට කළ වැඩ පිරිවැය වෙත යොමුවීම මඟින් ප්‍රතිශතගත නිම වූ ක්‍රමය මනිනු ලැබේ.

3.7.1.1.2 භාණ්ඩ විකුණුම්

සාමාන්‍ය කටයුතු වලදී භාණ්ඩ අලෙවියෙන් ලැබෙන හෝ ලැබේ යැයි සැලකෙන වෙළෙඳ වට්ටම් හා ප්‍රතිදාන අඩු කිරීමෙන් ලැබෙන වලය විකුණුම් මඟින් වන සාධාරණ වටිනාකම ලෙස මැණගනු ලැබේ. විකුණු භාණ්ඩය පිළිබඳ ක්‍රියාත්මක පාලනයක් හෝ අයිතිය පිළිබඳව සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන ප්‍රමාණයේ කළමනාකරණ සම්බන්ධයක් සංස්ථාව රඳවා ගැනීමක් නොමැතිව භාණ්ඩ වල සැලකිය යුතු අවධානම හා අයිතිවාසිකම භාණ්ඩ මිලදී ගන්නා වෙත පැවරීම ඉටුකළ පසු භාණ්ඩ විකිණීමෙන් වන ආදායම ලෙස හඳුනාගැනේ.

3.7.1.1.3 සේවාවන් පිරිනැමීම.

සියළුම සැලකිය යුතු අන්දමේ ක්‍රියාත්මක වගකීම් ඉටුකළ පසු විස්තීරණ ආදායම ප්‍රකාශනයේ සේවාවන් පිරිනැමීමෙන් වන ආදායම ලෙස හඳුනා ගැනේ.

3.7.1.1.4 වෙනත් ආදායම්

දේපල, යන්ත්‍ර හා උපකරණ බැහැර කිරීමෙන් ලැබෙන ආදායමින් එහි ධාරන අගය හා අදාළ වියදම් අඩු කිරීමෙන් පසු වන ලාභ හෝ අලාභ වෙනත් ආදායම් ලෙස හඳුනාගැනේ.

විදේශ විනිමය ලාභ හෝ පාඩු ශුද්ධ පදනමට ගැනේ.

සාමාන්‍යයෙන් භාණ්ඩ ප්‍රවාහනයෙන් භාණ්ඩ අයිතියේ අවධානම හා ප්‍රතිලාභ පැවරෙන පරිදි සුන්බුන් විකුණුමෙන් ආදායම හඳුනාගැනේ.

2014 දෙසැම්බර් 31 ට අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශයට අදාළ සටහන්

3.7.1.1.5 පොලී ආදායම

සංඝයන පිරිවැයට ගනනය කළ මූල්‍ය උපකරණ සහ අලෙවිය සඳහා වර්ග කළ මූල්‍ය වත්කම් වල පොලී ආදායම හෝ වියදම බලාත්මක පොලී අනුපාතය (EIR) ක්‍රමය මගින් වාර්ථා කෙරේ. මූල්‍ය වත්කමේ හෝ බැරකමේ ඉදිරියට ගෙන යන ශුද්ධ අගයට යෝග්‍ය වේ නම් ආදායම් ප්‍රකාශයේ මූල්‍ය ආදායමේහි පොලී ආදායම ද ඇතුළත් කෙරේ.

3.7.2. වියදම් පිළිගැනුම

3.7.2.1 අනාගතයේදී කොන්ත්‍රාත් ක්‍රියාවලි සඳහා යම් වත්කමක් ඇති කිරීමේදී හැර කොන්ත්‍රාත් වියදම් දරන ලද දරන ලද වියදම් ලෙසට පිලි ගැනේ. කොන්ත්‍රාත්තුවක අපේක්ෂිත පාඩුවක් නොපමාව ලාභ සහ පාඩු තුළ පිලි ගැනේ.

3.7.2.2. වෙනත් වියදම්

වර්ෂය සඳහා ලාභ ගනනය කිරීමේදී, ව්‍යාපාරය පවත්වා ගැනීම දේපල, යන්ත්‍ර සහ උපකරණ කාර්යක්ෂම තත්ත්වයේ පවත්වා ගැනීම සඳහා දරන ලද සියලුම වියදම් ආදායමට හර කෙරේ.

3.7.2.3 ණය ලබාගැනීමේ පිරිවැය

දේපල ඉදිකිරීම් හෝ සංවර්ධන යන්ත්‍ර හා උපකරණ ලෙසට සෘජුව ආරෝපනය කළහැකි, එම ඉදිකිරීම් හෝ සංවර්ධන කාලය තුළ එම වත්කම් වල පිරි වැයේ කොටසක් ලෙසට ප්‍රාග්ධනික කෙරෙන දෙය හැර ණය ලබා ගැනීමේ පිරිවැය දරන ලද කාලය තුළ වියදම් ලෙසට පිලි ගැනේ.

3.7.3 බඳු අය කිරීම

3.7.3.1. පවතින බඳු

දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වෙත ගෙවන අයකරවා ගැනීමට බලාපොරොත්තුවන මුදලට පවතින හා පෙර කාලසීමාව සඳහා ආදායම් බඳු බැරකම් නිර්දේශ කෙරේ. වාර්ථා කෙරෙන දිනට පනවා ඇති හෝ ප්‍රමාණවත් ලෙසට පනවා ඇති බඳු වරිපනම් සහ බඳු නීති භාවිතා කර බඳු ප්‍රමාණය ආගනනය කෙරේ. මූල්‍ය ප්‍රකාශයේ වාර්ථා කෙරෙන ආදායම් මූලාංගයන් හා වියදම් පදනම් වූ ආදායම් බඳු සඳහා ප්‍රතිපාදන දේශීය ආදායම් පනතේ විධිවිධානයන් අනුව ආගනනය කෙරේ.

මූල්‍ය ප්‍රකාශයේ අදාළ සටහන් තුළ අවශ්‍ය තොරතුරු හෙළි කෙරේ.

3.7.3.2 විලම්බිත බඳු අයකිරීම

වාර්ථා කරන දිනට වත්කම් වල බඳු පදලම, අධිනතා හා මූල්‍ය වාර්ථා කිරීම් අරමුණු සඳහා ඉදිරියට ගෙන යන මුදල් ප්‍රමාණයන් හි පවතින තාවකාලික වෙනස්කම් ක්‍රමය භාවිතා කර විලම්බිත බඳු ප්‍රමාණය ලබා දේ. තාවකාලික වෙනස්කම් සඳහා සියළුම විලම්බිත බඳු වත්කම් සහ අධිනතා හඳුනාගැනේ.

අඩුකල හැකි තාවකාලික වෙනස්කම් ඉදිරියට ගෙන යන පරිහරණය නොකල බඳු බැර සහ පරිහරනය නොකල බඳු පාඩු උපයෝජනය කල හැකි ප්‍රමාණයකට සම්භව්‍ය විලම්බිත බඳුවකම් හා අධිනතා පිලිගැනීමට ලක්වේ. වාර්ථා කෙරෙන කාලය අවසාන වන විට ක්‍රියාත්මක හෝ ස්ථාවර ලෙසට පනවන ලද බඳු නීති, බඳු ප්‍රමාණයන් පදනම්ව වත්කම් සලබිදිවීම හෝ අධිනතා බේරුම් කරන වර්ෂයට අදාළ බඳු ප්‍රමාණයන් අනුව විලම්බිත බඳු සහ අධිනතා ගනනය කෙරේ. එකම බඳු අයකරන අධිකාරියට හෝ එකම බඳු අය කල හැකි අස්තීත්වයට අදාළ ජංගම

2014 දෙසැම්බර් 31 ට අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශයට අදාළ සටහන්

බදු අධිකතාවයන් සහ විලම්බිත බදු අබියස ජංගම බදු වත්කම් හිලවී කිරීම සඳහා නීතිමයව බලාත්මක අයිතිවාසිකම් පවතී නම් විලම්බිත බදු වගකීම් සහ විලම්බිත බදු වත්කම් හිලවී කෙරේ.

3.8 අදාළ පාර්ශව ගනුදෙනු

ඒ සඳහා යම් අයකිරීමක් කෙරේද නැද්ද යන්න නොසලකා එක් පාර්ශ්වයකට වෙනත් පාර්ශ්වයක මූල්‍ය සහ ක්‍රියාකාරී බව ප්‍රතිපත්ති / තීරණ පිළිබඳව සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමේ හැකියාව ඇත්නම්, එම ගනුදෙනුව පිළිබඳව අදාළ වන තොරතුරු හෙලිදරව් කර ඇත.

අදාළ විස්තර මූල්‍ය ප්‍රකාශයේ විෂය වූ සටහන් වල දක්වා ඇත.

3.9 රපෝර්ටා කළ කාලයෙන් පසුව වන සිදුවීම්.

වාර්ථා කරන කාලය අවසාන සහ නිකුත් කිරීම සඳහා මූල්‍ය ප්‍රකාශ අනුමත කළ දින අතර කාලය තුළ ඇති වූ සුභවාදී හා අසුභවාදී සිදුවීම් වාර්ථා කළ කාලයෙන් පසුව වන සිදුවීම් ලෙසට හැඳින්වේ.

මෙම වාර්ථා කරන කාලයට පසුව ඇතිවන සිදුවීම් වල වැදගත්භාවය සැලකිල්ලට ගනිමින් අවශ්‍ය තැන්හි ප්‍රමාණවත් සැකසීම් හෝ හෙලිකිරීම් මූල්‍ය ප්‍රකාශයේ සිදු කෙරේ.

3.10 බණ්ඩමය වාර්තාකරණය

සංස්ථාවේ විශේෂිතව තොරා ගත හැකි සංයෝජනා කොටසක් වන බණ්ඩයන්, අදාළ නිෂ්පාදන හෝ සේවාවන් (ව්‍යාපාර බණ්ඩය) වෙනත් කණ්ඩවලට වෙනස් ආකාරයට අවදානම් සහ ප්‍රතිඵල ලබා දෙන විශේෂිත ආර්ථික පරිසරයක් තුළ (භූමි ශාස්ත්‍රීය බණ්ඩය) නිෂ්පාදන හෝ සේවාවන් සලසන කොටස්වේ. සංස්ථාවේ ව්‍යාපාර හා භූමි ශාස්ත්‍රීය ලෙසට බණ්ඩ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කෙරේ. සංස්ථාවේ ප්‍රාථමික බණ්ඩ පිළිබඳ වාර්ථා නිර්මාණය ව්‍යාපාර බණ්ඩ පදනම් වූවකි.

සංස්ථාවේ කලමණාකාර සහ අභ්‍යන්තර වාර්ථාකරණ විග්‍රහය පදනම්ව ව්‍යාපාර බණ්ඩ තීරණය වේ. බණ්ඩ අතර මිල ගණන් දුරත්ත පදනමකට සිදු කෙරේ. බණ්ඩයකට සෘජුව ආරෝපනය කළ හැකි අයිතම සහ සාධාරණ පදනම මත බෙදා වෙන් කළ හැකි දෙය බණ්ඩයක ප්‍රතිඵල වත්කම් සහ බැරකම් තුළ අඩංගු වේ.

සංස්ථාවේ ක්‍රියාකාරකම් මූලිකව ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇත. භූගෝලීය පදනමක් මත ගත් කල සැලකිය යුතු අන්දමට වෙනස් වුවද, සංස්ථාව ක්‍රියාත්මක කෙරුණ ආර්ථික පරිසරය අවදානම් සහ පරිදානයට යටත් නොවේ. එම නිසා භූගෝලීය ප්‍රාන්ත ලෙසට හෙලිකිරීම් ලබා නොදේ.

අදාළ තොරතුරු මූල්‍ය ප්‍රකාශයේ අදාළ සටහන් වල හෙලිදරව් කෙරේ.

3.11 මූල්‍ය ගලනය

පොලී සහ ලාභාංශ ලැබීම් ආයෝජන මූල්‍ය ගලනය ලෙසටද ලාභාංශ ගෙවීම් සහ පොලී ගෙවීම් මුදල් සැපයුම් ගලනය ලෙසට වකු ක්‍රමයට සකස් කරන ලද මූල්‍ය ගලන ප්‍රකාශයේ ඉදිරිපත් කිරීමේ අරමුණ සඳහා

1.1 සංසන්දනාත්මක තොරතුරු

සමාලෝචන වර්ෂයේ තොරතුරු හා සංසන්දනය වන ලෙසට හා අදාළ අන්දමට යහපත් ලෙස ඉදිරිපත් කිරීම සඳහා පෙර වර්ෂ වල මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සහ වර්ග කිරීම සංසෝධනය කර ඇත.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව
2014 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
 මූල්‍ය ප්‍රකාශවලට සටහන්

	2014 (රු.)	2013 (රු.)
4 ආදායම්		
ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම්	4,747,519,884	4,724,063,712
මාර්ග ඉදිකිරීම්	1,307,250,753	1,666,673,367
යාන්ත්‍රික හා විදුලි ආදායම්	189,057,596	208,509,962
උපදේශන හා ගෘහනිර්මාණ	307,314,706	269,568,710
අමුද්‍රව්‍ය විකිණීමෙන් ලද ආදායම්	735,878,276	887,834,526
කුලී ආදායම්	116,397,445	209,081,235
	7,403,418,660	7,965,731,512
5 වෙනත් ආදායම්		
සුන්බුන් විකිණීමෙන් ලද ආදායම්	4,469,500	4,187,410
කුලී ආදායම්	8,875,218	8,152,330
තොග අධි වෙන් කිරීම ආපසු ලිවීම.	-	31,308,373
බොල් ණය සඳහා අධි වෙන් කිරීම ආපසු ලිවීම.	130,538,045	18,056,353
වෙනත් වෙන් කිරීම් ආපසු ලිවීම	-	22,541,194
ප්‍රධානයන්හි ක්‍රමක්ෂය	147,130,780	33,343,438
ලියාපදිංචි ගාස්තු ආදායම්	8,193,036	2,879,410
විවිධ ආදායම්	217,255	1,249,266
	299,423,834	121,717,774
6 ඉද්ධ මූල්‍ය ආදායම්/ (වියදම්)		
ස්ථාවර වත්කම් පොළී ආදායම්	10,605,821	15,239,465
ඉතුරුම් පොළී ආදායම්	598,108	358,028
ප්‍රතිමිලදී ගැනීම් මත පොලී	128,393	535,680
කාර්යමණ්ඩල ණය මත පොලී	1,454,256	178,684
	12,786,578	16,311,857
මූල්‍ය පිරිවැය		
ණය පොළී	16,281,112	19,247,039
බැංකු ගාස්තු හා කොමිස්	352,425	522,753
මූල්‍ය කල්බදු බැඳියාව මත පොළී	140,284	1,659,734
බැංකු අයිරා පොළී	56,011,215	66,469,572
	72,785,036	87,899,098
ඉද්ධ මූල්‍ය ආදායම් / (වියදම්)	(59,998,458)	(71,587,241)

	2014 (රු.)	2013 (රු.)
7 බඳු වලට පෙර ලාභය		
<i>පහත සඳහන් දෑ සමඟ සියළුම වියදුම් අය කළ පසු</i>		
අධ්‍යක්ෂක සංවේදන	717,643	1,040,463
වෘත්තීය ගාස්තු	10,321,263	4,075,279
තෛතික ගාස්තු	425,811	380,900
පුනරාධාර	11,291,058	2,576,004
දේපල පිරිසක හා උපකරණ ක්ෂය	250,696,182	131,318,279
අස්පෘෂ්‍ය වත්කම් ක්‍රමක්ෂය	745,445	488,674
ලියා හැරීම හෝ වෙන් කිරීම (ආපසු ලිවීම)		
- බොල් ණය සහ අඩමාන ණය	11,700,372	(31,308,373)
- සෙමින් වලනය වූ තොග	(130,538,045)	(18,056,353)
- බොල් ණය සහ අඩමාන ණය වෙන් කිරීම්		
කාර්ය මණ්ඩල පිරිවැය		
- වේතන වැටුප් හා වෙනත් වියදුම්	1,521,165,730	1,589,533,108
- පාරිතෝෂික මුදල්	-	19,405,505
- සේවක අර්ථ සාධක අරමුදල EPF	129,507,029	131,884,792
- සේවක භාරකාර අරමුදල ETF	17,594,424	17,073,386

8 ආදායම් බඳු වියදුම්

ප්‍රවර්තන වර්ෂයේ ලාභ මත (සටහන් 8.2)	86,201	3,180,147	4,917,114
පෙර වර්ෂයේ උග්‍රණ අධි වෙන් කිරීම	(213,843)	1,764,535	-
විලම්භිත බඳු (සටහන් 12)	(28,588)	(32,873,926)	20,929,684
මුළු විස්තීර්ණ ආදායම සඳහා බඳු වියදුම්	(156,230)	(27,929,244)	25,846,798

8.1 ලාභ මත බඳුකරණය

2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ ප්‍රතිපාදන සහ එහි සංශෝධනයන්ට අනුව සංස්ථාවේ බඳු වගකීම් ඉදිරිකිරීම් මත පැනවෙන 12% ක් වූ සහනදායී ප්‍රතිශතයටද වෙනත් ආදායම් සඳහා 28% ක් වූ ප්‍රතිශතය මත බඳු බැඳියාවක් පවතී.

	2014 (රු.)	2013 (රු.)
8.2 වර්තමාන බඳු වියදුම් හා ගිණුම්කරණ ලාභය සැසඳීම.		
බඳු වලට පෙර ගිණුම්කරණ ලාභය	46,605,744	148,572,831
වෙළඳ ලාභය	(295,116,962)	122,859,378
වෙනත් ආදායම්	17,473,153	25,713,453
බඳු සඳහා ඉඩ නොදෙන වියදුම්	138,951,625	164,644,561
බඳු සඳහා ඉඩ දෙන වියදුම්	(53,924,890)	(421,855,779)
ව්‍යාපාර කටයුතු වලින් ලද ව්‍යවස්ථාපිත ලාභ	(192,617,074)	(108,638,387)
බඳු කළ ආදායම	(192,617,074)	(108,638,387)
ඉදිරියට ගෙන ආ බඳු අලාභ	(108,638,387)	-
වර්ෂයේ බඳු අලාභ	(192,617,074)	(108,638,387)
වර්ෂයේ අය කළ බඳු අලාභ	-	-
ඉදිරියට ගෙන යන බඳු අලාභ	(301,255,461)	(108,638,387)
12% බැගින් වූ බඳු	-	-
28% බැගින් වූ බඳු	3,180,147	4,917,114
ප්‍රවර්තන වර්ෂයේ ලාභ මත බඳු සඳහා වෙන් කිරීම.	3,180,147	4,917,114

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව
2014 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූලාශ්‍ර ප්‍රකාශවලට සටහන්

9. දේපල, යන්ත්‍ර සහ උපකරණ

පිරිවැය	නිදහස්ව ඉක්බි වීලීන වත්කම					
	ඉඩම (රු)	ගොඩනැගිලි (රු)	යන්ත්‍රෝපකරණ (රු)	පරිඝණක (රු)	මෝටර් රථ වාහන (රු)	කාර්යාල උපකරණ (රු)
2013 ජනවාරි 01 දිනට ශේෂය වර්ෂය තුළ එකතු කිරීම ප්‍රත්‍යාගණනය	6,838,665,000	440,566,200	363,847,265	56,697,910	213,937,800	47,500,355
2013 දෙසැම්බර් 31 දිනට ශේෂය වර්ෂය තුළ එකතු කිරීම	-	40,692,386	710,902,038	15,750,422	39,344,000	3,589,157
2014 දෙසැම්බර් 31 දිනට ශේෂය වර්ෂය තුළ එකතු කිරීම	-	-	(138,508,169)	-	(102,240,000)	-
2013 දෙසැම්බර් 31 දිනට ශේෂය වර්ෂය තුළ එකතු කිරීම	6,838,665,000	481,258,586	936,241,134	72,448,332	151,041,800	51,089,512
2014 දෙසැම්බර් 31 දිනට ශේෂය වර්ෂය තුළ එකතු කිරීම	-	43,179,092	7,550,404	7,108,760	-	6,961,262
2014 දෙසැම්බර් 31 දිනට ශේෂය	6,838,665,000	524,437,678	943,791,538	79,557,092	151,041,800	58,050,774
සමුච්චිත ශේෂය						
2013 ජනවාරි 01 දිනට ශේෂය වර්ෂය තුළ එකතු කිරීම ප්‍රත්‍යාගණනය	-	-	-	38,089,955	-	33,600,221
2013 දෙසැම්බර් 31 දිනට ශේෂය වර්ෂය තුළ එකතු කිරීම	-	11,014,155	76,884,084	8,349,745	23,230,447	5,259,067
2014 දෙසැම්බර් 31 දිනට ශේෂය වර්ෂය තුළ එකතු කිරීම	-	-	-	-	-	-
2014 දෙසැම්බර් 31 දිනට ශේෂය	-	11,014,155	76,884,084	8,349,745	23,230,447	5,259,067
2013 දෙසැම්බර් 31 දිනට ශේෂය වර්ෂය තුළ එකතු කිරීම	-	-	-	-	-	-
2013 දෙසැම්බර් 31 දිනට ශේෂය වර්ෂය තුළ එකතු කිරීම	-	11,014,155	76,884,084	46,439,700	23,230,447	38,859,288
2014 දෙසැම්බර් 31 දිනට ශේෂය වර්ෂය තුළ එකතු කිරීම	-	12,159,610	188,056,524	9,775,504	30,208,360	5,631,165
2014 දෙසැම්බර් 31 දිනට ශේෂය	-	23,173,765	264,940,608	56,215,204	53,438,807	44,490,453
අපහායනය						
2013 ජනවාරි 01 දිනට ශේෂය වර්ෂය තුළ එකතු කිරීම	-	-	-	-	-	-
2013 දෙසැම්බර් 31 දිනට ශේෂය වර්ෂය තුළ එකතු කිරීම	-	-	-	-	-	-
2014 දෙසැම්බර් 31 දිනට ශේෂය වර්ෂය තුළ එකතු කිරීම	-	-	-	-	-	-
2014 දෙසැම්බර් 31 දිනට ශේෂය	-	-	-	-	-	-
ඉදිරිපට ගෙන යන එකතුව	-	-	-	-	-	-
2014 දෙසැම්බර් 31 දිනට ශේෂය	6,838,665,000	501,263,913	678,850,930	23,341,888	97,602,993	13,560,321
2013 දෙසැම්බර් 31 දිනට ශේෂය	6,838,665,000	470,244,431	859,357,050	26,008,632	127,811,353	12,230,224

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව

2014 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශවලට සටහන්

			31.12.2014 (රු.)	31.12.2013 (රු.)	
10. අස්පාශ්‍ය වත්කම්					
පිරිවැය					
වර්ෂය ආරම්භයේ ශේෂය			2,443,361	-	
වර්ෂය තුළ එකතු කිරීම්			1,400,560	2,443,361	
වර්ෂය අවසානයේ ශේෂය			<u>3,843,921</u>	<u>2,443,361</u>	
ක්‍රමිකෂය					
වර්ෂය ආරම්භයේ ශේෂය			(488,674)	-	
වර්ෂය තුළ අය කිරීම්			(745,445)	(488,674)	
වර්ෂය අවසානයේ ශේෂය			<u>(1,234,119)</u>	<u>(488,674)</u>	
ධාරිත අගය			<u>2,609,802</u>	1,954,687	
11. කොටස් හි ආයෝජන	කොටස් ගණන		31.12.2014 (රු.)	31.12.2013 (රු.)	
HDFC බැංකුව	120,000		3,588,000	1,200,000	
ආයෝජන සාධාරණ අගය සඳහා ගැලපීම			4,344,000	2,388,000	
ධාරිත අගය			<u>7,932,000</u>	<u>3,588,000</u>	
12. විලම්බිත බදු			31.12.2014 (රු.)	31.12.2013 (රු.)	
12.1 විලම්බිත බදු වෙනස් වීම්					
වර්ෂය ආරම්භයේ ශේෂය			14,228,850	35,158,534	
වර්ෂය තුළ වෙන් කිරීම් / ආපසු ලිවීම්			32,873,926	(20,929,684)	
වර්ෂය අවසානයේ ශේෂය			<u>47,102,776</u>	<u>14,228,850</u>	
12.2 විලම්බිත බදු සංයුතිය		2014	2013		
		තාවකාලික වෙනස් වීම් (රු.)	තාවකාලික වෙනස් වීම් මත බදු බලපෑම (රු.)	තාවකාලික වෙනස් වීම් (රු.)	තාවකාලික වෙනස් වීම් මත බදු බලපෑම (රු.)
දේපල යන්ත්‍ර පිරිසහ මත තාවකාලික වෙනස		(92,546,649)	(11,105,598)	(172,237,625)	(20,668,515)
පාරිභෝගික වෙන්කිරීම් මත තාවකාලික වෙනස		165,177,185	19,821,262	175,236,245	21,028,349
තොග සඳහා වෙන් කිරීම් මත තාවකාලික වෙනස		18,637,134	2,236,456	6,936,742	832,409
බදු අලාභ මත තාවකාලික වෙනස		301,255,460	36,150,655	108,638,387	13,036,607
		<u>392,523,130</u>	<u>47,102,775</u>	<u>118,573,749</u>	<u>14,228,850</u>
12.3 තාවකාලික වෙනස් වීම් මත බදු බලපෑමේ වෙනස්කම්					
	2014 දෙසැ.31	ආදායම් ප්‍රකාශයේ හඳුනාගත්	2013 දෙසැ. 31	ආදායම් ප්‍රකාශයේ හඳුනාගත්	2012 දෙසැ. 31
	(රු.)	(රු.)	(රු.)	(රු.)	(රු.)
දේපල යන්ත්‍ර පිරිසහ මත විලම්බිත බදු	(11,105,598)	9,562,917	(20,668,515)	(20,929,684)	35,158,534
පාරිභෝගික වෙන්කිරීම් මත විලම්බිත බදු	19,821,262	(1,207,087)	21,028,349	-	-
තොග සඳහා වෙන් කිරීම් මත විලම්බිත බදු	2,236,456	1,404,047	832,409	-	-
බදු අලාභ මත විලම්බිත බදු	36,150,655	23,114,048	13,036,607	-	-
	<u>47,102,775</u>	<u>32,873,925</u>	<u>14,228,850</u>	<u>(20,929,684)</u>	<u>35,158,534</u>

දේශීය විනිමයෙන් දේශීය ආදායම් මත සංස්ථාව බදු වගකීමකට යටත් වන බැවින් එකී ආදායම් බදු ප්‍රතිශතය 12% මත විලම්බිත බදු හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව

2014 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශවලට සටහන්

	31.12.2014 (රු.)	31.12.2013 (රු.)
13. වෙළඳ තොග		
අමු ද්‍රව්‍ය	322,065,605	379,035,935
නිමි භාණ්ඩ	261,217,589	239,411,534
නොනිමි භාණ්ඩ	-	-
	<u>583,283,194</u>	<u>618,447,469</u>
අඩු කළා : මන්ද භාවිත හා යල් පැනගිය අයිතමයන් සඳහා වෙන් කිරීම් (සටහන් : 13.1)	<u>(18,637,134)</u>	<u>(6,936,742)</u>
	<u>564,646,060</u>	<u>611,510,727</u>
13.1 භායනගේ වෙනස්වීම		
වර්ෂය ආරම්භයේ ශේෂය	6,936,742	38,245,115
වර්ෂයේ වෙන් කිරීම්	11,700,392	(31,308,373)
වර්ෂ අවසානයේ ශේෂය	<u>18,637,134</u>	<u>6,936,742</u>
14. වෙළඳ සහ වෙනත් ලැබිය යුතු දෑ		
වෙළඳ ලැබිය යුතු දෑ	4,545,885,163	4,655,632,013
අඩු කළා : රාජ්‍ය සේවා බද්ධ / අගය එකතු කල බද්ධ බොල් ණය සහ අඩමාන ණය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම් (සටහන් : 14.1)	<u>(998,121,716)</u>	<u>(923,798,672)</u>
	<u>3,177,621,950</u>	<u>3,231,153,799</u>
සේවාදායකයින්ගෙන් ලැබිය යුතු තැන්පතු, පෙරගෙවීම් සහ අත්තිකාරම්	4,453,648,933	3,065,776,032
විලම්බිත බදු	1,289,619,692	1,621,709,694
වෙනත් ලැබිය යුතු දෑ	62,792,987	63,971,189
	<u>97,845,034</u>	<u>125,339,350</u>
	<u>9,081,528,596</u>	<u>8,107,950,064</u>
14.1 භායනගේ වෙනස්වීම		
වර්ෂය ආරම්භයේ ශේෂය	500,679,542	518,735,895
වර්ෂය තුළ වෙන් කිරීම් / ආපසු ලිවීම්	<u>(130,538,045)</u>	<u>(18,056,353)</u>
වර්ෂය අවසානයේ ශේෂය	<u>370,141,497</u>	<u>500,679,542</u>
15. වෙනත් මූල්‍ය වත්කම් ඇතුළු ව්‍යුත්පන්න වත්කම්		
ප්‍රවර්තන නොවන		
සේවකයින් වෙත දුන් ණය	26,334,931	21,963,460
	<u>26,334,931</u>	<u>21,963,460</u>
ප්‍රවර්තන		
ලැබිය යුතු රඳවා ගැනීම්	1,512,790,298	1,475,017,518
සේවකයින් වෙත දුන් ණය	21,810,434	13,376,169
කෙටි කාලීන ආයෝජන	13,636,144	13,083,002
	<u>1,548,236,876</u>	<u>1,501,476,689</u>
	<u>1,574,571,807</u>	<u>1,523,440,149</u>

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව

2014 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශවලට සටහන්

	31.12.2014 (රු)	31.12.2013 (රු)
15.1. සේවකයින් වෙත දුන් ණය		
වර්ෂය ආරම්භයේ ශේෂය	35,339,629	14,437,299
වර්ෂය තුළ නිකුත් කල	31,900,000	43,645,525
වර්ෂය තුළ අය කල	(19,094,264)	(22,743,195)
වර්ෂ අවසාන ශේෂය	48,145,365	35,339,629
ප්‍රවර්තන නොවන	26,334,931	21,963,460
ප්‍රවර්තන	21,810,434	13,376,169
75% ක්වු සහනාදායී පොලී මත සංස්ථාව සේවකයින්ට ණය ලබා දෙයි.		
16. මුදල් හා මුදල් සමාන දෑ	31.12.2014 (රු)	31.12.2013 (රු)
16.1 වාසි සහගත ශේෂය		
ස්ථාවර තැන්පතු	149,822,224	144,596,561
ඉතුරුම්/ කාලීන තැන්පතු	22,795,938	10,747,024
බැංකුවේ ඇති මුදල්	72,319,522	39,554,894
අතැති මුදල්	18,219,736	15,195,637
	263,157,420	210,094,116
16.2 අවාසි සහගත ශේෂය		
බැංකු අයිරා	(450,617,986)	(490,337,889)
මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සඳහා මුදල් හා මුදල් සමාන දෑ	(187,460,566)	(280,243,773)
17. අනුදායක ප්‍රාග්ධනය		
නිකුත් කල හා සම්පූර්ණයෙන් ගෙවූ		
වර්ෂය ආරම්භයේ ශේෂය	70,000,000	70,000,000
වර්ෂය තුළ නිකුත් කල	-	-
වර්ෂ අවසාන ශේෂය	70,000,000	70,000,000
18. පොලී ධාරණ ණය		
වර්ෂයට පසු ගෙවිය යුතු		
භාණ්ඩාගාර ණය	30,800,000	30,800,000
	30,800,000	30,800,000
වර්ෂය තුළ ගෙවිය යුතු		
බිල්පත් වට්ටම් කිරීම්	100,000,000	100,000,000
මූල්‍ය කල්බදු වගකීම (සටහන් අංක 18.2)	(0.00)	3,522,745
	100,000,000	103,522,745

	31.12.2014 (රු.)	31.12.2013 (රු.)
18.1 සුදකුම් හා ආපසු ගෙවීම් විස්තර		
ණය කර - මහජන බැංකුව		
අනුමත පහසුකම් - රු.මි.100 දක්වා බිල් වට්ටම් පහසුකම්		
ලබාගත් පහසුකම් - රු.මි.100		
ඉදිරිපත් කල සුදකුම් - පැලියගොඩ ඉඩම		
පොලී අනුපාතය - 19% P.A		
ආපසු ගෙවීම - දින 120		

	31.12.2014 (රු.)	31.12.2013 (රු.)
18.2 මූල්‍ය කල්බදු වගකීම		
වර්ෂය ආරම්භයේ ශේෂය	3,663,029	10,636,953
අඩු කළා : වර්ෂය තුළ ගෙවීම	<u>(3,663,029)</u>	<u>(6,973,924)</u>
වර්ෂ අවසානය තුළ කල් බදු වගකීම	(0.00)	3,663,029
අඩු කළා : අවිනිශ්චිත පොළිය	-	(140,284)
ශුද්ධ කල්බදු වගකීම	<u>(0.00)</u>	<u>3,522,745</u>
වර්ෂය තුළ ගෙවිය යුතු	<u>(0.00)</u>	<u>3,522,745</u>
වර්ෂයට පසු ගෙවිය යුතු	-	-

19. සේවක ප්‍රතිලාභ

වර්ෂය ආරම්භයේ ශේෂය	175,236,245	105,922,244
ලාභලාභ ගිණුමෙන් වෙන් කිරීම්	-	19,405,505
වර්ෂය තුළ ගෙවීම්	<u>(10,059,060)</u>	<u>(15,576,265)</u>
වෙනත් විස්තීරණ ආදායම් හි හඳුනාගත් ආයුඝනක ලාභ පාඩු	-	65,484,761
වර්ෂය අවසානයේ ශේෂය	<u>-</u>	<u>-</u>
ආයුඝනක ඇගයීම් මත ගැලවීම්	-	-
වර්ෂ අවසාන ශේෂය	<u>165,177,185</u>	<u>175,236,245</u>

2013 දෙසැම්බර් 31 න් සහ 2014 වර්ෂ සඳහා විග්‍රාම ප්‍රතිලාභ බැඳියාව වෙනුවෙන් ස්ථාපිත ආයුඝනක ඇගයීම් වාණිජ ආයුඝනක පියල් ශුණකීලක මහත්වරුන් විසින් සිදු කරන ලදී.

ලංකා ගිණුම්කරණ ප්‍රමිත 19 - සේවක ප්‍රතිලාභ ප්‍රමිතියේ ප්‍රක්ෂේපිත ඒකක ණය ක්‍රමය යොදා ගනිමින් පීටගණකඥයන් විසින් ආයුඝනක විග්‍රාම ප්‍රතිලාභ බැඳියාව ගණනය කර ඇත.

2013 දී සිදුකළ ආයුගණක තක්සේරුව හා සසඳ කළ උපකල්පනයන්හි ප්‍රධාන වෙනස්කම් කිසිවක් නොවූ බැවින්ද, පීට ගණක තක්සේරුවක් සිදුකළ යුත්තේ

තෙවසරකට වරක් බැවින්ද 2014 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වර්ෂය වෙනුවෙන් ආයු ගණක තක්සේරුවක් ඉටුකර නොමැත.

පහත සඳහන් දෑ ඇතුළුව ආයුඝනක ප්‍රධාන උපකල්පනයන්	31.12.2014 (රු.)	31.12.2013 (රු.)
වට්ටම් ප්‍රතිගනය	11.5%	11.50%
අපේක්ෂිත වාර්ෂික වැටුප් වර්ධක ප්‍රතිගනය	1.30%	1.30%
සේවක පිරිවැටුම් දර්ශකය	0.16%- 2.85%	0.16%- 2.85%
විග්‍රාමික වයස (අඩුරුදු)	60 years	60 years
පූර්ණ අරමුදල් ව්‍යුත්ත සැලසුම		
සංස්ථාවේ අඛණ්ඩ පැවැත්ම මත		

19.1 ශේෂ පත්‍රයට අනුව හඳුනාගන්නා ලද වටිනාකම්

මූල්‍යනය නොවූ වගකීම් හි වර්තමාන අගය	-	-
මූල්‍යනය වගකීම් හි වර්තමාන තත්ත්වය	<u>165,177,185</u>	<u>175,236,245</u>
එකතුව	<u>165,177,185</u>	<u>175,236,245</u>
සැලසුම්ගත වන්නම් හි සාධාරණ අගය	-	-
ශුද්ධ වන්නම් හි වර්තමාන අගය	<u>165,177,185</u>	<u>175,236,245</u>
හඳුනා නොගත් ශුද්ධ ආයුඝනක ලාභ (අලාභ)	-	-
නිශ්චිත ප්‍රතිලාභ බැඳියාවන්හි හඳුනාගත් වගකීම්	<u>165,177,185</u>	<u>175,236,245</u>

	2014 (රු.)	2013 (රු.)
19.2 නිශ්චිත ප්‍රතිලාභ වගකීම් හි වර්තමාන අගයේ වෙනස්වීම		
ජනවාරි 01 දිනට අර්ථ දැක්වූ ප්‍රතිලාභ වගකීම	165,177,185	105,922,244
ආයුඝනක ලාභ / අලාභ	-	65,484,761
සැලසුම් මගින් ගෙවූ ප්‍රතිලාභ	-	(15,576,265)
ප්‍රවර්තන සේවා පිරිවැය	-	7,224,447
පොලී පිරිවැය	-	12,181,058
නිශ්චිත ප්‍රතිලාභ වගකීම දෙසැ. 31 දිනට	<u>165,177,185</u>	<u>175,236,245</u>
19.3 වර්ෂ අවසානයට ලාභයට / අලාභයට හඳුනාගත් වියදම		
ප්‍රවර්තන සේවා පිරිවැය	-	7,224,447
වගකීම මත පොළිය	-	12,181,058
වර්ෂය තුළ හඳුනාගත් ආයුඝනක ලාභ / අලාභ	-	65,484,761
	<u>-</u>	<u>84,890,266</u>
20. ව්‍යුත්පන්න ඇතුළු අනෙකුත් මූල්‍ය වත්කම්		
ප්‍රවර්තන නොවන		
විලම්බිත ආදායම්	<u>408,048,903</u>	555,179,682
	<u>408,048,903</u>	<u>555,179,682</u>
ප්‍රවර්තන		
විලම්බිත ආදායම්	<u>147,130,780</u>	147,130,780
ආරම්භක අත්තිකාරම්	<u>2,353,712,854</u>	2,399,558,549
	<u>2,500,843,634</u>	<u>2,546,689,329</u>
20.1 විලම්බිත ආදායම්		
වර්ෂය ආරම්භක ශේෂය	<u>702,310,462</u>	-
වර්ෂය තුළ ලද ප්‍රධාන	-	735,653,900
වර්ෂය තුළ ක්‍රමයෙන්	<u>(147,130,778)</u>	(33,343,438)
වර්ෂ අවසාන ශේෂය	<u>555,179,683</u>	<u>702,310,462</u>
වර්ෂයක් තුළ ගෙවිය යුතු	<u>147,130,779</u>	147,130,780
වර්ෂයට පසු ගෙවිය යුතු	<u>408,048,903</u>	<u>555,179,682</u>
21. වෙළඳ සහ අනෙකුත් ගෙවිය යුතු දෑ		
වෙළඳ ගෙවිය යුතු දෑ	<u>868,500,529</u>	588,507,045
ගෙවිය යුතු උපකොන්ත්‍රාත්	<u>1,487,476,694</u>	1,293,675,665
ගෙවිය යුතු ශ්‍රම කොන්ත්‍රාත් අත්තිකාරම්	<u>47,375,648</u>	47,327,666
උපවික ගෙවීම් සහ වෙනත් වෙන් කිරීම්	<u>1,133,806,959</u>	1,333,726,687
සේවාදායකයින්ට ගෙවිය යුතු	<u>4,000,898,597</u>	3,052,583,200
ගෙවිය යුතු වැට් අ.එ.බදු	<u>319,226,624</u>	179,435,668
ගෙවිය යුතු ආර්ථික සේවා ගාස්තු	<u>19,903,480</u>	19,903,480
ගෙවිය යුතු වෙනත් බදු	<u>27,432,407</u>	27,465,839
	<u>7,904,620,938</u>	<u>6,542,625,250</u>
22. ගෙවිය යුතු ආදායම් බදු		
වර්ෂය ආරම්භක ශේෂය	<u>30,668,602</u>	28,945,287
ප්‍රවර්තන වර්ෂයේ ලාභය වෙනුවෙන් බදු වෙන් කිරීම	<u>3,180,147</u>	4,917,114
පසුගිය වර්ෂය සම්බන්ධව අධි/උණ බදු වෙන් කිරීම	<u>1,764,535</u>	-
වර්ෂය තුළ බදු ගෙවීම - ආදායම් බදු	-	(2,775,000)
- රඳවා ගත් බදු	<u>(1,764,535)</u>	-
- වෙනත්	-	(418,799)
වර්ෂ අවසාන ශේෂය	<u>33,848,749</u>	<u>30,668,602</u>

	2014 (රු.)	2013 (රු.)
23. මූල්‍ය මෙවලම්		
23.1 මූල්‍ය මෙවලම් - මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය		
මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි හඳුනාගනු ලැබ ඇති මූල්‍ය මෙවලම් පහත දැක්වේ.		
මූල්‍ය වත්කම්	සටහන්	
ලාභ අලාභ මගින් සාධාරණ අගය		
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළිබඳව අයිතම :		
ව්‍යුත්පන්න ඇතුළු වෙනත් මූල්‍ය වත්කම් - ප්‍රවර්තන නොවන	-	-
ව්‍යුත්පන්න ඇතුළු වෙනත් මූල්‍ය වත්කම් - ප්‍රවර්තන	-	-
එකතුව	-	-
කල් පිරෙන කුරු රඳවා ගැනීම්		
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළිබඳව අයිතම :		
මුදල් හා මුදල් සමාන දෑ	16 149,822,224	144,596,561
එකතුව	149,822,224	144,596,561
ණය හා ලැබිය යුතු දෑ		
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළිබඳව අයිතම :		
ව්‍යුත්පන්න ඇතුළු වෙනත් මූල්‍ය වත්කම් - ප්‍රවර්තන නොවන	15 26,334,931	21,963,460
වෙළඳ ලැබිය යුතු දෑ	14 9,081,528,596	8,107,950,064
මුදල් හා මුදල් සමාන දෑ	16 113,335,196	65,497,555
ව්‍යුත්පන්න ඇතුළු වෙනත් මූල්‍ය වත්කම් - ප්‍රවර්තන	15 1,534,600,732	1,488,393,687
එකතුව	10,755,799,455	9,683,804,766
අලෙවිය සඳහා පවතින		
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළිබඳව අයිතම :		
වෙනත් ආයෝජන	11 7,932,000	3,588,000
එකතුව	7,932,000	3,588,000
	10,913,553,678	9,831,989,327
මූල්‍ය වගකීම්		
ලාභ අලාභ මගින් සාධාරණ අගය		
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළිබඳව අයිතම :		
ව්‍යුත්පන්න ඇතුළු වෙනත් මූල්‍ය වත්කම් - ප්‍රවර්තන නොවන	-	-
ව්‍යුත්පන්න ඇතුළු වෙනත් මූල්‍ය වත්කම් - ප්‍රවර්තන	-	-
එකතුව	-	-
වෙනත් මූල්‍ය වගකීම්		
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළිබඳව අයිතම :		
පොළී දරණ ණය - ප්‍රවර්තන නොවන	18 30,800,000	30,800,000
ව්‍යුත්පන්න ඇතුළු වෙනත් මූල්‍ය වගකීම් - ප්‍රවර්තන නොවන	20.1 408,048,903	555,179,682
පොළී දරණ ණය - ප්‍රවර්තන	18 100,000,000	103,522,745
වෙළඳ සහ අනෙකුත් ගෙවිය යුතු දෑ	21 7,904,620,938	6,542,625,250
ව්‍යුත්පන්න ඇතුළු වෙනත් මූල්‍ය වගකීම් - ප්‍රවර්තන	20 2,500,843,634	2,546,689,329
ගෙවිය යුතු ආදායම් බදු	22 33,848,749	30,668,602
බැංකු අයිරා	16 450,617,986	490,337,889
එකතුව	11,428,780,210	10,299,823,497
	11,428,780,210	10,299,823,497

23 මූල්‍ය මෙවලම්

23.2 මූල්‍ය අවදානම් කළමනාකරණය

සංස්ථාව තම මූල්‍ය මෙවලම් පිළිබඳ අවදානම පහත පරිදි හෙළිදරව් කර සිටී.

- ණය අවදානම
- ද්‍රවශීලතා අවදානම
- වෙළඳපල අවදානම

23.2.1 ණය අවදානම

මූල්‍ය මෙවලම් හෝ සේවාදායක කොන්ත්‍රාත් මඟින් මූල්‍ය අලාභ වෙමින් තම ප්‍රතිරූපයට හානියක් සිදුවීම ණය අවදානම වේ. සංස්ථාව එහි මෙහෙයුම් කටයුතු සහ බැංකු තැන්පතු හා මූල්‍ය ආයතන, විදේශ විනිමය ගනුදෙනු හා වෙනත් මූල්‍ය මෙවලම් ඇතුළු මූල්‍ය කටයුතු හෙළිදරව් කර සිටී

23.2.1.1 වෙළඳ ලැබිය යුතු දෑ

සංස්ථාව විසින් පිහිටුවා ඇති ණය පිළිබඳ ප්‍රතිපත්ති, පිළිවෙත්, සේවාදායක ණය කළමනාකරණය පිළිබඳ පවත්නා පලනය යන්න එහි ණය අවධානම පාලනය වේ.

විශාල සේවා දායක ආයතන වෙතමද කුඩා පරිමානයේ සමජාති ආයතන වෙන් වෙන් කාණ්ඩ වශයෙන්ද විශ්ලේෂණය කර වාර්තාකරණ දිනට භායන වටිනාකම් හි අවශ්‍යතාවය සම්පූර්ණ කෙරේ. ඓතිහාසිකව පවත්නා සත්‍ය දත්ත පදනම මත ගණනය කිරීම සිදු කරන අතර සංස්ථාවේ වෙළඳ ණය සංස්ථාවට ණය අවධානම ගැන සැලකීමේදී එය පහළ තත්ත්වයක් පෙන්වනුයේ බොහෝ ගනුදෙනුකරුවන් රාජ්‍ය අංශයේ වීම හේතු නොටගෙනය.

	සටහන්	31.12.2014 (රු.)	31.12.2013 (රු.)
වෙළඳ ලැබිය යුතු දෑ		4,545,885,163	4,655,632,013
		4,545,885,163	4,655,632,013

වාර්ෂිකරණ දිනට වෙළඳ හා වෙනත් ලැබිය යුතු දෑහි වයස් කාණ්ඩයට

	දළ 31.12.2014	භායනය 31.12.2014	දළ 31.12.2013	භායනය 31.12.2013
දින 365 ට කල්ගිය	2,340,807,233	-	2,086,539,552	-
අවුරුදු 1 ටැඩ්	2,205,077,930	370,141,497	2,569,092,461	500,679,542
	4,545,885,163	370,141,497	4,655,632,013	500,679,542

ඓතිහාසික පැහැර හැරීමේ උපනෙතියට අනුව ඉහත දෑ හැරුණු විට වෙළඳ ණය ලැබිය යුතු දෑ වෙනුවෙන් භායන දීමනාවක් අවශ්‍ය නොවන බව සංස්ථාව විශ්වාස කරයි

23.2.1.2 මුදල් හා මුදල් සමාන බැ

සංස්ථාවේ මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්ති වලට අනුකූලව මූල්‍ය අංශය විසින් බැංකු ශේෂ හා මූල්‍ය ආයතන හි ණය අවධානම කළමනාකරණය කරනු ලබයි.

2014 දෙසැම්බර් 31 දිනට රු.276,793,564 ක්වූ (2013 - රු. 223,117,118) සංස්ථාවේ පවත්නා කෙටි කාලීන තැන්පතු හා මුදල් හා මුදල් සමාන දෑ මඟින් වත්කම් මත එහි උපරිම ණය පිළිබිඹුව නියෝජනය කරයි.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව
2014 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශවලට සටහන්

23 මූල්‍ය මෙවලම්

23.2.1.2 මූල්‍ය අවදානම් කළමනාකරණය

2014 දෙසැම්බර් 31 දිනට රු.72,319,522/- (2013 - රු.39,554,894/-) බැංකුවේ සහ මූල්‍ය ආයතන වල වාසි සහගත ශේෂයන් පිළි රේටයේ A+ අගය දැක්වීම සංස්ථාවට වාසි සහගත වීම.

පිළි රේටින් කම්පැණි	2014		2013	
	(රු.)	%	(රු.)	%
AAA	-	-	-	-
AA+	58,016,280	80%	27,792,877	70%
AA	-	-	-	-
AA-	6,464,351	9%	3,923,126	10%
A	-	-	-	-
BBB+	-	-	-	-
	64,480,631	89%	31,716,003	80%
වෙනත්	7,838,891	11%	7,838,891	20%
	72,319,522	100%	39,554,894	100%

23.2.2 ද්‍රවශීලතා අවදානම

සංස්ථාව විසින් මුහුණ දෙනු ලබන තම වගකීම් නිරවුල් කර ගැනීමේදී ඇති වන අපහසුතාව මැඩ පවත්වා ගන්නා ආකාරය ද්‍රවශීලතා අවදානම වේ. හැකි තාක් දුරට සංස්ථාව ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් සාමාන්‍ය හෝ බරපතල අවස්ථාවන්හිදී තම වගකීම් නිරවුල් කර ගැනීම සඳහා අප්‍රමාණවත් පාඩුවක් හෝ අවදානමක් සංස්ථාවේ කීර්තියට බල නොපාන අයුරින් පවත්වා ගෙන යාම.

ද්‍රවශීලතා අවදානම අවම කර ගැනීමට සහ එය මැන බැලීමට සංස්ථාව එහි මෙහෙයුම් මූල්‍ය ප්‍රවාහය සම්පව අධීක්ෂණය කරන අතර මුදල් හා මුදල් සමාන දෑ හි තත්ත්වය මූල්‍ය ආයතනයන්හි ප්‍රමාණවත් ඇප හා ගැළපෙන පරිදි නඩත්තු කෙරේ.

ගිවිසුම්ගත තැනීම් වියදම් හැර ඇස්තමේන්තුගත පොලී ගෙවීම් ඇතුළත් මූල්‍ය වගකීම් වල ගිවිසුම්ගත කල්පිරීම් පහත දැක්වේ.

2014 දෙසැම්බර් 31 දිනට	ධාරණ අගය	අවුරුද්දට අඩු	අවුරුද්දට වැඩි
ව්‍යුත්පන්න නොවූ මූල්‍ය වගකීම්			
පොලී දරන ණය ගැනීම්	130,800,000	100,000,000	30,800,000
ගෙවිය යුතු ආදායම් බදු	33,848,749	33,848,749	-
බැංකු අයිරා	450,617,986	450,617,986	-
එකතුව	615,266,735	584,466,735	30,800,000

23.2.3 වෙළඳපල අවදානම

වෙළඳපල මූල්‍ය උපකරණ අනාගතයේදී සිදුවන සිවිල් උච්ඡාවචනය හේතුකර මුදල් ප්‍රමාණයේ සාධාරණ අගයට ඇතිවන අවදානම වෙළඳපල අවදානම වෙයි.

වෙළඳපල අවදානම පහත සඳහන් මාදිලියන් වේ.

- i. පොලී අනුප්‍රමාණ අවදානම
- ii. විනිමය අවදානම
- iii. වෙළෙඳ ද්‍රව්‍ය මිල අවදානම
- iv. අයිතියේ මිල අවදානම

ප්‍රතිඵල උපරිම කර ගන්නා අතරතුර පිළිගත හැකි පරාමිතීන් තුළ වෙළඳපල අවදානම පාලනය කරමින් කළමනාකරණය කිරීම වෙළෙඳපල අවදානම කළමනාකරණයේ අරමුණ වේ.

23 මූල්‍ය මෙවලම්

පොලී අවදානම

වාර්තාකරණ දිනට සංස්ථාවේ පොලී දරණ මූල්‍ය උපකරණයන්හි පොලී අනුපාතයන් වනුයේ;

	31.12.2014 (රු.)	31.12.2013 (රු.)
ස්ථාවර පොලී උපකරණ		
මූල්‍ය වත්කම්	14%	14%
මූල්‍ය වගකීම්	18.50%	18.50%
විචල්‍ය පොලී උපකරණ		
මූල්‍ය වත්කම්	-	-
මූල්‍ය වගකීම්	-	-

විනිමය අවදානම

විකුණුම් මිලදී ගැනීම්, ණය ගැනීම් සහ අයෝජන සඳහා භාවිතා වූ විනිමය මත වූ අවදානම විනිමය අවදානම ලෙස සංස්ථාවට අනාවරණය කර ඇත.

2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විදේශ විනිමය ශේෂ ගනුදෙනු පරිවර්තනය කිරීමේදී යොදා ගන්නා ලද ප්‍රධාන විනිමය අනුපාතය පහත සඳහන් වේ.

	සාමාන්‍ය	අවසන් දිනට	
		මිලදී ගැනීම්	විකුණුම්
එක්සත් ජනපද ඩොලර්	131.865	130.36	133.37

23.2.4 ප්‍රාග්ධන කළමනාකරණය

කොටස්කරුවන්ගේ වටිනාකම් උපරිම කිරීමටත් එහි සහයෝගය දැක්වීමට ශක්තිමත් මූල්‍ය තත්ත්වයක් හා නිරෝගීමත් ප්‍රාග්ධන අනුපාතයක් නඩත්තු කිරීමට තහවුරු කිරීම සංස්ථාවේ ප්‍රාග්ධන කළමනාකරණයේ මූලික අරමුණ වෙයි.

	2014	2013
ණය හිමිකම් අනුපාතය	134%	121%
ණය අනුපාතය	57%	55%

24. විලම්බිත වගකීම්

24.1 2014 දෙසැම්බර් 31 දිනට බැංකුව විසින් සංස්ථාව වෙනුවෙන් සංස්ථාවේ සේවාදායක ආයතන වෙත රු.මිලියන 711.6 ක බැංකු ඇපකර ලබා දී ඇත.

බැංකුව	ණයවර ලිපිය (රු)	කාර්ය සාධන, අත්තිකාරම් හා ලංසු ඇපකර (රු)	එකතුව (රු)
මහජන බැංකුව	49,881,000	802,905,314	852,786,314
	<u>49,881,000</u>	<u>802,905,314</u>	<u>852,786,314</u>

25. ප්‍රාග්ධන බැඳීම්

2014 දෙසැම්බර් 31 දිනට අධ්‍යක්ෂකවරුන් විසින් අනුමත කරන ලද ප්‍රාග්ධන බැඳීම් නොවීය.

26. සම්බන්ධිත පාර්ශව බැඳීම් අනාවරණය කිරීම.

26.1 ප්‍රධාන කළමනාකරුවන් සම්බන්ධ වූ ගනුදෙනු

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත LKAS 24 ට අනුව සම්බන්ධිත පාර්ශව සමඟ ගනුදෙනු අනාවරණය කිරීම ආයතනයේ සැලසුම් මත පෙන්වීම හා පාලනය සම්බන්ධව අධිකාරිය දරන ප්‍රධාන කළමනාකරණ තනතුරු දරන්නන් සම්බන්ධ ගනුදෙනු හෙළිදරව් කිරීම වේ. ඒ අනුව සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී හා අධ්‍යක්ෂක මණ්ඩල සමාජකයින් ප්‍රධාන නිලධාරීන් ලෙස ගැනේ.

(i) අධ්‍යක්ෂකවරුන් වෙත දුන් ණය

සංස්ථාවේ අධ්‍යක්ෂකවරුන් වෙත ණය මුදල් ප්‍රදානය කර නැත.

(ii) ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් වෙත කළ දීමනා

	2014 (රු)	2013 (රු)
අධ්‍යක්ෂකවරුන්ගේ පාරිශ්‍රමික	717,643	1,040,463
	<u>717,643</u>	<u>1,040,463</u>

26.2 සම්බන්ධිත ආයතන සමඟ ගනුදෙනු

	සම්බන්ධය	2014 Rs.	2013 Rs.
ඕෂන් විචි ඩිවලොප්මන්ට්	අනුබද්ධිත	5,079,097	4,464,345
		<u>5,079,097</u>	<u>4,464,345</u>

26.3 ප්‍රධාන කළමනාකරණ තනතුරු සමඟ වෙනත් ගනුදෙනු

සටහන් අංක 26 හි සඳහන් අනාවරණය කිරීම් හැර ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් සමඟ සිදු වූ වෙනත් ගනුදෙනු නැත.

27. වාර්තාකරණ කාල පරිච්ඡේදයෙන් පසු සිදුවීම්

මූල්‍ය ප්‍රකාශයන්හි ගැලපීමට හෝ අනාවරණය කිරීමට ප්‍රමාණවත් තත්ත්වයක් ශේෂ පත්‍ර දිනයෙන් පසු පැන නැගී නැත.

28. සංසන්දනාත්මක තොරතුරු

සැසඳීමේ පහසුව පිණිස, මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත්කරන වර්ෂයේ ශේෂයන්ට අනුකූල වන පරිදි පෙර වර්ෂයේ වටිනාකම් යළි වර්ග කර ඉදිරිපත් කර ඇත

වෙළඳ හා වෙනත් ලැබීම් නියමිත

2013

කලින් වාර්තා කල පරිදි ලැබිය යුතු රඳවා ගැනීමේ බදු	7,242,289
ප්‍රතිවර්ගීකරණය කළ නිශ්චිත ගාස්තු	56,728,900
ප්‍රතිවර්ගීකරණය කළ රඳවා ගැනීමේ බදු	<u>63,971,189</u>

කලින් වාර්තා කල පරිදි වූ වෙනත් ලැබීම් නියමිත	182,068,250
ප්‍රතිවර්ගීකරණය කළ නිශ්චිත ගාස්තු	(56,728,900)
ප්‍රතිවර්ගීකරණය කළ වෙනත් ලැබීම් නියමිත	<u>125,339,350</u>

වෙළඳ වෙනත් ලැබීම් නියමිත මත ශුද්ධ බලපෑම	<u>නැත</u>
---	------------

ගිණුම් ප්‍රකාශයෙහි බැංකු ගාස්තු ප්‍රතිවර්ගීකරණය

කලින් වාර්තා කල පරිදි පරිපාලන වියදම්	424,630,131
ප්‍රතිවර්ගීකරණය කළ බැංකු ගාස්තු	(522,753)
ප්‍රතිවර්ගීකරණය කළ පරිපාලන වියදම්	<u>424,107,378</u>

කලින් වාර්තා කල පරිදි ශුද්ධ මූල්‍ය ආදායම් / (වියදම්)	(71,064,488)
ප්‍රතිවර්ගීකරණය කළ බැංකු ගාස්තු	(522,753)
ප්‍රතිවර්ගීකරණය කළ ශුද්ධ මූල්‍ය ආදායම් / (වියදම්)	<u>(71,587,241)</u>

බදු පූර්ව ලාභය මත ශුද්ධ බලපෑම	<u>නැත</u>
-------------------------------	------------

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව
2014 දෙසැම්බර් මාස 31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා ප්‍රකාශනවලට අවසන්

30. කාණ්ඩයන්හි දළ පිරිවැදීම

	ශ්‍රේණිවේදී		ඉදිරිවේදී උපාංග		විකේත කළුපොලී		ව්‍යාපෘති හා ඉංජිනේරු		ගනුදෙනුකරුවන්		උපදේශකවීම		එකතුව	
	2014	2013	2014	2013	2014	2013	2014	2013	2014	2013	2014	2013	2014	2013
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.						
කාණ්ඩයන්හි දළ ආදායම	3,460,465,405	3,561,630,867	1,579,125,661	1,768,281,935	1,307,250,752	1,879,640,502	739,220,693	494,172,318	459,977,395	434,834,595	267,052,678	406,379,200	7,813,092,504	8,564,939,417
අඩු කළා : අත්පත් කාණ්ඩ ආදායම්	(125,994,186)	(113,968,921)	(61,491,160)	(116,172,709)	(443,200)	-	(132,716,828)	(276,665,901)	(33,121,764)	(43,644,572)	(70,247,886)	(38,755,902)	(424,015,024)	(569,207,905)
කාණ්ඩයන්හි අලුත් ආදායම	3,334,471,219	3,447,661,946	1,517,634,421	1,672,109,226	1,306,807,552	1,879,640,502	606,503,864	217,506,517	426,855,631	391,190,023	196,804,793	367,623,298	7,389,077,480	7,995,731,512
කාණ්ඩයන්හි විකුණුම් පිරිවැදීම	(3,184,455,709)	(3,150,798,377)	(1,290,423,580)	(1,530,708,275)	(1,166,711,225)	(1,677,986,266)	(551,380,929)	(169,098,252)	(439,938,833)	(400,874,303)	-	(273,022,076)	(6,682,910,276)	(7,202,487,599)
කාණ්ඩයන්හි මෙහෙයුම් උපාංග	150,015,510	286,863,569	227,210,841	141,400,951	140,096,327	201,654,246	55,122,935	48,408,265	(13,083,202)	(9,684,280)	196,804,793	94,601,222	756,167,204	763,243,973
එකතු කළා : කාණ්ඩයන් වෙත ආදායම්	11,790,886	14,790,975	2,045,576	3,414,079	438,318	17,511	26,846	4,028,406	39,553	46,697	-	-	14,341,180	22,297,668
අඩු කළා : කාණ්ඩයන් වෙත කැපීම් පිරිවැදීම	(122,017,020)	(141,043,265)	(49,596,639)	(30,980,668)	(22,482,926)	(18,080,147)	(45,330,344)	(37,835,735)	(38,551,592)	(35,052,149)	(150,052,729)	-	(428,031,251)	(262,991,964)
කාණ්ඩයන්හි මෙහෙයුම් උපාංග	39,789,376	160,611,278	179,659,779	113,834,362	118,051,719	183,591,610	9,819,437	14,600,936	(51,595,241)	(44,889,732)	46,752,063	94,601,222	342,477,133	522,546,676
වෙනත් ආදායම්	-	-	-	-	-	-	-	-	-	-	-	-	299,423,834	121,717,774
වර්ගලක විද්‍යුත්	-	-	-	-	-	-	-	-	-	-	-	-	(535,296,763)	(424,630,131)
මෙහෙයුම් උපාංග	-	-	-	-	-	-	-	-	-	-	-	-	106,604,204	219,637,319
අලුත් ශ්‍රී ලංකා සඳායම්	-	-	-	-	-	-	-	-	-	-	-	-	(59,998,459)	(71,064,488)
බැඳුම් මුදල් මෙහෙයුම් උපාංග	-	-	-	-	-	-	-	-	-	-	-	-	46,605,745	148,672,831
ආදායම් බැඳුම් විද්‍යුත්	-	-	-	-	-	-	-	-	-	-	-	-	(4,944,682)	(4,917,114)
විදග්‍රහණ බැඳුම් විද්‍යුත්	-	-	-	-	-	-	-	-	-	-	-	-	32,873,926	(20,929,684)
වර්ෂයේ උපාංග	-	-	-	-	-	-	-	-	-	-	-	-	74,534,988	122,726,033